



Ceylon Government Gazette

Published by Authority.

No. 5,702—FRIDAY, JULY 13, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	1211
Western Province ...	1177	Land Resumption Notices...	—
Central Province ...	1196	Notices under Ordinance No. 1 of 1897	<i>Suppl.</i>
Northern Province ...	—	Abstracts of Season Reports	1236
Southern Province ...	1197	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	1200	Sales of Arrack, Opium, and Toll Rents	1234
North-Western Province ...	1206	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber ...	1235
Province of Uva ...	1208	Notifications of Close Season, Infected Areas, &c.	1236
Province of Sabaragamuwa ...	1210	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,816, w. p.

Amended Notice.

Colonial Secretary's Office,
Colombo, June 26, 1900.

ON Tuesday, September 18, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Cadastral Survey No. 22.—Siyane korale.
Village—Pingamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
1	Kudumbekandekela	Crown	To be reserved	41	0	0	—
A 1	Kinagahahenawatta	K. Thepanis Appu and others	Garden	16	2	27	100
A 1	Do.	do.	do.	0	0	20	30
A 2	Kinagahahenawatta	K. Thepanis Appu and others	Garden	4	2	5	25
A 3	Do.	—	do.	0	0	7	25
A 4	Do.	—	do.	0	0	8	25
A 5	Do.	—	do.	0	1	3	25
A 6	Do.	—	do.	0	0	20	25
A 7	Do.	—	do.	0	2	20	25
A 8	Do.	—	do.	0	1	0	20

1177

C 1

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.	per Acre.	
A 9	Kinagahahenawatta	—	Garden	0	0	17	20
A 10	Do.	—	do.	0	0	10	20
A 11	Do.	—	do.	0	0	8	20
B	Moragahawatta	H. Allisa and six others	do.	15	1	10	75
B 1	Do.	R. Wellun Appu	do.	0	0	27	25
B 2	Do.	do.	do.	0	0	13	25
B 3	Do.	do.	do.	0	0	8	25
B 4	Do.	do.	do.	0	0	25	25
C	Moragahawattapodikele	H. Saradiya	Young cocoanut plantation	0	2	27	15
D	Moragahahena	H. Podia	Chena	0	2	30	20
E	do.	H. Davitha	do.	0	1	20	20
F	Upasakadeniyakumbura	D. B. Wijesingha and others	Paddy field	1	3	28	75
G	Upasakaraladeniya	do.	Deniya	0	3	11	75
I 1 1/2	Kahatagahalanda	Crown	Low jungle	11	1	7	30
I	Kosgahawatta	H. Allisa	Garden	0	1	19	15
J	Batadambagahawatta	H. Sinchiya	do.	0	2	36	15
K	Millagahawatta	D. Sardiel Appu	do.	0	1	24	15
L	Kinagahahenawatta	H. Davitha	do.	0	3	10	20
M	Upasakaraladeniyakumbura	D. B. Wijesingha and others	Paddy field	1	3	7	75
N	Kahatagahawatta	D. A. Wijesingha and others	Garden	3	3	20	30
O	Do.	do.	do.	1	1	12	20
P	Tundolawatta	do.	do.	0	0	25	25
Q	Do.	E. M. Sinchi Appu	do.	0	0	28	20
2	Diyaporagollemlakalana	Crown	Forest	17	0	0	30
3	Batadambagahalanda	do.	Jungle	9	2	12	30
R	Kahatagahawatta	W. Mathesia	Garden	0	2	35	20
S	Talgaswattekumbura	D. B. Wijesinghe and others	Paddy field	33	1	0	75
T	Getakahatagahawatta	A. M. A. Kirmelis and others	Garden	0	3	2	20
4	Getakahatagahalanda	Crown	Jungle	0	2	36	30
5	Jangayadeniyahena	do.	Chena	0	0	37	30
U	Jangayadeniyawatta	S. Simanchiya	Garden	2	1	34	20
6	Kinagahalanda	Crown	Jungle	1	2	26	30
V	Upasakaraladeniya	do.	Deniya	1	1	18	20
W	Kelagasowita	D. A. Wijesinghe	Owita	1	1	5	20
X	Do.	do.	do.	0	2	7	20
A 1 1/2	Hirigollaowita	do.	do.	3	3	30	20
B 1 1/2	Millagahawatta	H. Thepanis and others	Garden	18	3	20	50
C 1	Asweddumadeniya	D. A. Wijesingha	Deniya	1	0	15	15
7	Delgahawattakelehena	H. Babuwa	Garden	0	0	35	20
D 1	Delgahawatta	H. Podiya	do.	1	2	10	25
E 1	Gorakagahawatta	W. A. Sedris Appu	do.	1	0	10	25
F 1	Millagahaowita	H. Thepanisa	Owita	0	0	17	15
G 1	Millagahawatta	do.	Garden	0	2	0	25
8	Millagahalanda	Crown	Chena	3	0	12	30
9	Millalandamukalana	do.	To be reserved	12	2	10	—
H 1	Millagahawattapodikele	H. Juwa	Garden	1	1	2	20
I 1	Kahatagahawatta	do.	do.	0	2	39	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

වෙනස් කරණලද දෑ විම.

No. 1,816, W. P.

වර්ෂ 1900 ජූනි මස 26 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාසිංහ අණ්ඩුවේ ඒරත්තලත්තානේ විසින් මෙහි පහත සඳහන්වූ අණ්ඩුව සත් කක ඉඩම් අණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ජූනි මස 18 වෙනි දිනට අගහරුවාද දවල් 12ව මැනේ තානාගමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 22, පිස්විම—සිතනැකෝරලේ. ගම—පිංගවුම.

කො.	ඉඩමේ නම.	අයිතිකරු නිකාය.	අක්ෂර.	අ. රු. ප.	අකසර මි. රු.	
I.	කුඩුම්බේකන්දේ කැලේ	අණ්ඩුව	කහනම් ඉඩම	41	0	0
A	කිනහගහේනවත්ත	ක. කෙපානිස්අප්පු සහ තවත් වහාව		16	2	27

නො.	ඉඩමේ නම.	අයිතියකම් නියෝජකයා.	අත්දම.	අක්කර			
				වගක. අ. රු. ප.	අක්කර මිල.		
A 1	කිහගහපේතවත්ත	ක. තෙපානිස්අප්ප සහ තවත්	වගාව	0	0	20	30
A 2	එම	එම	එම	4	2	5	25
A 3	එම	—	එම	0	0	7	25
A 4	එම	—	එම	0	0	8	25
A 5	එම	—	එම	0	1	3	25
A 6	එම	—	එම	0	0	20	25
A 7	එම	—	එම	0	2	20	25
A 8	එම	—	එම	0	1	0	20
A 9	එම	—	එම	0	0	17	20
A 10	එම	—	එම	0	0	10	20
A 11	එම	—	එම	0	0	8	20
B	මොරගහවත්ත	හ. අල්ලියා සහ තවත්	එම	15	1	10	75
B 1	එම	ර. වෙළුන්අප්ප	එම	0	0	27	25
B 2	එම	එම	එම	0	0	13	25
B 3	එම	එම	එම	0	0	8	25
B 4	එම	එම	එම	0	0	25	25
C	මොරගහවත්ත පොඩි කැලේ	හ. සරදියා	පැලවගාව	0	2	27	15
D	මොරගහපේත	හ. පොඩියා	පේත	0	2	30	20
E	එම	හ. දුම්පා	එම	0	1	20	20
F	උපාසකදෙවිය කුඹුර	ඩී. බී. විජේසිංහ සහ තවත්	කුඹුර	1	3	28	75
G	උපාසකවලදෙවිය	එම	දෙවිය	0	3	11	75
1 1/2	කහවගහලන්ද	ආණ්ඩුව	උදු කැලාව	11	1	7	30
I	කොස්ගහවත්ත	හ. අල්ලියා	වගාව	0	1	19	15
J	බවදඹගහවත්ත	හ. සිංචියා	එම	0	2	36	15
K	මිල්ලගහවත්ත	ඩී. සරදියෝඅප්ප	එම	0	1	24	15
L	කිහගහපේතවත්ත	හ. දුම්පා	එම	0	3	10	20
M	උපාසකගුලදෙවියකුඹුර	ඩී. බී. විජේසිංහ සහ තවත්	කුඹුර	1	3	7	75
N	කහවගහවත්ත	එම	වගාව	3	3	20	30
O	එම	එම	එම	1	1	12	20
P	තුන්දෙලවත්ත	එම	එම	0	0	25	25
Q	එම	ර. ඇම්. සිත්ච්චප්ප	එම	0	0	28	20
2	දියපොරගොල්ලේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	17	0	0	30
3	බවදඹගහලන්ද	එම	කැලේ	9	2	12	30
R	කහවගහවත්ත	ව. මනෙසියා	වගාව	0	2	35	20
S	තල්ගස්වත්තේ කුඹුර	ඩී. බී. විජේසිංහ සහ තවත්	කුඹුර	33	1	0	75
T	ගැවකහවගහවත්ත	එ. ම. එ. කීරිනේලිය සහ තවත්	වගාව	0	3	2	20
4	එම උන්ද	ආණ්ඩුව	කැලාව	0	2	36	30
5	ජන්තයේදෙවියේපේන	එම	පේන	0	0	37	30
U	ජන්තයේදෙවියේවත්ත	ස. සිමන්චියා	වගාව	2	1	34	20
6	කිහගහලන්ද	ආණ්ඩුව	කැලේ	1	2	26	30
V	උපාසකගුලදෙවිය	එම	දෙවිය	1	1	18	20
W	කැලගස්ඔව්ව	ඩී. ඒ. විජේසිංහ	ඔව්ව	1	1	5	20
X	එම	එම	එම	0	2	7	20
A 1 1/2	කීරිගොල්ලඔව්ව	එම	එම	3	3	30	20
B 1 1/2	මිල්ලගහවත්ත	හ. තෙපානිස් සහ තවත්	වගාව	18	3	20	50
C 1	අස්වැද්දුමදෙවිය	ඩී. ඒ. විජේසිංහ	දෙවිය	1	0	15	15
7	දෙල්ගහවත්තකැලේ	හ. බඩුවා	වගාව	0	0	35	20
D 1	දෙල්ගහවත්ත	හ. පොඩියා	එම	1	2	10	25
E 1	ගොරකගහවත්ත	ව. ඒ. සේප්පිස්අප්ප	එම	1	0	10	25
F 1	මිල්ලගහඔව්ව	හ. තෙපානියා	ඔව්ව	0	0	17	15
G 1	මිල්ලගහවත්ත	එම	වගාව	0	2	0	25
8	මිල්ලගහලන්ද	ආණ්ඩුව	පේන	3	0	12	30
9	මිල්ලගහලන්ද මුකලාන	එම	තහනම් ඉඩම	12	2	10	—
H 1	මිල්ලගහවත්තේ පොඩි කැලේ	හ. පුවා	වගාව	1	1	2	20
I 1	කහවගහවත්ත	එම	එම	0	2	39	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්පනලියානව්ශේශෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මස්තාකිරිදියාවේ වංශාසිපති ආණ්ඩුවේ ඒජන්තලන්තානව්ශේශෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. ඩී. චෙලර්,
 වැඩබලන මහසෙකුකාරිස් මමින

No. 1,817, W. P.

Amended Notice.

Colonial Secretary's Office,
Colombo, June 26, 1900.

ON Wednesday, September 19, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Cadastral Survey No. 22.—Siyane korale east.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
J 1	Talgaswattepodikele	D. Baba Sinno Appu	Garden	2	0	0	20
K 1	Millagahawatta	D. Peries Appu	do.	2	2	0	20
L 10	Talgaswattehena	D. Baba Sinno Appu	do.	0	1	8	20
M 1	Talgaswatta	D. Sardiel Appu and others	do.	8	2	15	100
M 1	Alubogahawatta	U. Sarpinu	do.	1	0	16	20
M 11	Alubogahahena	Crown	Chena	4	3	33	30
N 1	Millagahawatta	D. Donohami	Garden	0	1	9	20
N 12	Kosgahalanda	Crown	To be reserved	2	0	11	—
N 13	Kosgahalandumukalana	do.	do.	20	3	19	—
O 1	Kosgahawatta	G. Mudalihami	Garden	0	0	29	20
P 1	Talgaswattekumbura	D. Peries Appu	Paddy field	0	0	21	15
P 1½	Kahatagahakumbura	D. Thomis Appu and others	do.	9	0	0	75
A 2½	Moragahakumbura	H. Allisa and others	do.	4	3	8	75
A 1½a	Batadombagahakumbura-deniya	Crown	Deniya	0	2	30	10
B 2½	Do.	H. Nonchi and others	Paddy field	2	1	22	75
C 2	Thumbapurankumbura	D. A. Wijesinha and others	Garden	7	2	25	75
C 9½	Millagahawatta	D. A. Wijesinha	do.	1	3	37	25
D 2	Do.	D. A. Wijesinha and others	do.	5	2	15	30
D 14	Kahatagahakumburedeniya	D. Thomis and others	Paddy field	1	1	2	30

Cadastral Survey No. 24.—Siyane korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
Village—Kuttiwila.							
C 42	Migahawatta	H. Kiriwastuwa	Garden	3	1	32	25
C 42	Do.	do.	do.	4	0	15	20
C 42	Do.	H. Kiriwastuwa and others	do.	29	0	15	75
C 42	Do.	A. M. A. Peris Appuhami	do.	0	0	14	20
43	Galabodawatta	M. Malinduwa	do.	1	1	22	20
44	Do.	H. Bilinda and another	do.	0	3	21	20
47	Bulugahawatta	J. Salmali and others	do.	1	3	18	25
48	Do.	M. Gunamali and another	do.	0	3	9	25
49	Kelagahawatta	P. Carnis Appuhami	do.	0	2	37	20
50	Do.	J. Balaya	do.	1	3	0	20
51	Galabodawatta	W. Babanisa	do.	1	3	29	25
E 1	Horankalapolakumbura	W. Sama	Paddy field	6	0	8	75
K 2½	Kahatagahawatta	D. Jacovis, Police Vidane, and others	Garden	19	0	0	75
28	Kirimetiye mukalana	Crown	To be reserved	89	1	0	—
28a	Delgahakumbura	J. Omariya	Paddy field	0	0	18	30
28b	Do.	do.	Garden	0	3	30	20
B 3	Kirimetiye mukalanahena	J. Thembiliya	do.	0	1	19	20
C 3	Kanattewatta	J. Bilinda	do.	3	0	5	25
D 3	Bulugahakumbura	—	Paddy field	30	2	28	75
E 3	Katadiyawatta	J. Sinathu	Garden	1	1	2	25
F 3	Dambugahawatta	J. Amanduwa	do.	5	2	10	30
G 3	Pillewawatta	J. Kiribayia	do.	0	1	21	20
H 3	Delgahakumburepillewawatta	J. Omariya	do.	0	1	15	20
I 3	Dambugahawatta	J. Amanduwa	do.	0	1	5	30
J 3	Katadiyawatta	J. Kalumenika and another	do.	1	1	37	25
K 3	Do.	—	do.	1	3	2	20
L 3	Do.	J. Kalumenika and others	do.	1	0	39	30
M 3	Aswedumawatta	J. Horatala	do.	0	3	30	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

වෙනස් කරණලද දත්විම.

No. 1,817, W. P.

වර්ෂ 1900 ක්වූ ජුනි මස 26 වෙනි දින කොළඹ

මහසෙනසුලාභාරිඤ්ඤන්තාත්සේනේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාභිසේන ආණ්ඩුවේ ඒජන්ත උපන්තාත්සේ විසින් මෙහි සහකරු වන ආණ්ඩුව සහ තනතුරු ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 19 වෙනි දින වූ බදුද දවල් 120 වැනේ සාකාශමේදී වෙන්දේසිකර පසුකරනු ලබන බදුද දවල්.

ලංකා මැතිම. සිතියම 22. සියලුම ප්‍රදේශ. ගල—පිංතුව.

කො.	ඉඩමේ නම.	අයිතිකරු නිකුත්තා.	අන්දම.	අක්කර			
				අ. රු. ප.	රු.		
J 1	කල්ගස්වත්තේ පොහි කැපේ	සී. බබාසිංහෝඅප්පු	වගාව	2	0	0	20
K 1	මල්ලත්තවත්ත	සී. පිරිස්අප්පු	එම	2	2	0	20

නො.	ඉඩමේ නම.	අයිතිකරු කිසිවකු.	අත්දම.	මහත.		අක්කර	
				අ.	රු. ප.	මුල.	
10	කල්ගස්වත්තේතෙත	ඩී. බ්ලාසිංකෝද්දපු	වගාව	0	1	8	20
L 1	කල්ගස්වත්ත	ඩී. සර්දේසේනපු සහ තවත්	එම	8	2	15	100
M 1	අළුබෝගහවත්ත	සු. සර්පිකු	එම	1	0	16	20
11	අළුබෝගහතෙත	ආණ්ඩුව	ගෙන	4	3	33	30
N 1	මිල්ලගහවත්ත	ඩී. දොනොහාමි	වගාව	0	1	9	20
12	කොස්ගහලන්ද	ආණ්ඩුව	නගනම් ඉඩම	2	0	11	—
13	කොස්ගහලන්ද මුකලාහ	එම	එම	20	3	19	—
O 1	කොස්ගහවත්ත	ඒ. බුදලියාමි	වගාව	0	0	29	20
P 1	කල්ගස්වත්තේකුඹුර	ඩී. පිරිස්අපු	කුඹුර	0	0	21	15
P 1 1/2	කහවගහකුඹුර	ඩී. නොමිස් අපුහාමි සහ තවත්	එම	9	0	0	75
A 2 1/2	මොරගහකුඹුර	ග. අල්ලියා සහ තවත්	එම	4	3	8	75
1 1/2	බටදෙමගහකුඹුරේදෙකිය	ආණ්ඩුව	දෙකිය	0	2	30	10
B 2 1/2	එම	ග. නොන්ඩි සහ තවත්	කුඹුර	2	1	22	75
C 2	කුඹුරත්තකුඹුර	ඩී. ඒ. විජේසිංහ සහ තවත්	වගාව	7	2	25	75
9 1/2	මිල්ලගහවත්ත	ඩී. ඒ. විජේසිංහ	එම	1	3	37	25
D 2	එම	ඩී. ඒ. විජේසිංහ සහ තවත්	එම	5	2	15	30
14	කහවගහකුඹුරේ දෙකිය	ඩී. නොමිස් සහ තවත්	කුඹුර	1	1	2	30
42	මිගහවත්ත	සිතියම 24. පිහිටීම—සියනැකෝරලේ.	ගව—කුඹුරිමිල.	3	1	32	25
C	එම	ග. කිරිවස්තුලා	වගාව	4	0	15	20
C 1/2	එම	එම	එම	29	0	15	75
C 3/4	එම	ග. කිරිවස්තුලා සහ තවත්	එම	0	0	14	20
43	ගලබොඩවත්ත	ඒ. ම. ඒ. පිරිස් අපුහාමි	එම	1	1	22	20
44	එම	ම. මලින්දලා	එම	0	3	21	20
47	බුදුගහවත්ත	ග. බිලින්ද සහ කෙනෙක්	එම	1	3	18	25
48	එම	ඒ. සල්මාලි සහ තවත්	වගාව	0	3	9	25
49	කැලගහවත්ත	ම. ආනාමාලි සහ තවත්	එම	0	2	37	20
50	එම	පී. කරනිස් අපුහාමි	එම	1	3	0	20
51	ගලබොඩවත්ත	ජේ. බාලසා	එම	1	3	29	25
E	ගොරතකලපොලකුඹුර	ව. බ්ලාසිංකා	එම	6	0	8	75
K 2 1/2	කහවගහවත්ත	ව. සංචා	කුඹුර	19	0	0	75
28a	කිරිමැව්දේ මුකලාහ	දොන් ජැකෝවිස්, ඩො. වි. සහ තවත්	වගාව	89	1	0	—
28b	දෙල්ගහකුඹුර	ආණ්ඩුව	නගනම් ඉඩම	0	0	18	30
28	—	ජේ. බමරියා	කුඹුර	0	3	30	20
B 3	කිරිමැව්දේ කුඹුරේතෙත	එම	වගාව	0	1	19	20
C 3	කහත්තේවත්ත	ජේ. කැම්පියා	එම	3	0	5	25
D 3	බුදුගහකුඹුර	ජේ. බිලින්ද	එම	30	2	28	75
E 3	කටදිගවත්ත	—	කුඹුර	1	1	2	25
F 3	දඹුගහවත්ත	ජේ. සිනාකු	වගාව	5	2	10	30
G 3	පිල්ලාචේ වත්ත	ජේ. අමන්දලා	එම	0	1	21	20
H 3	දෙල්ගහකුඹුරපිල්ලාචේ වත්ත	ජේ. කිරිබස්සා	එම	0	1	15	20
I 3	දඹුගහවත්ත	ජේ. බමරියා	එම	0	1	5	30
J 3	කටදිගවත්ත	ජේ. අමන්දලා	එම	1	1	37	25
K 3	එම	ජේ. කම්මැතිකා සහ තවත්	එම	1	3	2	20
L 3	එම	—	එම	1	0	39	30
M 3	අප්පාද්දමවත්ත	ජේ. කම්මැතිකා සහ තවත්	එම	0	3	30	25
		ජේ. ගොරතලා	එම				

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේචාර්ජනරුල්ලන්තාත්සේනෙත්ද, විකිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේනෙත්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගත්සේනේ ආඥාව ලෙස,
 ඩබ්ලිව්. පී. ටේලර්,
 වැඩබලන මහසෙනෙකාරිස් මමිහ.

Amended Notice.

No. 1,818, w. P. Colonial Secretary's Office, Colombo, June 26, 1900.

ON Thursday, September 20, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Cadastral Survey No. 23.—Siyane korale. Village—Narangaspitiya.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.	
				A.	R. P.		
28 1/2	Millatekanda	Crown	Jungle	2	3	5	30
29	Waduwakanda	M. A. Sardiel Appuhamy	Garden claimed by natives	2	1	21	25
30	Hurigahalanda	A. M. Adonis Appuhamy	Garden	1	1	13	20
34	Migahalanda	Crown	Jungle	5	1	32	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
37	Waduwekandewatta	A. M. A. Brampy Appuhamy	Garden	1 0 24	25
38	Hurigahalanda	A. M. A. Kirinelis Appuhamy	do.	1 2 20	25
39	Waduwakandehena	do.	Cocoanut plants 3 years old	4 0 35	20
40	Kirigala-atulahena	W. A. Appu and another	Garden	1 3 16	20
Y 1	Uggahakumbura or Hikgahakumbura	A. M. A. Siman Appuhamy and others	Paddy field	15 1 22	75
Y 1	Wewakumbura	do.	do.	1 3 35	75
O 1	Horagahakumbura	A. M. A. Peris Appuhamy and others	do.	3 2 0	75
Z 1a	Owitikumburewatta	E. A. Girigoris and others	Garden	2 3 20	30
Z 1 1/4	Kahatagahawatta	Don Jacovis, Police Vidane, and others	do.	1 1 1	30
Z 1 1/2	Do.	do.	do.	7 3 37	30
Village—Pingamuwa.					
12	Etambagahamukalana	Crown	Jungle to be reserved	4 2 36	—
13	Etambagahahena	D. A. Thomis Appu	Cocoanuts 1 year old	1 2 7	20
15	Walpolawatta	A. M. A. Peris Appu and others	Garden	0 2 29	20
16	Horagahadeniya	do.	Deniya	2 0 3	20
17	Etambagahamukalana	W. Joranisa	Garden	0 3 17	20
Village—Narangaspitiya.					
18	Walpolawatta	W. Joranisa	Garden	0 1 32	20
19	Horagahadeniyakele	Crown	Jungle	0 2 30	30
20	Kahatagahawatta	S. A. Don Ruitan Appuhamy	Garden	3 3 0	20
21	Walpolawatta	A. M. A. Peris Appuhamy	do.	0 0 31	25
36	Kahatagahawatta	S. A. Don Ruitan Appuhamy and others	do.	0 2 8	25
37	Kahatagahshena	Don Jacovis, Police Vidane	Cocoanut plants 1 year old	0 2 7	20
38	Do.	A. M. A. Charles Appuhamy and another	Garden	2 0 8	25
39	Do.	do.	do.	0 3 33	25
40	Do.	do.	Old garden	0 2 37	30
41	Kanattewatta	A. M. A. Karanis Appuhamy	Garden	0 0 36	20
42	Kahatagahawatta	A. M. A. Cornelis Appuhamy and another	Garden	0 0 13	20
43	Walpolawatta	A. M. A. Siman Appuhamy and others	Young cocoanut	0 0 32	20
H 2	Do.	do.	Old cocoanut	21 0 22	50
H 2 1/2	Do.	A. M. A. Davith Appuhamy	do.	4 3 0	50
44	Etambagahamukalanawatta	A. M. A. Bempi Appuhamy and others	Garden	0 2 37	20
45	Etambagahamukalana	A. M. A. Siman Appuhamy and another	do.	2 0 25	25
46	Walpolawattekele	Crown	Low jungle	0 1 7	30
47	Do.	A. M. A. Siman Appuhamy	Garden	1 0 14	25
I 2	Do.	do.	do.	0 0 6	25
J 2 1/4	Migahawatta	Don Jacovis, Police Vidane, and others	do.	26 1 15	75
78	Kahatagahawatta	A. M. A. Cornelis Appuhamy and others	do.	1 1 12	25
79	Walpolawattekele	Crown	Jungle	0 1 5	30
79 1/2	Walpolawatta	A. M. A. Davith Appuhamy and others	Garden	3 0 22	20
80	Do.	do.	do.	2 2 35	25
K 2	Kahatagahawatta	A. M. A. Siman Appuhamy and others	Old cocoanut	5 0 19	30
K 2a	Do.	A. M. A. Punchi Sinno Appuhamy	Garden	0 0 20	20
K 2b	Do.	do.	do.	0 0 9	20
J 2 1/4 a	Do.	A. M. A. Sinchi Appu	Paddy field	0 0 7	25
J 2 1/4 b	Migahawatta	A. M. A. Appuhamy	Garden	0 0 7	15
J 2 1/4 c	Do.	do.	do.	0 0 10	15
J 2 1/4 d	Do.	A. M. A. Carnis Appu	do.	0 0 7	20
J 2 1/4 e	Do.	do.	do.	0 0 13	20
J 2 1/4 f	Do.	do.	do.	0 0 10	20
81	Etambagahalandewatta	A. M. A. Punchi Sinno Appuhamy	do.	1 0 18	25
27	Etambagahahenamukalana	Crown	To be reserved	55 1 15	—
A 3	Horagahawatta	—	Garden	1 1 9	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

වෙනස් කරණලද දැන්වීම.

No. 1,818, W. P.

ව්‍යවස්ථාපිත 1900 ක්‍රි.ව. 26 වෙනි දින කොළඹ මහාසභාගාරයේදී සම්මත කරන ලදී.

සභාගාරයේදී වෙනස් කිරීමට ඉඩ ඇති ආණ්ඩුවේ ඒකභවයක් වන විටත් මෙහි පහත සඳහන් වෙනස් කිරීම් සඳහා වන ආණ්ඩුව සඳහා වන ආණ්ඩුවේ නියෝගවලට අනුකූලව ව්‍යවස්ථාපිත 1900 ක්‍රි.ව. 20 වෙනි දින වූ මුහුණතක් දැරූ 12 වන වැනි කාණ්ඩයේ වෙනස් කිරීම් සඳහා වන ආණ්ඩුවේ සභාගාරයේදී සම්මත කරන ලදී.

ලංකාවැනීම. කොමරස 23. පිහිටීම—සියලුම කොටස්. ගව—නාරංගස්පිටිය.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කිසිවක්.	අන්දම.	අක්කර මහඟ. සහ මිල.			
				අ. රු. ප.	අ. රු. ප.	අ. රු. ප.	අ. රු. ප.
28½	මල්ලන් කන්ද	ආණ්ඩුව	කැලේ	2	3	5	30
29	වාද්දුව කන්ද	එ. ඒ. සර්දේශ්වරයා	ගම්බු විසින් අයිති කිරීම වගාව	2	1	21	25
30	හුරිගලන්ද	එ. ම. අනුප්පාය	වගාව	1	1	13	20
34	මිහලන්ද	ආණ්ඩුව	කැලේ	5	1	32	30
37	වාද්දුවේ කන්දේ වත්ත	එ. ම. ඒ. බුම්පිප්පාය	වගාව	1	0	24	25
38	හුරිගලන්ද	එ. ම. ඒ. කිරිඳිප්පාය	එම	1	2	20	25
39	වාද්දුවේ කන්දේ වත්ත	එම	3 අචිරුදු වසස් පොල් පැල	4	0	35	20
40	කිරිගලන්ද	එ. ඒ. අනුප්පාය	වගාව	1	3	16	20
Y ½	රුහුණකුඹුර කොහොන්	එ. ම. ඒ. සිමන්ද්‍රප්පාය	සහ කුඹුර	15	1	22	75
Y ¼	වැවකුඹුර	එම	එම	1	3	35	75
O 1	තොරගලකුඹුර	එ. ම. ඒ. පිරිස්ප්පාය	සහ කුඹුර	3	2	0	75
Z 1a	මිවිපිකුඹුරේ වත්ත	එ. ඒ. ත්‍රිකෝණීය	වගාව	2	3	20	30
Z 1½	කහවගල වත්ත	දෙවන ක්‍රිකෝණීය, පො. වි. සහ කුඹුර	එම	1	1	1	30
Z 1½	එම	එම	එම	7	3	37	30
		ගව—පිහිටීම.					
12	ඇවිඟුගල මුකලාන	ආණ්ඩුව	ගහනම් කැලේ	4	2	36	30
13	ඇවිඟුගල කේත	එ. ඒ. කේතප්පාය	1 අචිරුදු වසස් පොල්	1	2	7	20
15	වල්පොල වත්ත	එ. ම. ඒ. පිරිස්ප්පාය	සහ කුඹුර	0	2	29	20
16	තොරගල දෙක	එම	දෙක	2	0	3	20
17	ඇවිඟුගල මුකලාන	එ. කේතප්පාය	වගාව	0	3	17	20
		ගව—නාරංගස්පිටිය.					
18	වල්පොල වත්ත	එ. කේතප්පාය	එම	0	1	32	20
19	තොරගල දෙක කැලේ	ආණ්ඩුව	කැලේ	0	2	30	30
20	කහවගල වත්ත	එ. ම. ඒ. දෙවන රුහුණප්පාය	වගාව	3	3	0	20
21	වල්පොල වත්ත	එ. ම. ඒ. පිරිස්ප්පාය	එම	0	0	31	25
36	කහවගල වත්ත	එ. ම. ඒ. දෙවන රුහුණප්පාය	එම	0	2	8	25
37	කහවගල කේත	දෙවන ක්‍රිකෝණීය, පො. වි.	1 අචිරුදු වසස් පොල්	0	2	7	20
38	එම	එ. ම. ඒ. වැරිප්පාය	වගාව	2	0	8	25
39	එම	එම	එම	0	3	33	25
40	එම	එම	පරණ වගාව	0	2	37	30
41	කහවගල වත්ත	එ. ම. ඒ. කිරිඳිප්පාය	වගාව	0	0	36	20
42	කහවගල වත්ත	එ. ම. ඒ. කේතප්පාය	එම	0	0	13	20
43	වල්පොල වත්ත	එ. ම. ඒ. සිමන්ද්‍රප්පාය	පැලවගාව	0	0	32	20
H 2	එම	එම	පරණ වගාව	21	0	22	50
H 2½	එම	එම	එම	4	3	0	50
44	ඇවිඟුගල මුකලාන වත්ත	එ. ම. ඒ. බුම්පිප්පාය	වගාව	0	2	37	20
45	ඇවිඟුගල මුකලාන	එ. ම. ඒ. සිමන්ද්‍රප්පාය	එම	2	0	25	25
46	වල්පොල වත්තේ කැලේ	ආණ්ඩුව	ලදකැලේ	0	1	7	30
47	එම	එ. ම. ඒ. සිමන්ද්‍රප්පාය	වගාව	1	0	14	25
I 2	එම	එම	එම	0	0	6	25
J 2½	මිහලවත්ත	දෙවන ක්‍රිකෝණීය, පො. වි.	එම	26	1	15	75
78	කහවගල වත්ත	එ. ම. ඒ. කේතප්පාය	එම	1	1	12	25
79	වල්පොල වත්තේ කැලේ	ආණ්ඩුව	කැලේ	0	1	5	30
79½	වල්පොල වත්ත	එ. ම. ඒ. දුටුප්පාය	වගාව	3	0	22	20
80	එම	එම	එම	2	2	35	25

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
K 2	කහවගහවත්ත	ඒ. ම. ඒ. සිමන්අප්පුහාමි සහ තවත්	පරණ වගාව	5 0 19	30
K 2a	එම	ඒ. ම. ඒ. පුත්සිසිඤ්ඤෝ අප්පුහාමි	වගාව	0 0 20	20
K 2b	එම	එම	එම	0 0 9	20
J 2 1/4 a	එම	ඒ. ම. ඒ. සිමන්අප්පු	කුඹුර	0 8 7	25
J 2 1/4 b	මහකවත්ත	ඒ. ම. ඒ. අප්පුහාමි	වගාව	0 0 7	15
J 2 1/4 c	එම	එම	එම	0 0 10	15
J 2 1/4 d	එම	ඒ. ම. ඒ. කොර්නෙලියස්අප්පු හාමි	එම	0 0 7	20
J 2 1/4 e	එම	එම	එම	0 0 13	20
J 2 1/4 f	එම	එම	එම	0 0 10	20
81	ඇවමහලත්දේමුඟලාන	ඒ. ම. ඒ. පු. විසිඤ්ඤෝ අප්පුහාමි	එම	1 0 18	25
27	ඇවමහලත්දේමුඟලාන	ආණ්ඩුව	කහනම් ඉඩම.	55 1 15	—
A 3	කොරගහවත්ත	—	වගාව	1 1 9	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ඤා කරුණක්වනාට සේවයක්ද, විකිණීමේ කොන්දේසි ගැණ මිස්තාරි දිසාමේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒර්නහලත්තනාට සේවයක්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වතන්සේනේ ආඥාවලෙස,
 ඩබ්ල්යු. ඩී. වෙලර්,
 වැඩබලන මහසෙසුකාරිය විමස.

No. 1,819, W. P.

Colonial Secretary's Office,
 Colombo, June 28, 1900.

ON Monday, August 20, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-six allotments of land situated in the Gangaboda pattu of the Siyane korale east of the Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
94	Hikgahalanda	Crown	Batta jungle	1 0 20	20
F 26	Kahatagahawatta	H. P. Subaneri Appu	Cocoanut 6 years old	0 2 20	25
G 26	Do.	do.	Cocoanut 8 to 15 years	0 1 19	25
H 26	Do.	H. P. Subaneri and others	2 jak and 1 cocoanut trees	2 1 15	20
I 26	Do.	H. P. Subaneri	Chena	0 3 20	20
J 26	Do.	H. P. Subaneri Vedarala	Old garden	1 0 25	25
K 26	Do.	do.	Chena	1 1 17	20
L 26	Do.	do.	A few arecanut and jak trees	0 2 3	20
M 26	Millagahawatta	do.	Cocoanut 5 to 8 years old	3 2 32	20
N 26	Do.	H. P. Hendrick Appu	A few arecanut trees	1 2 5	20
O 26	Do.	H. P. Aberan Appu	Cocoanut 6 to 8 years old	0 0 32	15
P 26	Millagahalanda	H. P. Subaneri Vedarala	Low jungle	2 1 17	20
Q 26	Millagahawatta	H. P. Aberan Appu	Cocoanut 7 to 15 years old	1 3 14	15
R 26	Do.	do.	Old garden	0 1 2	20
S 26	Do.	do.	Chena	0 1 11	20
T 26	Do.	do.	Garden	0 2 7	15
U 26	Migahawatta	H. P. Juanis Appu	do.	5 0 10	20
95	Dombagahalanda	Crown	Low jungle	1 1 35	20
V 26	Do.	H. P. Juanis Appu	Encroachment by title plan 142,695	0 0 30	15
W 26	Dombagahawatta	do.	Garden	0 1 12	20
X 26	Do.	do.	do.	0 1 28	20
Y 26	Do.	do.	do.	0 0 6	20
Z 26	Migahawatta	H. P. Baba Appu Vedarala	do.	3 1 30	20
A 27	Do.	do.	do.	1 2 15	20
96	Ambagahalanda	W. Adonis Appu	3 jak trees in bearing	1 0 25	20
97	Do.	Crown	Low jungle	1 2 25	20
B 27	Mawata, Kahatagahawatta, and other lands	H. P. Baba Appu and others	Old garden	44 0 0	150
C 27	Halgahakumbura-kamatha	H. P. Sardiel Appu	Threshing floor	0 0 10	15
D 27	Henagamavellyaya, consisting Eriyagahakumbura, &c.	H. P. Sardiel Appu and others	Paddy field	18 0 10	100
E 27	Eriyagahakumburawatta	H. P. Sardiel Appu	Old garden	0 0 5	15
F 27	Kahatagahawatta	H. P. Punchi Appu	do.	4 2 20	30
G 27	Do.	H. P. Appu	Garden	0 2 23	20
H 27	Do.	H. P. Appu and another	do.	0 3 0	15
I 27	Do.	H. P. Punchi Appu	do.	3 1 35	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
J 27	Galabodawatta	K. Agoris Appu	Garden	1 0 15	20
K 27	Do.	W. Ranhamy Appu	do.	3 2 20	25
L 27	Wallagahalanda <i>alias</i> Kahatagahawatta	Crown	Low jungle	2 2 5	20
M 27	Kahatagahawatta	H. P. Punchi Appu and another	Garden	0 0 11	15
N 27	Walagahalanda <i>alias</i> Kahatagahawatta	H. P. Appu	Chena	0 3 35	15
O 27	Gonamadittagahawatta	K. Saronis Appu and another	Garden	3 3 26	30
98	Walugahalanda	H. P. Appu	2 cocoanut trees 5 years old	0 3 30	15
99	Galabodawatta	W. Baba Appu	Garden	2 1 0	20
100	Gonamadittekele	Crown	Jungle	2 0 7	20
101	Gonamadittewatta	K. Saronis Appu and another	Garden	1 1 25	20
102	Galabodawatta	W. Ranhamy	do.	0 3 5	20
103	Timbirigahalandewatta	W. Thomis Appu	do.	2 1 22	20
P 27	Batadombagahawatta	H. Sardiel Appu	do.	0 1 30	15
Q 27	Batadombagahawatta and other lands	H. P. Sardiel Appu	Old garden	42 3 15	150
R 27	Bogahakumburapillewa	W. Carolis Perera	1 cocoanut tree 3 years old	0 0 9	15
S 27	Arambekotuwewatta	H. P. Sardiel Appu	Old garden	0 3 8	15
T 27	Do.	H. P. Appu	do.	0 0 10	15
U 27	Kobomelladeniya	W. Ranhamy Appu	To be reserved as a tank	1 0 22	—
V 27	Bogahakumburawanata	W. Carolis Appu	Garden	0 0 18	15
104	Tiriwanawatta	W. Adonis Appu	do.	0 1 12	15
105	Tiriwanakele	Crown	Low jungle	1 0 8	20
106	Batadombagahawatta <i>alias</i> Tiriwanakele- watta	H. P. Subaneris and another	Garden	4 1 0	15
107	Batadombagahawatta	H. P. Sardiel Appu	do.	2 3 15	20
108	Tapaslenelanda	W. Thomis Appu	do.	0 2 25	15
109	Batadombagahawatta	H. P. Sardiel Appu and another	do.	5 1 27	20
W 27	Do.	H. P. Subaneris Vedarala	Arecanut and jak 8 years old	0 1 0	15
X 27	Do.	H. P. Sardiel Appu	10 cocoanut plants 12 years	0 3 15	20
Y 27	Do.	do.	Garden	0 2 35	15
Z 27	Do.	do.	2 jak trees and few arecanut trees	0 0 32	15
A 28	Dawatagahakumbura	do.	Paddy field	1 0 28	25
B 28	Dawatagahadeniya	do.	Deniya	1 1 10	15
C 28	Dawatagahakumbura- wanata	do.	Claimed as part of paddy field	0 1 22	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,819, W. P.

වෛ 1900 ක්වු ජුනි මස 28 වෙනි දින කොළඹ
මහජනප්‍රධානියාගේ සේවයේ සේවකරුවෙකි.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ
තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෛ 1900 ක්වු අගෝස්තු මස 20 වෙනි දින ක්වු සඳුදා දවල් 12ට
කොළඹ සම්මේලනයේදී වෙන්දේසි කර විකුණුව යෙදෙන්නා වූයේ.

බස්නාහිර දිසාවේ නැගෙනහිර සිසනාකෝරලේ ගඟබොඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 66ක්.

පිහිටීම 13. ගම—සේනගම.

කො.	ඉඩමේ නම.	අයිතිකරු නිකත්තා.	අන්දම.	අක්කර	
				මහක. අ. රු. ප.	අක මිල. රු.
94	හික්ගලන්ද	ආණ්ඩුව	බටකැලේ	1 0 20	20
F 26	කනවගමවත්ත	සේ. සුබනේරිස්අප්පු	6 අචිරුදු මසස්. පොල්	0 2 20	25
G 26	එම	එම	අචිරුදු 8 හිට 15 මසස් පොල්	0 1 19	25
H 26	එම	සේ. සුබනේරිස් සහකවත්ත	කොස්ගස් 2යි, 1 පොල් ගහපි	2 1 15	20
I 26	එම	සේ. සුබනේරිස්	සේන	0 3 20	20
J 26	එම	සේ. සුබනේරිස් වෛදුරු	පරණවගාව	1 0 25	25
K 26	එම	එම	සේන	1 1 17	20
L 26	එම	එම	සුවක් සහ කොස්ගස් සිල්පසක්	0 2 3	20
M 26	මිල්ලගමවත්ත	එම	අචිරුදු 5 හිට 8 අක්කර මසස් පොල්	3 2 32	20

කො.	ඉඩමේ නම.	අයිතිකරු නියෝජයා.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
N 26	මිලිගහවත්ත	හේ. කෙරවික් අප්පු	පුවක්ගස් සවිල්පයක්	1 2 5	20
O 26	එම	හේ. අබරන් අප්පු	අවුරුදු 6 කිව 8 දක්වා වයස් පොල්	0 0 32	15
P 26	මිලිගහලන්ද	හේ. සුබනේරිස් වෙදරල	ලදකැලාව	2 1 17	15
Q 26	මිලිගහවත්ත	හේ. අබරන් අප්පු	අවුරුදු 7 කිව 15 දක්වා වයස් පොල්	1 3 14	15
R 26	එම	එම	පරණ වගාව	0 1 2	20
S 26	එම	එම	හේන	0 1 11	20
T 26	එම	එම	වගාව	0 2 7	15
U 26	මහකවත්ත	හේ. පුටුකිස් අප්පු	එම	5 0 10	20
95	දෙමගහලන්ද	ආණ්ඩුව	ලදකැලේ	1 1 35	20
V 26	එම	හේ. පුටුකිස් අප්පු	කො. 142,695-දරන සිහි ගමට අසුම් නිබේන ඉඩම	0 0 30	15
W26	දෙමගහවත්ත	එම	වගාව	0 1 12	20
X 26	එම	එම	එම	0 1 28	20
Y 26	එම	එම	එම	0 0 6	20
Z 26	මහකවත්ත	හේ. බබා අප්පු වෙදරල	එම	3 1 30	20
A 27	එම	එම	එම	1 2 15	20
96	අඹගහලන්ද	ව. අප්පුකිස් අප්පු	කොස්ගස් 3ක්	1 0 25	20
97	එම	ආණ්ඩුව	ලදකැලේ	1 2 25	20
B 27	මාවත, කකටගහවත්ත සහ තවත්	හේ. බබිප්පු සහ තවත්	පරණ වගාව	44 0 0	150
C 27	ගල්ගහකුඹුර කමත	හේ. සර්දියෙල් අප්පු	කමත	0 0 10	15
D 27	හේනකම් වෙල්සාසට අයිති ජර්ගහගහකුඹුර සහ තවත්	හේ. සර්දියෙල් අප්පු සහ තවත්	කුඹුර	18 0 10	100
E 27	ජර්ගහගහකුඹුරේ වත්ත	හේ. සර්දියෙල් අප්පු	පරණ වගාව	0 0 5	15
F 27	කකටගහවත්ත	හේ. පුත්ති අප්පු සහ කෙනෙක්	එම	4 2 20	30
G 27	එම	හේ. අප්පු	වගාව	0 2 23	20
H 27	එම	හේ. අප්පු සහ කෙනෙක්	එම	0 3 0	15
I 27	එම	හේ. පුත්ති අප්පු අප්පු	එම	3 1 35	20
J 27	ගලබොඩවත්ත	හේ. අනෝරිස් අප්පු	එම	1 0 15	20
K 27	ගලබොඩවත්ත	ව. රත්නාමි අප්පු	වගාව	3 2 20	25
L 27	වල්ලාගහලන්ද කො	ආණ්ඩුව	ලදකැලාව	2 2 5	20
M 27	කොත් කකටගහවත්ත කකටගහවත්ත	හේ. පුත්ති අප්පු සහ කෙනෙක්	වගාව	0 0 11	15
N 27	වලගහලන්ද කොකොත් කකටගහවත්ත	හේ. අප්පු	හේන	0 3 35	15
O 27	ගෝතමසිත්තගහවත්ත	ක. සරෝනිස් අප්පු සහ කෙනෙක්	වගාව	3 3 36	30
98	වච්ඡගලන්ද	හේ. අප්පු	5 අවුරුදු වයස් පොල්	0 3 30	15
99	ගලබොඩවත්ත	ව. බබා අප්පු	වගාව	2 1 0	20
100	ගෝතමසිත්තේ කැලේ	ආණ්ඩුවේ	කැලේ	2 0 7	20
101	ගෝතමසිත්තේ වත්ත	ක. සරෝනිස් අප්පු සහ කෙනෙක්	වගාව	1 1 25	20
102	ගලබොඩවත්ත	ව. රත්නාමි	එම	0 3 5	20
103	නිම්බිගහලන්දේ වත්ත	ව. කෝමිස් අප්පු	එම	2 1 22	20
P 27	බවදෙමගහවත්ත	හ. සර්දියෙල් අප්පු	එම	0 1 30	15
Q 27	බවදෙමගහවත්ත සහ තවත් ඉඩම්	හේ. සර්දියෙල් අප්පු	පරණවගාව	42 3 15	150
R 27	බෝගහකුඹුර පිල්ලාව	ව. කරෝලිස් පෙරු	3 අවුරුදු වයස් පොල් ගහක්	0 0 9	15
S 27	අරඹිකොටුව වත්ත	හේ. සර්දියෙල් අප්පු	පරණ වගාව	0 3 8	15
T 27	එම	හේ. අප්පු	එම	0 0 10	15
U 27	කොබෝමැල්ල දෙහිත	ව. රත්නාමි අප්පු	තහනම් ඉඩම (පොකුහක් සෑදීම පිනිස ඉතුරුකර නිබේන ඉඩම)	1 0 22	—
V 27	බෝගහකුඹුරවතාන	ව. කරෝලිස් අප්පු	වගාව	0 0 18	15
104	නිරිවාතාවත්ත	ව. අප්පුකිස් අප්පු	එම	0 1 12	15
105	නිරිවාතාකැලේ	ආණ්ඩුව	ලදකැලේ	1 0 8	20
106	බවදෙමගහවත්ත කො	හේ. සුබනේරිස් සහ කෙනෙක්	වගාව	4 1 0	15
107	බවදෙමගහවත්ත	හේ. සර්දියෙල් අප්පු	එම	2 3 15	15
108	තපස්ලොහේ ලන්ද	ව. කෝමිස් අප්පු	එම	0 2 25	15
109	බවදෙමගහවත්ත	හේ. සර්දියෙල් අප්පු සහ කෙනෙක්	එම	5 1 27	20
W27	එම	හේ. සුබනේරිස් වෙදරල	පුවක් සහ 8 අවුරුදු වයස් කොස්	0 1 0	15

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	අක්කර මහක. රු. ප.	අක්කර සක මිල රු.
X 27	බවදෙමුගහවත්ත	හේ. සර්දිලේ අප්පු	12 අවුරුදු වයස් පොල්ගස් 10ක්	0 3 15	20
Y 27	එම	එම	වගාව	0 2 35	15
Z 27	එම	එම	පුවක්ගස් සවිල්පයක් සහ කොස්ගස් 2ක්	0 0 32	15
A 28	දවවගහ කුඹුර	එම	කුඹුර	1 0 28	25
B 28	දවවගහ දෙණිය	එම	දෙණිය	1 1 10	15
C 28	දවවගහකුඹුරේ වහාන	එම	කුඹුරවඅයිති කැබෙල්ලක්	0 1 22	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යාන්යේගෙන්ද, වික්කිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්යේගෙන්ද දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවගන්යේගේ ආඥාවලස,
බිබිල්ලු. පී. වෙලර්,
වැඩබලන මහසෙක්‍රයාරිස් මමස.

No. 1,820, W. P.

Colonial Secretary's Office,
Colombo, July 4, 1900.

ON Tuesday, August 14, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 10,526. Situation—Palle pattu of Salpiti korale. Claimant—W. Johanis.					
8739	Kahapola	Tibbotukanatta	A few cocoanut trees 5 years old	0 0 12	10
8740	do.	do.	15 jak trees 5 years old	0 2 0	15
Preliminary plan 10,560. Situation—Meda pattu of Hewagam korale. Claimant—T. Podi Singho.					
8867	Kahawala	Delgahawatta	6 cocoanut trees 10 years old	0 0 15	30
Preliminary plan 10,723. Situation—Palle pattu, Hewagam korale. Claimant—Manis Appu and others.					
K 753	Dedigomuwa	Patiragewatta	Cocoanut and jak 15 years	1 3 8	25
L 753	Do.	do.	Betel and cocoanut plants 6 months	0 0 38	25
Preliminary plan 9,285. Situation—Gangaboda pattu, Siyane korale. Claimant—Nil.					
258	Mandawala	Millagahawatta	Garden	2 3 19	20
259	Do.	do.	do.	1 0 4	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,820, W. P.

වම් 1900 ක්වු ජූලි මස 4 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස් රාජ්‍යාන්යේගේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්යේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත් තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු අගෝස්තු මස 14 වෙනි දිනවු අගහරුවාද දවල් 12ට කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	අක්කර මහක. රු. ප.	අක්කර සක මිල රු.
8739	නිඹබොවට කනත්ත	ව. ජේගානිස්	5 අවුරුදු වයස් පොල්	0 0 12	10
8740	එම	එම	5 අවුරුදු වයස් කොස් ගස් 12	0 2 0	15
සිතියම 10,560. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව. ගම—කහවල.					
8867	දෙල්ගහවත්ත	ව. පොතිසිංහේදු	10 අවුරුදු වයස් පොල් ගස් 6ක්	0 0 15	30
සිතියම 10,723. පිහිටීම හේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ගම—දැඩිගොමුව.					
K 753	පත්තීරගේ වත්ත	මානිස්අප්පු සහ තවත්	15 අවුරුදු පොල් සහ කොස්	1 3 8	25
L 753	එම	එම	6 මාසයක් වයස් පොල් සහ මුලන්	0 0 30	25
සිතියම 9,285. පිහිටීම සියනැකෝරලේ ගඟබොඩපත්තුව. ගම—මන්දවල.					
258	මිල්ලගහවත්ත	—	වගාව	2 3 19	20
259	එම	—	එම	1 0 4	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යාන්යේගෙන්ද, වික්කිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්යේගෙන්ද දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවගන්යේගේ ආඥාවලස,
බිබිල්ලු. පී. වෙලර්,
වැඩබලන මහසෙක්‍රයාරිස් මමස.

No. 1,821, w. p.

Colonial Secretary's Office,
Colombo, July 9, 1900.

ON Tuesday, August 28, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4.—Cadastral survey. Situation—Gangaboda pattu, Siyane korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
M 5	Owitagama	Migahawatta	G. Punchi Hendrick	1 1 36	20
O 5	Do.	Walantibugahalanda and Galabodawatta	—	1 0 27	20
P 5	Do.	do.	do.	0 1 27	20
Preliminary plan 14.—Cadastral survey. Situation—Gangaboda pattu, Siyane korale.					
125	Udugama	Dematagahalanda or Kelagahawatta	Thomis Appu	2 0 28	20
121	Do.	Dematagahalanda or Galkotuwa-kumburawanata	H. Nonohamy	0 2 11	20
Preliminary plan 18.—Cadastral survey. Situation—Gangaboda pattu, Siyane korale.					
W 32	Dangalla	Kahatagahawatta	E. Dinessa	0 2 6	20
Preliminary plan 19.—Cadastral survey. Situation—Gangaboda pattu, Siyane korale.					
Q 35	Ganibigama	Kekirihawatta or Kelagahawatta	K. Uttiya	1 2 25	20
129	Do.	Udutollakandewatta	K. Pilochehiya	0 0 16	20
132	Do.	Nugagahawatta	K. Juwanissa	1 0 18	20
Preliminary plan 7.—Cadastral survey. Situation—Gangaboda pattu Siyane korale.					
O 17	Galpotugoda	Bogahawatta	S. Thomis Appu	2 0 0	20
C 18	Do.	Galgediangodawatta	K. Hendrick Appu	1 0 37	20
P 18	Do.	Kiripellagahawatta	G. Siyadoris Appu	0 3 15	20
Preliminary plan 12.—Cadastral survey. Situation—Gangaboda pattu, Siyane korale.					
W 22	Giridara	Kadinawelawatta	V. Jasin Appu	4 3 8	20
Z 22	Do.	do.	V. Karanis Appu	3 2 3	20
C 23	Do.	Kirigalpotta	V. Telenis Appu and another	12 3 1	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,821, w. p.

වර්ෂ 1900 ජූලි මස 9 වෙනි දින කොළඹ
මහසෙනෙරාට් පලිසනාත්සේනේ කන්තෝරුවේදී.

විකුණාහිමි වෛසාච්චි මහාචාර්ය ආණ්ඩුවේ ඒකකවලට නාමයෙන් විසින් ලේඛිත සහ සඳහන් වෛසාච්චි සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන වර්ෂ 1900 ජූලි මස 28 වෙනි දිනට අගහරුවාදී දවල් 12ට කොළඹ කවිවෙරේදී වෙන්දේසි කර විකුණන බව සඳහන් වා ඇත.

සිතියම 4. ලංකාවැනිව. සියනැකෝරලේ ගඟබඩටත්තු.

නො.	ගම.	ඉඩමේ නම.	නෙගෙවි අයගේ නම.	අ. රු. ප.	අක්කර මහ. සක මිල.
M 5	එම	මීගහවත්ත	එම	1 1 36	20
O 5	එම	වලන්තිවුගලන්ද සහ ගල බොඩවත්ත	එම	1 0 27	20
P 5	එම	එම	එම	0 1 27	20
සිතියම 14.					
125	උඩුගම	දෙමවගලන්ද නොහොත් කැලගහවත්ත	තෝමිස්අප්පු	2 0 28	20
121	එම	දෙමවගලන්ද නොහොත් ගල්කොටුවකුමුර වසාන	ආ. තෝනොහාමි	0 2 11	20
සිතියම 18.					
W 32	දත්තලල	කහවගහවත්ත	ඒ. දිනෙසා	0 2 6	20
සිතියම 19.					
Q 35	ගතිනිගම	කැකිරිගේත්වත්ත නොහොත් කැලගහවත්ත	කී. සුචිතා	1 2 25	20
129	එම	උඩුතොල්ලේකන්දේවත්ත	ක. පිලෙ. විමිතා	0 0 16	20
132	එම	සුගහවත්ත	ක. ජුවානිසා	1 0 18	20
සිතියම 7.					
O 17	ගල්පොතුගොඩ	බෝගහවත්ත	සු. තෝමිස්අප්පු	2 0 0	20
C 18	එම	ගල්ගෙඩියත්ගොඩවත්ත	ක. තෙන්නිස්අප්පු	1 0 37	20
P 18	එම	කිරිපැල්ලගහවත්ත	ඒ. සියනෙරාට්අප්පු	0 3 15	20

කො.	ගම.	ඉඩමේ නම.	නෙගෙවි අසගේ නම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
W 22	හිරිදර	කදිනවෙලවත්ත	ව. ජයසිංහ	4 3 8	20
Z 22	එම	එම	ව. කරනිස්ස	3 2 3	20
C 23	එම	කිරිගල්පත්ත	ව. තෙලනිස්ස සහ කෙනෙක්	12 3 1	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ජන්තුන් නාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාතිර දිසාමේ ව. ශාසිපති ආණ්ඩුවේ එජන්තුන් නාත්සේගෙන්ද දැනගන්ට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ල්යු. ටී. වේලර්,
 වැඩබලන මහසෙනෙකාරීස් වමහ.

No. 1,822, W. P.

Colonial Secretary's Office,
 Colombo, July 9, 1900.

ON Monday, September 3, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Negombo Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-nine allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 3,235.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Fees for Certificate of Quiet Possession.
				A.	R. P.	Rs. c.
N 293	Udangawa	Makullagahawatta	Old garden	0	1 12	3 50
O 293	Do.	Diulgahawatta	do.	0	3 7	3 50
P 293	Do.	Ketakelegahawatta	do.	0	3 1	3 50
Q 293	Do.	do.	do.	0	1 10	3 50
R 293	Do.	Higgahawatta	do.	0	1 24	3 50
S 293	Do.	do.	do.	1	3 32	6 0
T 293	Do.	do.	do.	0	2 25	3 50
U 293	Do.	do.	do.	0	2 18	3 50
V 293	Do.	do.	do.	0	2 12	3 50
W 293	Do.	Lindemullewatta	do.	0	2 17	3 50
B 294	Obberiya	Kebellagahawatta	do.	3	3 34	11 0
C 294	Do.	Kongahawatta	do.	0	1 10	3 50
F 294	Do.	do.	do.	0	3 36	3 50
G 294	Do.	do.	do.	0	2 17	3 50
H 294	Do.	do.	do.	0	0 35	3 50
I 294	Do.	Ehetugahawatta	do.	0	3 23	3 50
J 294	Do.	Kongahawatta	do.	0	3 1	3 50
K 294	Do.	Magulkarandagahawatta	do.	0	3 13	3 50
M 294	Do.	Kadurugahawatta	do.	0	1 0	3 50
N 294	Do.	Ketakelegahawatta	do.	0	2 4	3 50
P 294	Do.	Ambagahawatta	do.	1	2 12	6 0
Q 294	Do.	Kahatagahawatta	do.	0	1 0	3 50
R 294	Do.	do.	do.	0	0 17	3 50
S 294	Do.	do.	do.	0	2 4	3 50
T 294	Do.	do.	do.	0	1 28	3 50
W 294	Do.	do.	do.	0	2 2	3 50
X 294	Do.	do.	do.	0	1 19	3 50
Y 294	Do.	do.	do.	0	3 6	3 50
Z 294	Do.	Ambagahawatta	do.	0	2 12	3 50
A 295	Do.	do.	do.	0	1 2	3 50
B 295	Do.	do.	do.	1	0 11	6 0
D 295	Do.	do.	do.	0	3 14	3 50
E 295	Do.	Bombugahawatta	do.	0	2 29	3 50
F 295	Do.	do.	do.	0	2 27	3 50
G 295	Do.	do.	do.	0	1 39	3 50
H 295	Do.	Diulgahawatta	do.	1	0 30	6 0
I 295	Do.	Kahatagahawatta	do.	0	2 23	3 50
J 295	Do.	Bombugahawatta	do.	1	0 11	6 0
K 295	Do.	Madangahawatta	do.	0	2 16	3 50
L 295	Do.	do.	do.	1	0 4	6 0
M 295	Do.	Makullagahawatta	do.	0	3 20	3 50
N 295	Do.	Kahatagahawatta	do.	0	0 33	3 50
Q 295	Do.	do.	do.	0	0 12	3 50
R 295	Do.	Madangahawatta	do.	0	3 31	3 50
S 295	Do.	Ambagahawatta	do.	0	3 6	3 50
T 295	Do.	do.	do.	0	3 34	3 50
U 295	Do.	Kahatagahawatta	do.	1	1 7	6 0
V 295	Do.	do.	do.	0	2 20	3 50
W 295	Do.	do.	do.	0	1 11	3 50
X 295	Do.	do.	do.	0	0 16	3 50

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Fees for Certificate of Quiet Possession.	
					Rs.	c.
Y 295	Obberiya	Lindagawawatta	Old garden	0 3 20	3	50
Z 295	Do.	Talgahawatta	do.	1 0 37	6	0
A 296	Do.	do.	do.	0 2 4	3	50
B 296	Do.	do.	do.	0 1 26	3	50
C 296	Do.	Kitulgahawatta	do.	0 2 22	3	50
D 296	Do.	Migahawatta	do.	1 3 12	6	0
E 296	Do.	Kahatagahawatta	do.	1 1 31	6	0
F 296	Do.	do.	do.	0 2 26	3	50
G 296	Do.	do.	do.	0 3 0	3	50

Certificates of quiet possession will be issued for "old gardens" on payment of the fees noted against them. The fees due must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant one certificate will be issued on application.

Further information regarding these lands may be had from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,822, W. P.

වම් 1900 ක්වු ජූලි මස 9 වෙනි දින කොළඹ
මහසෙනෙවරිප්පුරයේ කන්කෝරුවෙදිය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්ද්‍රයාගේ විසින් මෙහි සහන සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1900 ක්වු සැප්තැම්බර් මස 3 වෙනි දිනවු සඳුදා දවල් 12ට පමණ මිගමුවේ කානාගමේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකර දෙනට යෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මිගමුවලාගේ උතුරු අලුත්කුරුකෝරලේ පිහිටා තිබෙන බිම්කැබේලි 59ක.

සිතියම 3,235. ගම—උඩගාව.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහන.	
				අ. රු. ප.	රු. ග.
N 293	මකුල්ලගහවත්ත	පී. ප්‍රනාන්දු අන්කෝනිපුල්ලේ	පරණ වගාව	0 1 12	3 50
O 293	දිවුල්ගහවත්ත	එම සහ දෙදෙනෙක්	එම	0 3 7	3 50
P 293	කැටකැලගහවත්ත	ස. සවරි ප්‍රනාන්දුගේ උරුමකාරයෝ	එම	0 3 1	3 50
Q 293	එම	ස. ආනාප්‍රනාන්දුගේ උරුමකාරයෝ	එම	0 1 10	3 50
R 293	ගිගහවත්ත	ශාකොබ් සිල්වා, බස්නියන් සිල්වා	එම	0 1 24	3 50
S 293	එම	ජුවන් සිල්වා, සිමන්පුල්ලේ	එම	1 3 32	6 0
T 293	එම	අ. ප. සවිලේ පුල්ලේ	එම	0 2 25	3 50
U 293	එම	මරිකාසිල්වාගේ උරුමකාරයෝ	එම	0 2 18	3 50
V 293	එම	බී. මනුවෙල්	එම	0 2 12	3 50
W 293	ලීදවුල්ලේවත්ත	පිලිප්පු ප්‍රනාන්දුගේ උරුමකාරයෝ	එම	0 2 17	3 50
B 294	කැබැල්ලාගහවත්ත	පී. ප්‍ර. ශාකොබ්පුල්ලේගේ උරුමකාරයෝ	එම	3 3 34	11 0
C 294	කෝන්ගහවත්ත	සු. ප්‍ර. අනන්දන්පුල්ලේගේ උරුමකාරයෝ	එම	0 1 10	3 50
F 294	එම	සු. ප්‍ර. පිලිප්පු පුල්ලේ	එම	0 3 36	3 50
G 294	කෝන්ගහවත්ත	එම	එම	0 2 17	3 50
H 294	එම	ක්‍රී. සී. ජේදුරාපුල්ලේ	එම	0 0 35	3 50
I 294	ඇගාපුගහවත්ත	ද. ප්‍රනාන්දු පලප්පා	එම	0 3 23	3 50
J 294	කෝන්ගහවත්ත	ක්‍රී. රු. ජුවන්පුල්ලේ	එම	0 3 1	3 50
K 294	මෙලුල්කරදගහවත්ත	ආනාපිටිස් මානුවෙල් පුල්ලේ	එම	0 3 13	3 50
M 294	එම	මිගෙල්ප්‍රනාන්දු අනන්දන්	එම	0 1 0	3 50
N 294	කැටකැලගහවත්ත	පී. ප්‍ර. අන්දේ පුල්ලේ	එම	0 2 4	3 50
P 294	අඹගහවත්ත	අ. ප්‍ර. ජේදුරාපුල්ලේ	එම	1 2 12	6 0
Q 294	කහවගහවත්ත	පී. ප්‍ර. අන්කෝනිපුල්ලේ	එම	0 1 0	3 50
R 294	එම	එම	එම	0 0 17	3 50
S 294	එම	ම. ගෙනදික් සහ කෙනෙක්	එම	0 2 4	3 50
T 294	එම	පී. ප්‍ර. අන්කෝනිපුල්ලේ	එම	0 1 28	3 50
W 294	එම	එලාරිස් ගෙනදික් අප්පු	එම	0 2 2	3 50
X 294	එම	සු. ප්‍රනාන්දු රඹකාදන්	එම	0 1 19	3 50
Y 294	එම	ම. එලාරිස් ගෙනදික්	එම	0 3 6	3 50
Z 294	අඹගහවත්ත	ම. ලුච්ස් පිලෝරිස්අප්පු	එම	0 2 12	3 50
A 295	එම	එම	එම	0 1 2	3 50
B 295	එම	එම	එම	1 0 11	6 0
D 295	එම	ම. දෙව් එලාරිස්අප්පු	එම	0 3 14	3 50
E 295	බෝඹුගහවත්ත	ම. එලාරිස්, ක්‍රීස්නිකාගාමි	එම	0 2 29	3 50
F 295	එම	කී. ප්‍රසවිලේපුල්ලේගේ උරුමකාරයෝ	එම	0 2 27	3 50
G 295	එම	ම. දෙව් අඹලීහු	එම	0 1 39	3 50
H 295	දිවුල්ගහවත්ත	එම	එම	1 0 30	6 0
I 295	කහවගහවත්ත	ම. ගෙනදික්අප්පු	එම	0 2 23	3 50
J 295	බෝඹුගහවත්ත	ස. පී. සුසේපුල්ලේ	එම	1 0 11	6 0

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	මහල.		සැකිලි පත්		
				අ. රු. ප.	රු. ස.	මක මුදල.		
K 295	මාදන්ගහවත්ත	ම. අබ්ලිහු අප්පු	පරණ වගාව	0	2	16	3	50
L 295	එම	එම	එම	1	0	4	6	0
M 295	මකුල්ලගහවත්ත	ම. අබ්ලිහු, අන්තෝනි අප්පු	එම	0	3	20	3	50
N 295	කහවගහවත්ත	ම. දෙත් අන්තෝනි අප්පු	එම	0	0	33	3	50
Q 295	එම	ම. අබ්ලිහු අප්පු	එම	0	0	12	3	50
R 295	මාදන්ගහවත්ත	එම සහ තවත්	එම	0	3	31	3	50
S 295	අඹගහවත්ත	ආනා ප්‍රනාන්දු සහ ලමයි	එම	0	3	6	3	50
T 295	එම	අන්තෝනි සිල්වා	එම	0	3	34	3	50
U 295	කහවගහවත්ත	ක්‍රිසිතෝෆු සිල්වා	එම	1	1	7	6	0
V 295	එම	රෝ. ක. සභාව	එම	0	2	20	3	50
W 295	එම	සව්වෙල් සිල්වාගේ උරුමක්කාරයෝ	එම	0	1	11	3	50
X 295	එම	යා. ප්‍ර. පිලිප්පු පුල්ලෙ	එම	0	0	16	3	50
Y 295	ලීඳගාවත්ත	ම. අන්තෝනි අප්පු	එම	0	3	20	3	50
Z 295	තල්ගහවත්ත	ක්‍රි. සි. ප්‍රවන්ද්‍රල්ලෙ	එම	1	0	39	6	0
A 296	එම	ක්‍රි. ප්‍ර. ජේදුරුපුල්ලෙ	එම	0	2	4	3	50
B 296	එම	ඉසබෙලා සිල්වාගේ උරුමක්කාරයෝ	එම	0	1	26	3	50
C 296	කිතුල්ගහවත්ත	ක්‍රි. සි. ජේදුරුපුල්ලෙගේ උරුමක්කාරයෝ	එම	0	2	22	3	50
D 296	මීගහවත්ත	ක. දුමින්, ක්‍රිස්තියන් සිල්වා	එම	1	3	12	6	0
E 296	කහවගහවත්ත	බස්නිසන් ප්‍රනාන්දු සහ ලමයි	එම	1	1	31	6	0
F 296	එම	ක. දුමින්, ක්‍රිස්තියා සිල්වා	එම	0	2	26	3	50
G 296	එම	ක්‍රිස්තියා සිල්වා සහ කෙනෙක්	එම	0	3	0	3	50

“පරණ වගාව” නිවෙහ ඉඩම්වලට ඊට පෙරවුව සඳහන් කර තිබෙන ගාස්තු ගෙවූ විට ඒවා ආණ්ඩුවට අයිතිවන බැවින් සහතිකපත්‍ර දෙනු ලැබේ. ගාස්තු වෙත් දේසි දවසේදීම ගෙවිය යුතුය. ඉඩම්කම්වී දෙකක් නොහොත් ඊට වැඩිගහනක් එකට යාමට එක සහතිකපත්‍රයක් ඉල්ලීමකල විට ලබාගත හැකිය.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනලත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාගිරි පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වන්සේගේ ආඥාවලස,
ඩබ්ල්. පී. චෙලර්,
වැඩබලන මහසෙකුකාරීස් වමිම.

No. 1,823, w. r.

Colonial Secretary's Office,
Colombo, July 9, 1900.

ON Tuesday, September 4, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Negombo Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-eight allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 3,235.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Fees for Certificate of Quiet Possession.
				A.	R.	P.	Rs. c.
H 296	Obberiya	Kongahawatta	Old garden	0	2	11	3 50
I 296	Do.	Kahatagahawatta	do.	0	2	38	3 50
J 296	Do.	do.	do.	0	3	19	3 50
K 296	Do.	Madangahawatta	do.	1	1	20	6 0
N 296	Do.	Makullagahaowita	Deniya	0	2	9	30 0*
P 296	Henmulla	Kosgahakumbura	Field	0	2	4	3 50
R 296	Do.	do.	do.	0	3	28	3 50
S 296	Do.	do.	do.	0	3	11	3 50
T 296	Do.	Kosgahawatta	Old garden	1	0	19	6 0
U 296	Do.	do.	do.	0	1	0	3 50
V 296	Do.	Embrallagahawatta	do.	1	1	13	6 0
W 296	Do.	Pallankuliyawatta	Garden	1	0	2	150 0*
X 296	Do.	Bulugahawatta	Old garden	0	2	22	3 50
Y 296	Do.	do.	do.	0	2	35	3 50
Z 296	Do.	Jambughawatta	do.	0	2	19	3 50
A 297	Do.	Pallankuliyawatta	do.	1	0	21	6 0
C 297	Do.	Telambughawatta	do.	0	0	35	3 50
D 297	Do.	do.	do.	0	2	13	3 50
E 297	Do.	do.	do.	1	0	13	6 0
F 297	Do.	do.	do.	0	1	4	3 50
G 297	Do.	Bogahawatta	do.	1	3	12	6 0
H 297	Do.	Kahatagahawatta	do.	1	0	21	6 0
I 297	Do.	Pamburugahawatta	do.	1	3	6	6 0
J 297	Do.	Kahatagahawatta	do.	0	2	22	3 50
K 297	Do.	do.	do.	0	1	4	3 50
L 297	Do.	do.	do.	0	2	29	3 50
M 297	Do.	do.	do.	0	1	20	3 50
N 297	Do.	Millagahawatta	do.	0	2	14	3 50
Q 297	Obberiya	Kahatagahawatta	do.	0	3	13	3 50

* Upset price per acre.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A R. P.	Fees for Certi-
					ificate of Quiet Possession. Rs. c.
U 297	Obberiya	Ambagahawatta	Old Garden	0 2 32	3 50
V 297	Do.	do.	do.	0 2 34	3 50
W 297	Do.	do.	do.	0 2 13	3 50
X 297	Do.	Gorakagahawatta	do.	1 0 6	6 0
Y 297	Do.	Siyambalagahawatta	do.	0 2 2	3 50
Z 297	Do.	Kahatagahawatta	do.	0 3 33	3 50
A 298	Do.	Divulgahawatta	do.	0 2 15	3 50
B 298	Do.	do.	do.	0 1 6	3 50
C 298	Do.	Ambagahawatta	do.	0 2 16	3 50
D 298	Do.	do.	do.	0 2 12	3 50
E 298	Do.	Kahatagahawatta	do.	0 1 18	3 50
F 298	Do.	do.	do.	0 2 29	3 50
G 298	Do.	Ambagahawatta	do.	2 1 38	8 50
I 298	Do.	Makullagahawatta	do.	4 2 30	13 50
J 298	Do.	do.	do.	0 1 13	3 50
K 298	Do.	do.	do.	0 1 36	3 50
L 298	Do.	Kahatagahawatta	do.	2 2 33	8 50
M 298	Do.	do.	do.	0 2 13	3 50
O 298	Do.	Ambagahawatta	do.	1 0 25	6 0
P 298	Do.	Millagahakumbura	Field	2 1 13	8 50
Q 298	Do.	Divulgahawatta	Old garden	0 3 33	3 50
R 298	Do.	do.	do.	0 0 30	3 50
T 298	Do.	Kongahawatta	do.	1 3 34	6 0
U 298	Do.	Makullagahawatta	do.	1 1 22	6 0
W 298	Do.	Kahatagahawatta	do.	1 0 7	6 0
X 298	Do.	do.	do.	0 3 34	3 50
Y 298	Etgala	Millagahakumbura	Field	3 1 24	11 0
Z 298	Do.	do.	do.	1 3 20	6 0
C 299	Do.	Ambagahawatta	Old garden	2 0 4	8 50

Certificates of quiet possession will be issued for old gardens and fields on payment of the fees noted against them. The fees due must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant one certificate will be issued on application.

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,823, W. P.

වම් 1900 ක්වු ජුලි මස 9 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිස්ථානයේදී කන්දෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1900 ක්වු සැප්තැම්බර් මස 4 වෙනි දිනවු අගහරුවාදු දවල් 12ට පමණ මිනවුවේ කාතාමේදී වෙන්දේසිකර විකුණුවේ නොහොත් නිවැරදිකරදෙන්නට ගෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මිනවු පලාතේ උතුරු අග්නිකුරුකෝරළේ පිහිටා තිබෙන බිම්කැබෙලි 58ක්.
සිතියම 3,235. ගම—බඩබේරිය.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අන්දම.	මහස. අ. රු. ප.	සහතික පත්‍රයකට ලීදර. රු. ග.
H 296	කෝත්තහවත්ත	නි. ප්‍ර. ජේදුරාපුල්ලේ සහ තවත්	පරණවගාව	0 2 11	3 50
I 296	කහවගහවත්ත	නි. ප්‍ර. ජේදුරාපුල්ලේ	එම	0 2 38	3 50
J 296	එම	ප්‍ර. ප්‍රනාන්දු රාමනාදන්	එම	0 3 19	3 50
K 296	මාදන්ගහවත්ත	නි. ප්‍ර. ජේ. පුල්ලේ	එම	1 1 20	6 0
N 296	මකුල්ලගහබිවිට	ඉසබෙලා සිල්වා	දෙතිස	0 2 9	30 0*
ගම—හේන්වුල්ල.					
P 296	කොස්ගහකුඹුර	අ. ප්‍ර. ජේදුරාපුල්ලේ	කුඹුර	0 2 4	3 50
R 296	එම	අ. පෙරියකම්බිගේ උරුමකාරයෝ	එම	0 3 28	3 50
S 296	එම	අ. ප්‍ර. ජේදුරාපුල්ලේ	එම	0 3 11	3 50
T 296	කොස්ගහවත්ත	ජේ. ප්‍ර. සිමන්පුල්ලේ	පරණ වගාව	1 0 19	6 0
U 296	එම	නි. ප්‍ර. අලෝත්තපුල්ලේ	එම	0 1 0	3 50
V 296	ආඞුල්ලගහවත්ත	සී. පෙරියකම්බිගේ උරුමකාරයෝ	එම	1 1 13	6 0
W 296	පල්ලන්කුලියවත්ත	සී. ප්‍ර. ජේදුරාපුල්ලේ	වගාව	1 0 2	150 0*
X 296	බුළුගහවත්ත	මර්නිඤ ජේදුරාප්‍රනාන්දු	පරණ වගාව	0 2 22	3 50
Y 296	එම	නි. ප්‍ර. අලෝත්තපුල්ලේ	එම	0 2 35	3 50
Z 296	ජම්බුගහවත්ත	රෝ. ප්‍ර. සාකොම්පුල්ලේ	එම	0 2 19	3 50
A 297	පල්ලන්කුලියවත්ත	සී. ප්‍ර. ජේදුරාපුල්ලේ සහ තවත්	එම	1 0 21	6 0
C 297	තෙලුම්ගහවත්ත	සමන් මැල්ලු	එම	0 0 35	3 50
D 297	එම	අ. ප්‍ර. ජේදුරාපුල්ලේ	එම	0 2 13	3 50
E 297	එම	නි. ප්‍ර. ජේදුරාපුල්ලේ	එම	1 0 13	6 0
F 297	එම	බ. ප්‍ර. පුස්පුල්ලේ	එම	0 1 4	3 50

* අක්කරයක මිල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිහිපය.	අන්දම.	මහත.		සහතික පත්‍රයකට මුදල.	
				අ. රු. ප.	රු. ශ.	රු. ශ.	රු. ශ.
G 297	බෝගහවත්ත	අ. ප්‍රධාන්ද අනන්දන් සහ තවත්	පරණ වහාම	1	3	12	6 0
H 297	කහවගහවත්ත	ආනා පෙරියකම්බිගේ	එම	1	0	21	6 0
I 297	පමුරුගහවත්ත	අ. ප්‍ර. ජේ. පුල්ලේ	එම	1	3	6	6 0
J 297	කහවගහවත්ත	එම	එම	0	2	22	3 50
K 297	එම	එම	එම	0	1	4	3 50
L 297	එම	එම	එම	0	2	29	3 50
M 297	එම	එම	එම	0	1	20	3 50
ගම—බිබිබේරිය.							
N 297	මිල්ලහවත්ත	අ. ප්‍ර. ජේ. පුල්ලේ	එම	0	2	14	3 50
Q 297	කහවගහවත්ත	ස. ප්‍රධාන්ද පලප්පා සහ තවත්	එම	0	3	13	3 50
U 297	අඹහවත්ත	අ. ප්‍ර. ජේදුරුපුල්ලේ	එම	0	2	32	3 50
V 297	එම	කී. ප්‍රධාන්ද පලප්පා	එම	0	2	34	3 50
W 297	එම	එම	එම	0	2	13	3 50
X 297	ගොරකහවත්ත	කී. ප්‍රධාන්ද පලප්පා	එම	1	0	6	6 0
Y 297	සියඹලාගහවත්ත	ප්‍ර. ප්‍ර. බස්නිසන්පුල්ලේ	එම	0	2	2	3 50
Z 297	කහවගහවත්ත	අ. කෘෂ් ජේදුරුපුල්ලේ	එම	0	3	33	3 50
A 298	දිවුල්ගහවත්ත	එම	එම	0	2	15	3 50
B 298	එම	ආනා ප්‍රධාන්ද	එම	0	1	6	3 50
C 298	අඹහවත්ත	ජුල්ලිසානා කෘෂ්	පරණවත්ත	0	2	16	3 50
D 298	එම	ක්‍රිස්තෝෆු සිල්වා	එම	0	2	12	3 50
E 298	කහවගහවත්ත	ජී. කෘෂ්, බස්නිසන්පුල්ලේ	එම	0	1	18	3 50
F 298	එම	ගාබ්‍රියෙල් පෙරියකම්බි	එම	0	2	29	3 50
G 298	අඹහවත්ත	අන්තෝනිඅප්පු, අතෝරිස්අප්පු	එම	2	1	38	8 50
I 298	මකුල්ලහවත්ත	මරියාසිල්වාගේ	පරණවත්ත	4	2	30	13 50
J 298	එම	එම	එම	0	1	13	3 50
K 298	එම	අබ්ලියුඅප්පු සහ තවත්	එම	0	1	36	3 50
L 298	කහවගහවත්ත	අන්තෝනිසිල්වා මුල්පු	පරණවත්ත	2	2	33	8 50
M 298	එම	කී. කොලොස් ප්‍රධාන්ද පලප්පා	එම	0	2	13	3 50
O 298	අඹහවත්ත	අන්තෝනිජුවන් බ්‍රිටෝ	එම	1	0	25	6 0
P 298	මිල්ලහකකුඹුර	ක්‍රි. ප්‍ර. ජේදුරුපුල්ලේ	කුඹුර	2	1	13	8 50
Q 298	දිවුල්ගහවත්ත	ජේදුරුප්‍රධාන්ද අලෙක්සන්ද්‍රපුල්ලේ	පරණ වහාම	0	3	33	3 50
R 298	එම	එම	එම	0	0	33	3 50
T 298	කෝත්තහවත්ත	එම	එම	1	3	34	6 0
U 298	මකුල්ලහවත්ත	එම	එම	1	1	22	6 0
W 298	කහවගහවත්ත	එම	එම	1	0	7	6 0
X 298	එම	එම	එම	0	3	34	3 50
ගම—අැත්තල.							
Y 298	මිල්ලහකකුඹුර	පාබ්‍රිපිටිස්ගේ	කුඹුර	3	1	24	11 0
Z 298	එම	ඉ. දෙව් මිගෙල්අප්පු	පරණ වහාම	1	3	20	6 0
C 299	අඹහවත්ත	ස. සී. ජේදුරුපුල්ලේ	එම	2	0	4	8 50

“පරණ වහාම” කීමෙන් ඉඩම්වලට සහ “කුඹුරු” වලට ඊට පෙරටු ව සඳහන් කර තිබෙන ගාස්තු කෙටුම්පත් ඒවා ආණ්ඩුවට අයිතිකරුන් කැපීයට සහතිකපත්‍ර දෙපාර්තමේන්තුවට ගෙන යාමට අවස්ථාවක් ඇත. ඉඩම්කම්වල දෙකක් නොහොත් ඊට වැඩිගණනක් එකට යාමට එක සහතික පත්‍රයක් ඉල්ලුම්කලවීමට ලබාගත හැකිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලේඛනාංකයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලේඛනාංකයන්ගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුරුමාතවගනවත්තගේ ආඥාවලස,
බිබිලිය, පී. වෙලුර්,
වැඩබලන මහසෙනෙහිපාලිස් වමස.

No. 1,824, w. p.

Colonial Secretary's Office,
Colombo, July 11, 1900.

ON Friday, August 31, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price per Acre.	
				A. R. P.	Rs.		
9287	Diddeniya	Dummalalanda	D. Don Paulis Appuhamy	4	1	22	30
Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale.							
20	Bollata	Talgahawatta	D. Juanis Appu	0	1	3	20
38	Do.	Millagahawatta	P. Don Baron Gunaratne	0	2	1	20
47	Do.	Ketakelagahawatta	D. Juanis Appu	6	3	38	20

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
E 19	Thihariya	Preliminary plan 4,505. Situation—Meda pattu of Siyane korale. Paskalamulleowita	J. Don Carolis Appuhamy	0 2 38	20
I 6	Thihariya	Preliminary plan 4,499. Situation—Meda pattu of Siyane korale. Dehigahawatta	Seyadu M. L. K. Saibo	2 2 23	20
1442	Arukwatta	Preliminary plan 4,716. Situation—Palle pattu of Hewagam korale. Kahatagahawatta	M. Malhamy	0 2 6	20
P 126	Kahahena	Preliminary plan 4,803. Situation—Udugaha pattu of Hewagam korale. Dodangahawatta	W. Davith Appu	1 1 14	20
V 126	Welikanna	Gorakagahalanda	R. Deonis	2 2 2	20
Z 316	Padukka	Preliminary plan 3,312. Situation—Meda pattu of Hewagam korale. Madatiyagahawatta	Godellage or Vitanage Agilis	3 0 17	20
N 148	Mabulla	Preliminary plan 4,839. Situation—Meda pattu of Hewagam korale. Illukpotadeniya	I. Hendappu	1 1 23	20
O 148	Do.	do.	do.	2 2 21	20
888	Uggala	Preliminary plan 4,667. Situation—Meda pattu of Hewagam korale. Kalugalamullelanda	G. Phillipu Appu	0 2 11	20
B 51	Udatuttiripitiya	Preliminary plan 4,606. Situation—Meda pattu of Siyane korale. Ehalagahawatta	Mayadunnage Peris	1 2 22	30
I 53	Kaluaggala	Preliminary plan 4,613. Situation—Udugaha pattu of Hewagam korale. Halberiyawatta <i>alias</i> Pelangahawatta	K. Hendappu	5 3 28	40
3589	Hanwella	Preliminary plan 4,940. Situation—Meda pattu of Hewagam korale. Waljambughahalanda	Jasinge Allis Appu	1 0 30	30
M 170	Talangama	Preliminary plan 4,934. Situation—Palle pattu of Hewagam korale. Delgahawatta	T. Harmanis Perera	1 2 29	40
Y 632	Galahitiyawa	Preliminary plan 4,385. Situation—Ragam pattu of Alutkuru korale north. Hikgahawatta	Christian Naide	2 0 26	30
M 180	Udagama	Preliminary plan 5,001. Situation—Meda pattu of Hewagam korale. Kelagahawatta	K. Sella	0 1 7	20
J 159	Kossina	Preliminary plan 4,913. Situation—Meda pattu of Siyane korale. Rukkatanagahawatta	Malawa Achige Polonchi Appu	0 2 32	20
C 108	Dettara	Preliminary plan 4,729. Situation—Udugaha pattu of Hewagam korale. Nambigodawatta	R. Samuel Appu	0 2 11	20
E 108	Do.	do.	Detaragamage Agelis	0 3 30	20
F 108	Do.	do.	do.	0 3 25	20
1488	Do.	do.	do.	0 2 7	20
V 232	Kahahena	Preliminary plan 5,196. Situation—Udugaha pattu of Hewagam korale. Gorakagahawatta	I. Lewis Appu	1 2 7	20
G 233	Do.	Gorakagahawatta or Kandawalawatta	L. Davith Appuhamy and another	3 0 36	20
N 190	Welikanna	Preliminary plan 5,041. Situation—Udugaha pattu of Hewagam korale. Delgahawatta	R. Aberan	0 1 34	20
Q 190	Do.	Ambagahawatta	R. Andris	0 2 29	20
R 190	Do.	Kahatagahawatta	R. Raphial Appu	0 1 33	20
H 238	Mawatagama	Preliminary plan 3,136. Situation—Palle pattu of Hewagam korale. Galbodawatta	Sudasinge Coranis	2 3 38	20
204	Hokandara	Preliminary plan 5,583. Situation—Palle pattu of Hewagam korale. Wewakumbureowita	W. Don Carolis and another	8 0 38	20
8520	Batawala	Preliminary plan 10,481. Situation—Meda pattu of Hewagam korale. Lavapitilanda	K. Piloris Appu	0 0 30	20
8521	Do.	do.	do.	0 0 8	20
8522	Do.	do.	do.	0 1 5	20
8523	Do.	do.	do.	0 0 35	20
8524	Do.	do.	do.	0 0 11	20
8525	Do.	do.	do.	0 2 6	20
8526	Do.	do.	do.	0 1 7	20
8527	Do.	do.	do.	0 0 38	20
8528	Do.	do.	do.	1 2 0	20
8529	Do.	Lawapitilanda	M. Baronchy Appu	0 2 11	20
8530	Do.	do.	K. Tegis Appu	0 3 3	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,824, W. P.

වර්ෂ 1900 ක්වූ ජූලි මස 11 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුවේ පත්වන සේවකයන්ගේ කන්තෝරුවේදී.

වසනාහිත දිනවල වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 31 වෙනි දිනවූ සිකුරුදු දවල් 12ව කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ගෙදරවල ඇත.

කො.	ගම.	ඉඩමේ නම.	නෙගෙවි අයගේ නම.	මහත.	අක්කර
				අ. රු. ප.	රු.
		සිතියම 10,701. පිහිටීම—සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.			
9287	දිද්දෙනිය	දුම්මලලත්ත	ද. දෙත් පව්ලීස් අප්පුහාමි	4 1 22	30
20	බොල්ලන	සිතියම 9,525. පිහිටීම—අඵන්කුරුකෝරලේ රහම්පත්තුව.			
38	එම	කල්ගහවත්ත	දී. ජුවානිස් අප්පු	0 1 3	20
47	එම	මිල්ලගහවත්ත	ප. දෙත් බාගේන් ඉතරත්ත	0 2 1	20
		කැටකැලගහවත්ත	දී. ජුවානිස් අප්පු	6 3 38	20
E 19	නිහාරිය	සිතියම 4,505. පිහිටීම—සියනැකෝරලේ මැදපත්තුව.			
		පස්කලමුල්ලේඕව්ව	ජ. ඩී. කරෝලීස් අප්පුහාමි	0 2 38	20
I 6	එම	සිතියම 4,499.			
		දෙතිගහවත්ත	සෙ. මී. ලො. කාදර්සාසිවු	2 2 23	20
1442	අරුත්වත්ත	සිතියම 4,716. පිහිටීම—සේවාගම්කෝරලේ පල්ලේපත්තුව.			
		කහවගහවත්ත	වු. මල්හාමි	0 2 6	20
P 126	කහසේන	සිතියම 4,803. පිහිටීම—සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.			
V 126	වැලිකන්ත	දොඩන්ගහවත්ත	ව. දුවන් අප්පු	1 1 14	20
		ගොරකගහවත්ත	රු. දියෝනිස්	2 2 2	20
Z 316	පාදුක්ක	සිතියම 3,312. පිහිටීම—සේවාගම්කෝරලේ මැදපත්තුව.			
		මදවියගහවත්ත	ග. විතාගේ අහිලීස්	3 0 17	20
N 148	මාමුල	සිතියම 4,839. සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.			
O 148	එම	ඉඵන්පොතදෙනිය	ඉ. හෙන්දප්පු	1 1 23	20
		එම	එම	2 2 21	20
888	උග්ගල	සිතියම 4,667. පිහිටීම—සේවාගම්කෝරලේ මැදපත්තුව.			
		කඵගලමුල්ලේවත්ත	ග. පිලිප්පු අප්පු	0 2 11	20
B 51	උඩකුත්තිරිපිටිය	සිතියම 4,607. සියනැකෝරලේ මැදපත්තුව.			
		ඇහැලගහවත්ත	මායාදුන්නගේ පිරිස්	1 2 22	30
I 53	කඵඅග්ගල	සිතියම 4,613. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.			
		හාල්බේරියවත්ත නොහොත්			
		පැලන්ගහවත්ත	ක. හෙන්දප්පු	5 3 28	40
3589	ගන්වැල්ල	සිතියම 4,940. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව.			
		වල්පම්බුගහලත්ත	ජ. අල්ලීස් අප්පු	1 0 30	30
M 170	තලංගම	සිතියම 4,934. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව.			
		දෙල්ගහවත්ත	ක. ගර්මානිස් ප්‍රෙරු	1 2 29	40
Y 632	හලක්වියාව	සිතියම 4,385. පිහිටීම රහම්පත්තුව අඵන්කුරුකෝරලේ (දකුණ).			
		තික්කහවත්ත	ක්‍රිස්තියානි නයිදේ	2 0 26	30
M 180	උඩගම	සිතියම 5,001. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව.			
		කැලගහවත්ත	කැරගලගකුරුගේ සෙල්ලා	0 1 7	20
J 159	කොස්ඉත්ත	සිතියම 4,913. පිහිටීම සියනැකෝරලේ මැදපත්තුව.			
		රුක්කන්තනගහවත්ත	ම. පොලොන්නිඅප්පු	0 2 32	20
C 108	දුන්නර	සිතියම 4,729. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.			
E 108	එම	නම්බිගොඩවත්ත	ර. සමෙල් අප්පු	0 2 11	20
F 108	එම	එම	දුන්නරගමගේ අහිලීස්	0 3 30	20
1488	එම	එම	එම	0 3 25	20
		එම	එම	0 2 7	20
V 232	කහසේන	සිතියම 5,196.			
G 233	එම	ගොරකගහවත්ත	ඉ. එපිස් අප්පු	1 2 7	20
		ගොරකගහවත්ත නොහොත් කන්දවලවත්ත	ල. දුවන් අප්පුහාමි සහ කෙනෙක්	3 0 36	20
N 190	වැලිකන්ත	සිතියම 5,041.			
Q 190	එම	දෙල්ගහවත්ත	ර. අබරත්	0 1 34	20
R 190	එම	අඹගහවත්ත	ර. අන්ද්‍රිස්	0 0 29	20
		කහවගහවත්ත	ර. රපියෙල් අප්පු	0 1 33	20
H 238	මාවතගම	සිතියම 3,136. පිහිටීම—සේවාගම්කෝරලේ පල්ලේපත්තුව.			
		ගල්දෙලවත්ත	සුදසිංගේ කොරනිස්	2 3 16	20
204	ගෝකන්දර	සිතියම 5,583.			
		මුවකුමුර ඕව්ව	ම. දෙත් කරෝලීස් සහ කෙනෙක්	8 0 38	20

නො.	ගම.	ඉඩමේ නම.	තෙගෙව් අයගේ නම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
		සිතියම 10,481. පිහිටීම—සේවාගම්කෝරලේ මැදපත්තුව.			
8520	බවවල	ලවපිලිලන්ද	ක. පිලෝරිස්අස්ස	0 0 30	20
8521	එම	එම	එම	0 0 8	20
8522	එම	එම	එම	0 1 5	20
8523	එම	එම	එම	0 0 35	20
8524	එම	එම	එම	0 0 11	20
8525	එම	එම	එම	0 2 6	20
8526	එම	එම	එම	0 1 7	20
8527	එම	එම	එම	0 0 38	20
8528	එම	එම	එම	1 2 0	20
8529	එම	එම	ම. බාගේන්විඅස්ස	0 2 11	20
8530	එම	එම	ක. සේනිස්අස්ස	0 3 3	20

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තාත්සේගෙත්ත, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේගෙත්ත දැනගත්ව පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. පී. චේලර්,
 මැඩබලන මහසෙක්කාරීස් වමිහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,736, C. P.

Colonial Secretary's Office,
 Colombo, July 5, 1900.

ON Tuesday, September 18, 1900, at 12 noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at this office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province. Preliminary plan 4,305. Name of Land—Medamaditta

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
11537	Pitawalihinatiya	Wahugedaraw atta Ranhami, of Hinatiya	Crown	Paddy	0 3 10

Upset price,—Rs. 40 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,736, C. P.

වමී 1900 ක්වු ජුලි මස 5 වෙනි දින කොළඹ මහසෙක්කාරීස්ලන්තාත්සේගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්තලන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1900 ක්වු සැප්තැම්බ්‍ර මස 18 වෙනි කුප්‍රදින දවල් 12ට මහනුවර කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩුදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි එකක්.

සිතියම 4,305. ඉඩමේ නම—මැදමහිත්ත.

නො.	ගම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
11537	පිටවලහිතපිත	හිතපියේ වහුගෙදරවත්තේ රත්නාමි	කුඹුර	0 3 10

අක්කරයක් රූපියල් 40 හිට පවත්ගැනී විකුණනට යෙදේ.

මෙම ඉඩම ගැන මැහිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්තාත්සේගෙන් දැනගත්ව හැකිවන්නැර, කොන්දේසි ගැණ මැහිදුර කාරණා මධ්‍යමදිසාවේ ගෞරවනීය ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේගෙන් අසා දැනගත හැකිවේ.

ගරුගර ආණ්ඩුකාර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. පී. චේලර්,
 මැඩබලන මහසෙක්කාරීස් වමිහ.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,071, s. P.

Colonial Secretary's Office,
Colombo, June 29, 1900.

ON Tuesday, August 28, 1900, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Gangaboda pattu, Talpe pattu, Wellaboda pattu, and Bentota-Walalla-witi korale divisions of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
					A.	R. P.	
11225	Ampegama	Maswila	—	Owita	0	0 11	10
Preliminary plan 5,210.—Gangaboda pattu.							
8134	Pataweliwitiya	Imbulahitiyaduwa	C. D. Wijesekara	Cleared land	0	0 30	10
8136	Do.	do.	do.	do.	0	1 2	10
Preliminary plan 4,898.—Gangaboda pattu.							
14009	Ihalaweliwitiya	Ratnaparakandewatta	Tiranagamage Abensu	Chena	0	0 25	10
Preliminary plan 2,648.—Talpe pattu.							
4966	Mayakaduwa	Midelladoladuwa	Kudagamage Tittuhamy	Garden	0	2 26	10
Preliminary plan 4,799.—Wellaboda pattu.							
13646	Metiwala	Parapebedda	—	Jungle	24	3 7	100
Preliminary plan 1,401.—Bentota-Walallawiti korale.							
11181	Kosgoda	Duwebedda or Kirimetihaka	H. de Zoysa	Owita	0	2 17	100

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,071, s. P.

වර්ෂ 1900 ජූනි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් කන්දෝරුවේදී.

දකුණු දිසාවේ ගාල්ලේ මහජනතලන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සේනක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ජූනි මස 28 වෙනි දින දකුණු අගරුවාද දවල් 12ට ගාල්ලේ කවිවෙරේදී වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාල්ල පලාතේ ගඟබඩ, පල්ලේ, වැල්ලබඩපත්තු සහ බෙන්සර වලල්ලාවිකෝරලේ කෝට්ටාසවල පිහිටා තිබෙන බිම් කැබලි 7ක්.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත.		අක්කර ගන මිල.
				අ. රු. ප.	රු.	
11225	මාස්විල	—	මිහිට	0	0 11	10
සිතියම 5,210. ගඟබඩපත්තුව. ගම—අම්පෙගම.						
8134	ඉම්බුලාහිතියාදුව	සි. ඩී. විජේසේකර	එළිකරපු ඉඩම	0	0 30	10
8136	එම	එම	එම	0	1 2	10
සිතියම 4,898. ගම—ඉහලවැල්ලිවිටිය.						
14009	රත්නතුරුකන්දේ වත්ත	නිරනගමගෙ අබේවත්තු	භේන	0	0 25	10
සිතියම 2,648. පල්ලේපත්තුව. ගම—මාසාකඩුව.						
4966	මිදුල්ලදෙලදුව	කුඩාගමගෙ තිත්තුගාමි	වත්ත	0	2 26	10
සිතියම 4,799. වැල්ලබඩපත්තුව. ගම—මැව්වල.						
13646	පරපෙබැද්ද	—	කැලාව	24	3 7	100
සිතියම 1,401. බෙ. ව. කෝරලේ. ගම—කොස්ගොඩ.						
11181	දුවේබැද්ද හොඟොන් කිරිමැව්ගකේ	එම්. ඩී. හොයිසා	මිහිට	0	2 17	100

මෙම ඉඩම් කැබලිවලට අයිතිවැසිකම් කියා සිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවැසිකම් කියා තිබෙන මජ්ඣ ගතාදීය දකුණුපලාතේ මහජනතලන්නාන්සේට පෙන්වා සිටින්නට බිහාය.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වරයා විසින් සොයා ගැනීමට දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලට,
ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයා විසින්.

No. 1,072, s. p.

Colonial Secretary's Office,
Colombo, June 27, 1900.

ON Tuesday, August 21, 1900, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-one allotments of land situated in the Talpe pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 4,966. Village—Mipe.						
14332	Mutugaltuduwa or Maligatenna	—	Chena	3	1 10	10
14333	Do.	—	do.	8	3 4	10
14334	Do.	—	do.	4	2 5	10
14335	Do.	—	Garden	0	2 2	10
14336	Do.	—	do.	0	2 16	10
14337	Do.	—	Chena	1	3 13	10
14338	Do.	—	do.	3	1 22	10
Preliminary plan 5,091. Village—Mipe.						
10800	Pokuluwakanda	—	Citronella and jungle	2	2 33	10
Preliminary plan 2,991. Village—Mipe.						
K 263	Dombagahahena	Amaris de Silva	Partly cleared, partly jungle	2	2 17	30
L 263	Toppigodakanda	Pinneduwege Aberan	Jungle	1	1 30	10
M 263	Puwakkotukanda	Pinneduwege Aberan and others	do.	0	3 10	10
6480	Do.	do.	do.	4	0 3	10
Preliminary plan 5,325. Village—Hiyare.						
11761	Mahaudumulleowita	—	Owita	0	1 7	10
11762	Galgodahenakanda-addaraowita	—	do.	0	0 6	10
11763	Galwalakumbura-addaraowita or Andadolekanda-addaraowita	—	do.	0	0 26	10
11764	Etadeniyaowita	—	do.	0	1 16	10
Preliminary plan 5,073. Village—Tellem bure.						
10758	Nawatawattapitakele	Jagodage Don H. de Silva	Chena	0	0 33	10
10759	Do.	do.	Owita	0	0 7	10
10760	Do.	do.	do.	0	0 19	10
17750	Do.	do.	Garden	0	1 3	10
Preliminary plan 5,117. Village—Hiyare.						
E 572	Imbulgahawatta	—	Garden	0	0 14	10
Preliminary plan 507. Village—Kalahe.						
4062	Galgamuwakanda	Don Custan de Silva	Chena	3	3 37	10
Preliminary plan 2,336. Village—Mawella.						
3560	Ampawilakoratuwa	—	Owita	0	2 27	10
3562	Malgorakapittaniya	—	Chena and owita	5	3 17	20
Preliminary plan 5,109. Village—Tellem bure.						
10815	Ambagahakoratuwagoda	Tellem buregehettige Pransien	Chena	0	2 4	10
B 572	Ambagahakoratuwagoda alias Gangabaddayawatta	do.	Cocconut land	0	0 28	10
C 572	Mettigeudumulla	—	Owita	0	0 7	10
Preliminary plan 2,765. Village—Kottowa.						
5465	Mullena-addarakandawatta	Hewagamage Sube	Garden	0	2 15	10
5466	Radagodaumulla	Dines Silva and another	Jungle	1	2 29	10
5467	Pahalakumbura-addarawatta	Hapan, Vitange Nicholas	do.	0	1 7	10
5469	Gorakagasmullaokanda	Hettige Adrian	do.	0	3 32	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No 1,072, s p.

වම් 1900 ක්වු ජුනි මස 27 වෙනි දින කොළඹ
මහසෙනෙවුගාර්ස්ලන්කාන්සේසේ කන්සේරුවේදීය.

දකුණු දිසාවේ මහජේන්තලන්කාන්සේ විසින් වෙති පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1900 ක්වු අගෝස්තු මස 21 වෙනි දිනට අභ්‍යරුචාද්‍ය දවල් 12ට ගාල්ලේ කම් වේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාම් පලාතේ තල්ලේපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන විම්කැබේලි.

සිතියම 4,966. මෙම ඉඩම්වලට ඉල්ලීමකායෙකර නැහැ.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	අක්කර
				අ. රු. ප. රු.
14332	මිපෙ	මුතුගල්ලුව නොහොත් මාලිගා නැත්ත	සේන	3 1 10
14333	එම	එම	එම	8 3 4

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
14334	මීරෙ	මුතුගල්ලු චෛතොන් මාලිගා නැවත	සේන	4 2 5	10
14335	එම	එම	වත්ත	0 2 2	10
14336	එම	එම	එම	0 2 16	10
14337	එම	එම	සේන	1 3 13	10
14338	එම	එම	එම	3 1 22	10
10800	එම	සිතියම 5,091. පොදු එවකත්ද	පැහැරි සහ කැලේ	2 2 33	10
K 263	එම	සිතියම 2,991. ඉල්ලුම්කාරයා—අමාරිස් ද සිල්වා. දෙමහලුගේ	කොටසක් එළි කරපු කොටසක් කැලේ	2 2 17	30
L 263	එම	ඉල්ලුම්කාරයා—පිත්තලවගේ අබරන්. තොපිගොඩකත්ද	කැලේ	1 1 30	10
M 263	එම	ඉල්ලුම්කාරයා—පිත්තලවගේ අබරන් සහ තවත් අය. පුවක්කොටකත්ද	කැලේ	0 3 10	10
6480	එම	එම	එම	4 0 3	10
11761	හියාරෙ	සිතියම 5,325. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැතැ. මහලුමුල්ල මිහිට	මිහිට	0 1 7	10
11762		ගල්ලොඩිගේගේ කන්දඅද්දර මිහිට	එම	0 0 6	10
11763	එම	ගල්ලොඩිගේගේ කන්දඅද්දර මිහිට නොහොත් අන්දදෙලකන්දඅද්දර මිහිට	එම	0 0 26	10
11764	එම	අච්චේදන මිහිට	එම	0 1 16	10
10758	එම	සිතියම 5,073. ඉල්ලුම්කාරයා—ජයගොඩගේ දෙන එච්. ද සිල්වා. නවවත්තපිටිකැලේ	සේන	0 0 33	10
10759	එම	එම	මිහිට	0 0 7	10
10760	එම	එම	එම	0 0 19	10
M 750	එම	එම	වත්ත	0 1 3	10
E 572	හියාරේ	සිතියම 5,117. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැතැ. ඉඹුල්ලගමවත්ත	වත්ත	0 0 14	10
4062	කලගෙ	සිතියම 507. ඉල්ලුම්කාරයා—දෙන කුස්තන් ද සිල්වා. ගල්ගමුවකත්ද	සේන	3 3 37	10
3560	මාවැල්ල	සිතියම 2,336. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයෙක් නැතැ. අම්පාර්ලකොරටුව	මිහිට	0 2 27	10
3562	එම	මල්ගොරකපිටිවනිය	සේන සහ මිහිට	5 3 17	20
10815	කෙල්ලුමුණ	සිතියම 5,109. ඉල්ලුම්කාරයා—කෙල්ලුමුණේගේ පුරන්සිවා. අඹගහකොරටුවගොඩ	සේන	0 2 4	10
B 572	එම	එම නොහොත් ගහබොඩගොඩවත්ත	පොල්වත්ත	0 0 28	10
B 572	එම	මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැතැ. මැටිගෙලුමුල්ල	මිහිට	0 0 7	10
5465	කොට්ටොව	සිතියම 2,765. ඉල්ලුම්කාරයා—සේවාගමගේ සුබේ. මුලනඅද්දරකන්දවත්ත	වත්ත	0 2 15	10
5466	එම	ඉල්ලුම්කාරයා—දිනෙස් සිල්වා සහ තවත් අය. රදගොඩලුමුල්ල	කැලේ	1 2 29	10
5467	එම	ඉල්ලුම්කාරයා—හපත්පිතානගේ නිකුල්ස්. පහලකුඹුරඅද්දරවත්ත	එම	0 1 7	10
5469	එම	ඉල්ලුම්කාරයා—කෙට්ටිගේ අදිරිගන්. ගොරකගස්මුල්ලමකත්ද	එම	0 3 32	10

මෙම ඉඩම්කැබලිවලට අයිතිවාසිකම් කියා ගිවිස ගම් අගයක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු ගනාදිග දකුණු පලාතේ මහජනතලන්තාත්සේව පෙත්සා සිටිනට ඔහුය.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේච්ඡන්දනලද්වනාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණුපලාතේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාවලස,
 ඩබ්ලිවු. ඩී. ටෙලර්,
 වැඩබලන මහකෙසුකාරිස් වමන.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 794, E. P.

Colonial Secretary's Office,
Colombo, July 5, 1900.

ON Tuesday, September 4, 1900, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-five allotments of land situated in the Koddigar division of the Trincomalee District of the Eastern Province.

General Sale.

Lot.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
			A.	R. P.	Rs.	c.
Preliminary plan 2,612. Village—Toppur.						
77062	Akamadulevai Pallipichchai and others	New paddy field	10	3 16	20	0
Preliminary plan 2,628. Village—Muttur.						
77117	Jacao Gaspar	Thatched hut	0	8 0-25	5	0
77118	Do.	Open	0	0 15-37	15	0
77119	Do.	Thatched hut	0	0 0-50	5	0
77120	—	Open	0	0 0-56	5	0
Preliminary plan 2,620. Village—Muttur.						
77072	—	Paddy field	0	2 4	12	50
77073	—	do.	0	1 13	12	50
77074	—	Low scrub suitable for paddy	2	1 26	12	50
77075	—	Paddy field	0	2 12	10	0
77076	—	Old clearing and jungle	0	3 39	12	50
77077	—	Paddy field	0	1 21	10	0
77078	—	do.	0	3 24	12	50
77079	—	Jungle fit for paddy	4	0 17	12	50
77080	—	Paddy field	0	2 36	10	0
77081	—	do.	0	3 4	12	50
77083	—	do.	2	0 18	12	50
77084	—	Abandoned field	1	0 8	12	50
77085	—	Jungle fit for paddy	9	0 0	12	50
77086	—	Scrub	0	0 4	10	0
77087	—	do.	0	0 11	10	0
77088	—	Jungle fit for paddy	25	0 8	12	50
77089	—	Paddy field	1	2 24	12	50
77091	—	Open jungle	0	0 17	10	0
77092	—	Paddy field	5	3 27	25	0
77093	—	do.	8	1 27	25	0
77094	—	High land	0	2 34	10	0

Default Lands.

Preliminary plan 1,776. Village—Mallikaitivu.						
Name of Purchaser.						
5722	Marimuttu, widow of Atimolan, and another	Paddy lands	4	3 12	10	0
5723	Konamalai Murukapper and another	do.	5	0 24	10	0
Preliminary plan 2,091. Village—Ilakkantai.						
6915	Kaliapper Seenivasakam.	Paddy lands	3	0 13	10	0
Preliminary plan 2,083. Village—Kilividdi.						
6883	Kaliappen Veluppillai	Paddy lands	1	1 38	15	0
6884	Velayuden Mylvakanam	do.	0	3 15	15	0
6886	Pillaynan Konamalai	do.	1	2 17	15	0
6887	Kuncher Pattiniyan	do.	1	2 15	15	0
Preliminary plan 2,190. Village—Kilividdi.						
7309	Katiravelu Wannipam Saravanamuttu and others	Paddy lands	1	3 37	15	0
7310	Nallatampi Sinnappu	do.	1	1 11	15	0
7311	Kaliappen Veluppillai	do.	1	0 39	15	0
7312	Katiravelu Kantappen	do.	1	0 18	15	0
7313	Kaliapper Poopalapillai and another	do.	1	0 19	15	0
7314	Do.	do.	0	3 31	15	0
7315	Sanmukam Konamalai	do.	1	1 23	15	0
7316	Konamalai Katiravelu and another	do.	1	1 24	15	0
7317	Kaliappen Veluppillai	do.	1	1 7	15	0
7318	Perunturai Udaiyar Katiraveluppillai and another	do.	0	2 26	15	0
Preliminary plan 971. Village—Mallikaitivu.						
11936	Padayandi Katiramattampi	Paddy lands	10	0 31	20	0
Preliminary plan 2,238. Village—Pallikkudiyiruppu.						
7495	Pichchaipillai Chinnattampi	Paddy fields	6	3 0	15	0
7498	Kantapper Chellappah	do.	0	1 13	15	0
Preliminary plan 1,478. Village—Muttur.						
3847	Mukammattutampilevvaumarukkanni	Paddy lands	2	1 15	15	0
Preliminary plan 983. Village—Sampur.						
B 3	Kantapper Virakkuddi	Paddy lands	1	0 36	10	0
49	Do.	do.	1	0 12	10	0

Lot.	Name of Purchaser.	Description.	Extent.			Upset Price per Acre.
			A.	R.	P.	
5730	Marimuttu Kathiramattampi	Preliminary plan 1,773. Village—Sampur. Paddy lands	7	1	14	20 0
5707	Katiravelu Pattiniyan	Preliminary plan 1,776. Village—Mallikaitivu. Paddy lands	3	3	30	10 0
75980	Pakkirpillai Assanar	Preliminary plan 2,336. Village—Toppur. Paddy lands	2	1	17	30 0
76795	Katiravelupillai Chellaish	Preliminary plan 2,519. Village—Mallikaitivu. Paddy lands	0	2	25	12 50
5879	Seenivasakam Kanapatippillai and another	Preliminary plan 1,829. Village—Sampur. Paddy lands	0	3	20	25 0
76999	Mirasaipu Mukammatu Neyna	Preliminary plan 2,591. Village—Muttur. Paddy lands	19	1	34	12 50
77000	Do.	do.	7	0	37	12 50
6903	Katiramen Kantan	Preliminary plan 2,088. Village—Pachchanur. Paddy lands	0	2	12	10 0
6905	Do.	do.	1	2	8	10 0
7007	Arunasalem Chinnatampi	Preliminary plan 2,122. Village—Anaitivu. Paddy lands	3	3	0	10 0
40	Pakkirtampi Sekutampi	Preliminary plan 982. Village—Toppur. Paddy lands	2	0	30	20 0
42	Kaladiyanaptulkanni	do.	2	1	12	20 0
76288	Awter Kater Muttutampi	Preliminary plan 2,414. Village—Muttur. Garden lands	0	1	24	15 0
76289	Do.	do.	0	3	38	30 0
76419	Kumarasemi Ilamsinkam	Preliminary plan 2,442. Village—Menakamam. Garden lands	0	0	35	10 0
76420	Do.	do.	0	0	34	12 50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 794, E. P.

கொலோனியல் சர்க்கிடுத்தார் ஆபீசில்,
கொழும்பு, 1900 ம் (நடு) ஆடிமீ 5 ந் உ.

1900 ம் ஆண்டு புரட்டாதிமாதம் 4 ந் திகதி செவ்வாய்க்கிழமை பகல் 12 மணிகளுக்குத் தன் ஆபீசில் கீழ் மாகாணத்து திருகோணமலை உதவி கவரணமேந்து ஏசனறவர்களால் இதனடியிற சொல்லப்படடிருக்கிற முடி க்ருய காரணத்தின்க்கிளை அரசாட்சியாரால் உத்தரவுபண்பப்படடிருக்கும் பொருத்தபடிபாராம வலததற் கூறி விற்கப்படும்.

65 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திருகோணமலை மல்திறிக்கின் கொடையார்ப் டுத்தியிலிருக் கின்றது.

பிளான இலக்கம் 2,612. உரிததாளி—அரசாட்சி.

ஏக்க ரொண றுக்கு தர்ப்பு

இல.	குறிச்சி.	கெள்வீககாரானின பெயர்.	வ்வரம்.	வீசாலம்.	விலை.	
			அ. நூ. ப.	ரூ. ச.		
77062	தோபபூர்	அகமது பள்ளிபிச்சையுட மறு	புதுநெலவயல	10	3 16	20 0
		பிளான இலக்கம் 2,628.				
77117	முதூர்	யககோ கலபார்	ஒலைக்கொட்டில	0	0 0.25	5 0
77118	செடி	செடி	வெளியான	0	0 15.37	15 0
77119	செடி	செடி	ஒலைக்கொட்டில	0	0 0.50	5 0
77120	செடி	—	வெளியான	0	0 0.56	5 0
		பிளான இலக்கம் 2,620.				
77072	முதூர்	—	வயல	0	2 4	12 50
77073	செடி	—	வயல	0	1 13	12 50
77074	செடி	—	நெற்கேற்ற பற டடைக்காடு	2	1 26	12 50
77075	செடி	—	வயல	0	2 12	10 0
77076	செடி	—	பிளைய்சேனையுட காடும	0	3 39	12 50
77077	செடி	—	வயல	0	1 21	10 0
77078	செடி	—	வயல	0	3 24	12 50
77079	செடி	—	நெற்கேற்றகாடு	4	0 17	12 50
77080	செடி	—	வயல	0	2 36	10 0
77081	செடி	—	வயல	0	3 4	12 50
77083	செடி	—	வயல	2	0 18	12 50
77084	செடி	—	செய்துவிட்ட வயல	1	0 8	12 50
77085	செடி	—	நெற்கேற்றகாடு	9	0 0	12 50

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	வ்வரம்.	வகைவாரியகரு தரிப்பு விலை.	
				அ. நூ. ப.	ரூ. ச.
77086	மூதூர்	—	பறட்டைக்காடு	0 0 4	10 0
77087	ஹெடி	—	ஹெடி	0 0 11	10 0
77088	ஹெடி	—	தெற்கேற்றகாடு	25 0 8	12 50
77087	ஹெடி	—	வயல	1 2 24	12 50
77091	ஹெடி	—	வெளியானகாடு	0 0 17	10 0
77092	ஹெடி	—	வயல	5 3 27	25 0
77083	ஹெடி	—	வயல	8 1 27	25 0
77094	ஹெடி	—	மேட்டூநிலம்	0 2 24	10 0
ஒடுக்குப்பண மீறுபடாத காணிகள். பிள்ளை இலக்கம் 1,776.					
கொள்விலைகாரர்.					
5722	மலலிகைத்தீவு	ஆதிமூலம் கைம்பெண் மாரிமுத்தூவு மறுபேரும்	நெற்காணி	4 3 12	10 0
5723	ஹெடி	கோணாமலைமுருகப்பேரும் மறுபேரும்	ஹெடி	5 0 24	10 0
பிள்ளை இலக்கம் 2,091.					
6915	இளகைநறை	காளியப்பா சீனிவாசகம்	நெற்காணி	3 0 13	10 0
பிள்ளை இலக்கம் 2,083.					
6883	கிளிவெட்டி	காளியப்பன் வேலுப்பிள்ளை	நெற்காணி	1 1 38	15 0
6884	ஹெடி	வேலாயுதன் பயிலவாகனம்	ஹெடி	0 3 15	15 0
6886	ஹெடி	பிள்ளையினான கோணாமலை	ஹெடி	1 2 17	15 0
6887	ஹெடி	சூஞ்சரத்தினியன்	ஹெடி	1 2 15	15 0
பிள்ளை இலக்கம் 2,190.					
7309	கிளிவெட்டி	கதிரவேலுவண்ணிபம் சரவணமுத்து வு மறுபேரும்	நெந்தரை	1 3 37	15 0
7310	ஹெடி	நலலதம்பி சின்னப்ப	ஹெடி	1 1 11	15 0
7311	ஹெடி	காளியப்பன் வேலுப்பிள்ளை	ஹெடி	1 0 39	15 0
7312	ஹெடி	கதிரவேலு கந்தப்பன்	ஹெடி	1 0 18	15 0
7313	ஹெடி	காளியப்பா பூபாலபிள்ளையும் மறு	ஹெடி	1 0 19	15 0
7314	ஹெடி	ஹெடி	ஹெடி	0 3 31	15 0
7315	ஹெடி	சண்முகம் கோணாமலை	ஹெடி	1 1 23	15 0
7316	ஹெடி	கோணாமலை கதிரவேலுவும் மறு	ஹெடி	1 1 24	15 0
7317	ஹெடி	காளியப்பன் வேலுப்பிள்ளை	ஹெடி	1 1 7	15 0
7318	ஹெடி	பெருந்தரை உடையாரா கதிரவேலுப் பிள்ளையும் மறுபேரும்	ஹெடி	0 2 26	15 0
பிள்ளை இலக்கம் 971.					
11936	மலலிகைத்தீவு	படையாண்டி கதிராமத்தம்பி	நெந்தரை	10 0 31	20 0
பிள்ளை இலக்கம் 2,238.					
7495	பள்ளிகுடியிருப்பு	பிச்சைப்பிள்ளை சின்னத்தம்பி	நெந்தரை	6 3 0	15 0
7498	ஹெடி	கந்தப்பா செல்லப்பா	ஹெடி	0 1 13	15 0
பிள்ளை இலக்கம் 1,478.					
3847	மூதூர்	முக்கமத்தத்தம்பிவெவ்வை உமறுக கணனி	நெந்தரை	2 1 15	15 0
பிள்ளை இலக்கம் 983.					
B 3	சம்பூர்	கந்தப்பா வீரக்குட்டி	நெந்தரை	1 0 36	10 0
49	ஹெடி	ஹெடி	ஹெடி	1 0 12	10 0
பிள்ளை இலக்கம் 1,778.					
5730	சம்பூர்	மாரிமுத்து கதிராமத்தம்பி	நெந்தரை	7 1 14	20 0
பிள்ளை இலக்கம் 1,776.					
5707	மலலிகைத்தீவு	கதிரவேலுத்தினியன்	நெந்தரை	3 3 30	10 0
பிள்ளை இலக்கம் 2,336.					
75980	தோப்பூர்	பக்காப்பிள்ளை அசனா	நெந்தரை	2 1 17	30 0
பிள்ளை இலக்கம் 2,519.					
76975	மலலிகைத்தீவு	கதிரவேலுப்பிள்ளை செல்லையா	நெந்தரை	0 2 25	12 50
பிள்ளை இலக்கம் 1,829.					
5879	சம்பூர்	சீனிவாசகம் கணபதிப்பிள்ளையும் மறுபேரும்	நெந்தரை	0 3 20	25 0
பிள்ளை இலக்கம் 2,591.					
76999	மூதூர்	மீராசாய்பு முக்கமத்தநெயினா	நெந்தரை	19 1 34	12 50
77000	ஹெடி	ஹெடி	ஹெடி	7 0 37	12 50
பிள்ளை இலக்கம் 2,088.					
6903	பச்சைண்ணா	கதிராமன் கந்தன்	நெந்தரை	0 2 12	10 0
பிள்ளை இலக்கம் 2,088.					
6905	பச்சைண்ணா	கதிராமன் கந்தன்	நெற்காணி	1 2 8	10 0
பிள்ளை இலக்கம் 2,122.					
7007	ஆனைத்தீவு	அருணாசலம் சின்னத்தம்பி	நெற்காணி	3 3 0	10 0
பிள்ளை இலக்கம் 982.					
40	தோப்பூர்	பக்காத்தம்பி சேகுத்தம்பி	நெற்காணி	2 0 30	10 0
42	ஹெடி	கவலடியான அப்துல்கணனி	ஹெடி	2 1 12	20 0

இல.	குறிச்சி.	கொளவிலைகாரனின் பெயர்.	விவரம்.	எககொரண றுக்கு தரிப்பு		
				விசாலம்.	விலை.	
				அ. ரூ. பெ. ரூ. ச.		
		பிளான இலக்கம் 2,414.				
76288	மூதூர்	அவுதாக்காதா முத்துத்தம்பி	தோட்டநிலம்	0 1 24	15 0	
76289	ஓடி	ஓடி	ஓடி	0 3 38	30 0	
		பிளான இலக்கம் 2,442.				
76419	மேனகாமம்	குமாரசாமி இளஞ்சிங்கம்	தோட்டநிலம்	0 0 35	10 0	
76420	ஓடி	ஓடி	ஓடி	0 0 34	12 50	

இக்காரணிகளைப்பற்றிய மேலதிக விவரம் அனைவதலைவரிடத்திலும் விற்பனைக் கொந்தீசுகளைப் பற்றித் திகோணமலை உதவி ஏசுனறரிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
டபிளியு. ற்றி. தேய்லர்,
இராசாங்க விஞ்சரின வேலைபார்ப்பவர்.

No. 795, E. P.

Colonial Secretary's Office,
Colombo, July 5, 1900.

ON Tuesday, August 28, 1900, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-six allotments of land situated in the Kaddukulam and town divisions of the Trincomalee District of the Eastern Province.

General Sale.

Preliminary plan 2,626. — Kaddukulam east.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs. c.	
77108	Kuchchaveli	P. Kartigesapillai	Scrub jungle	0 2 12		12 50
77109	Do.	—	do.	0 0 16		12 50
		Preliminary plan 2,627.				
77112	Kuchchaveli	K. Muttuvelpillai	Scrub	4 0 25		12 50
77114	Do.	K. Kartikesapillai	do.	3 3 20		12 50
77115	Do.	K. Kandappa	do.	1 1 16		12 50
77116	Do.	—	do.	0 0 18		12 50
		Preliminary plan 2,634.				
77191	Pulmoddai	Sleyman Segu Meydin and another	Jungle fit for paddy	3 2 8		12 50
		Preliminary plan 2,636.				
77195	Pulmoddai	Kather Miskin S. Segu Madar	Jungle	1 0 27		12 50
		Preliminary plan 2,637.				
77196	Pulmoddai	—	Cocoanut garden	0 1 35		12 50
77197	Do.	—	Vegetable garden	0 1 26		12 50
77199	Do.	Mammadu Meerakanduwat	New clearing	0 0 26		12 50
77200	Do.	Cader and others	Forest	3 1 10		12 50
77202	Do.	do.	do.	1 1 3		12 50
		Preliminary plan 2,658.				
77289	Kuchchaveli	P. M. Ahammadu Maulana	Jungle suited for paddy	6 2 36		12 50
		Preliminary plan 2,668.				
77316	Pulmoddai	—	Cocoanut garden	0 0 4		12 50
77317	Do.	Akammadu Meerakhan	Open and uncultivated	0 0 20		12 50
77318	Do.	do.	Jungle	0 3 34		12 50

Default Lands.

Preliminary plan 2,061. — Kaddukulam east.

Lot.	Village.	Name of Purchaser.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs. c.	
6782	Kumpurupiddi	Tampapillai Chellappah	Paddy field	6 3 33		12 50
		Preliminary plan 2,080.				
6875	Tiriyai	Tampapillai Nallatampi	do.	2 0 4		40 0
		Preliminary plan 2,132.				
7031	Nilaveli	Muttaiyer Suppaiyakurukkal	Paddy field	5 0 0		12 50
		Preliminary plan 786.				
G 321	Pulmoddai	Kater Saibo Rawter Madar	do.	4 1 30		12 50
H 321	Do.	Saibo	do.	4 0 19		12 50

General Sale.

Preliminary plan 2,610. — Kaddukulam west.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs. c.	
77053	Tirapana	Kapuruhami Kawrala	do.	1 1 5		10 0
77054	Do.	do.	Fit for paddy	0 1 17		10 0
		Preliminary plan 2,586.				
76991	Kantunelawai	W. Ukkuralai and others	Jungle suited for paddy	2 1 38		10 0
76992	Do.	Wannekkuralai Vidhan	Scrub suited for paddy	4 1 23		10 0
76994	Do.	do.	do.	8 1 23		10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
77063	Gomarasankadavai	Chellattai Nambirala	Scrub suited for paddy	1 2 1	12 50
76896	Ralapanawe	Kadithekamarala	Suitable for paddy	0 1 26	10 0
76897	Do.	do.	do.	0 2 19	10 0
<i>Default Lands.</i>					
Preliminary plan 2,058.—Kaddukkulam west.					
Name of Purchaser.					
6778	Vitpanakulam	Chellattai Nambirala	Paddy field	0 3 12	10 0
6685	Gomarasankadavai	Kantappu Police Vidane	Paddy field	3 1 2	12 50
6732	Nochchikulam	Velanter.Arumukam	—	8 2 0	15 0
<i>General Sale.</i>					
Preliminary plan 2,573.—Town division.					
Name of Applicant.					
76962	Mankanai	—	Open and partly planted with cocoanuts	0 0 6	20 0
76963	Do.	—	do.	0 0 27	20 0
<i>Default Land.</i>					
Preliminary plan 1,964.—Town division.					
Name of Purchaser.					
6421	Town	Myler Muruken	Paddy field	6 2 18	12 50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 795, E. P.

கொலோனிபல சர்க்கிற்சாரா ஆபீசில்,
கொழும்பு, 1900 ம் ஆடிமீ 5 ந் வ.

1900 ம் ஆண்டி ஆவணிமாதம் 28 ந் திகதி, செவ்வாய்க்கிழமை பகல 12 மணிக்கு தன் ஆபீசில் கீழ் மாகாணத்து திரிகோணமலை உதவி கவற்றமேந்து ஏசுநவர்களால் இதனையிற் சொல்லப்பட்டிருக்கிற முடிசூரிய காணித் துறைகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி வீற்கப்படும்.

38 காணித் துறைகள், கீழ் மாகாணத்து திரிகோணமலை மத்தியில்கின் கட்டுகளுளம் டட்டண்ப பசுதிக் எளிவிருக்கின்றது.

பிளான இலக்கம் 2,626. உரிசதாளியின் பெயர்— அரசாட்சியார்.

பொதுவற்றனவு. கட்டுகளுளம் கீழ்க்கு.

தரிப்பு வலை
ஏக்கரொன
றுக்கு.

இல.	குறிச்சி.	கேள்வீக்காரனின் பெயர்.	வியாய.	அ. நூ. ப.	ரூ. ச.
77108	குச்சுவெளி	பி. காததிகேசபிள்ளை	பறடைக்காடு	0 2 12	12 50
77109	ஓடி	—	ஓடி	0 0 16	12 50
பிளான இலக்கம் 2,627.					
77112	குச்சுவெளி	சு. முத்துவேளபிள்ளை	பறடைக்காடு	4 0 25	12 50
77114	ஓடி	கே. காததிகேசபிள்ளை	ஓடி	3 3 20	12 50
77115	ஓடி	கே. கந்தப்பா	ஓடி	1 1 16	12 50
77116	ஓடி	—	ஓடி	0 0 18	12 50
பிளான இலக்கம் 2,634.					
77191	புலமோட்டை	சிலைமான சேருமெய்தீனும் மறுபேரும	நெற்கேற்ற காடு	3 2 8	12 50
பிளான இலக்கம் 2,636.					
77195	புலமோட்டை	காதர்யிலகின் எஸ். சேருந்நர் காடு	—	1 0 27	12 50
பிளான இலக்கம் 2,637.					
77196	புலமோட்டை	—	தென்னந்தோட்டம்	0 1 35	12 50
77197	ஓடி	—	தோட்டம்	0 1 26	12 50
77199	ஓடி	மட்டமதுமீராககண்டு அவுதற் காத்ரும மறுபேரும	புதிதாகத்திருத்திய தறை காடு	0 0 26	12 50
77200	ஓடி	ஓடி	காடு	3 1 10	12 50
77202	ஓடி	காசிமகுபபைதப்பி	ஓடி	1 1 3	12 50
பிளான இலக்கம் 2,658.					
77289	குச்சுவெளி	பி. எம். அகமதுடவுலானு	நெற்கேற்ற காடு	6 2 36	12 50
பிளான இலக்கம் 2,668.					
77316	புலமோட்டை	—	தென்னந்தோட்டம்	0 0 4	12 50
77317	ஓடி	அகமதுமீராசானு	செயபைப்பண்ணுத தறை	0 0 20	12 50
77318	ஓடி	ஓடி	காடு	0 3 34	12 50

இல.	குறிச்சி.	கேள்விகாரான பெயர்.	வியா.ம.	தரிப்புக் கலை ஏக்கரொன்		
				வீசாலம. ஆ. மு. ப.	றுகரூ. ரூ. ச.	
76972	திரியாய்	பிளான இலக்கம் 2,578. கே. கோணுமலை	நெற்றரை	5	1 28	12 50
76977	திரியாய்	பிளான இலக்கம் 2,582. எம். கோணுமலையு மறு பேரும	நெற்கேற்றகாடு	16	3 11	12 50
		கட்டுக்குளம் கிழக்குப்பகுதி. பணங்கட்டாததரை.				
		பிளான இலக்கம் 2,061. காணிலேண்டினவாரின பெயர்.				
6782	குமபிறுபிடடி	தம்பாபபிளான செலலபா	நெற்றரை	6	3 33	12 50
6785	திரியாய்	தம்பாபபிளான நலலதமபி	நெற்றரை	2	0 4	40 0
		பிளான இலக்கம் 2,132.				
7031	நிலாவெளி	முதலையா சுபபையாகுரு ககள்	நெற்றரை	5	0 0	12 50
		பிளான இலக்கம் 786.				
G 321	புலமோட்டை	காதாசாய்பு ருமதாசாய்பு	நெற்றரை	4	1 30	12 50
H 321	நெடி	நெடி	நெடி	4	0 19	12 50
		பொதுவிற்பனவு. கட்டுக்குளம் மேற்கு.				
		பிளான இலக்கம் 2,610.				
77053	திரியாய்	கப்பறுகாமி கவுரூனா	நெற்றரை	1	1 5	10 0
77054	நெடி	நெடி	நெற்கேற்றதரை	0	1 17	10 0
		பிளான இலக்கம் 2,586.				
76991	கந்தமலாவை	டபினியு. உச்சிரூனையும மறு பேரும	நெற்கேற்ற காடு	2	1 38	10 0
76992	நெடி	வணனக்குரூனா வீதான	நெற்கேற்ற டறட்டை			
			க காடு	4	1 23	10 0
76994	நெடி	நெடி	நெடி	8	1 23	10 0
		பிளான இலக்கம் 2,613.				
77063	கொமரேசன்கடவை	செலலாததை நம்பிரூனா	நெடி	1	2 1	12 50
		பிளான இலக்கம் 2,556.				
76896	நலபபனுவை	க. கமரூனா	நெற்கேற்றதரை	0	1 26	10 0
76897	நெடி	நெடி	நெடி	0	2 19	10 0
		கட்டுக மேற்கு. ஒடுக்குப்பணமிறுபடாததரை.				
		பிளான இலக்கம் 2,058.				
		கொளவிலைகாரன்.				
6778	வீள்பனுகுளம்	செலலாததை நம்பிரூனா	நெற்காணி	0	3 12	10 0
		பிளான இலக்கம் 2,035.				
6685	கொமரேசன்கடவை	பொலிஸ் விதானை கந்தபபு	நெற்காணி	3	1 2	12 50
		பிளான இலக்கம் 2,044.				
6732	நொச்சிக்குளம்	வேலாயுதா ஆறுமுகம்	நெற்காணி	8	2 0	15 0
		பொதுவிற்பனவு. பட்டணப்பகுதி.				
		பிளான இலக்கம் 2,573.				
76962	மாங்கனைய	—	வெளியும தெனனம்			
			பிளனையும	0	0 6	20 0
76963	நெடி	—	நெடி	0	0 27	20 0
		பட்டணப்பகுதி. ஒடுக்குப்பணமிறுபடாத காணிகள்.				
		பிளான இலக்கம் 1,964.				
6421	பட்டணம்	மயிலர் முருகன்	நெற்றரை	6	2 18	12 50

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரம் அனைவத்தலைவரிடத்திலும் வீற்பனவின கொந்தீசுகளைப்பற்றித் திரிகோணமலை உதவி ஏசுன்றரிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தபர் அவர்களினது கட்டளையின்படி,
டபினியு. நர். தேயிலர்,
இராசாங்க விதிதரின் வேலைபார்ப்பவர்,

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,400, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, July 2, 1900.

ON Wednesday, August 15, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,067.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
U 432	Kiniyama	Halmillapatahawemukalana	Forest	29	1 29

Upset price,—Rs. 30 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,400, N.W.-P.

විෂි 1900 ක්වූ ජූලි මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

විෂි දිනෙහි ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1900 ක්වූ අගෝස්තු මස 15 වෙනි දින වූ බදුදුට කුරුනෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලැබූ යෙදෙනවා ඇත.

විෂි දිනෙහි කුරුනෑගල පලාතේ කටුගමුව නගරයේ කොවිටාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක් සිතියම 1,067.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස.	
				අ.	රු. ප.
U 432	කිනියම	හල්මිල්ලපහතවේ මුකලාන	මුකලාන	29	1 29

නියමකරනලද මුදල අක්කරයක් රුපියල් 30යි.

මෙම ඉඩම සම්බන්ධ වැඩිදුර කාරණා සර්වේයර්ජන්තවරයාගේ ද, විකුණුම් කොන්දේසි ගැණ කාරණා වගබැඳියාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආඥාව ලෙස,
ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ මහල.

No. 1,401, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, July 4, 1900.

ON Tuesday, August 21, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,453.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
7568	Kaliyawadana	Gamaralagekumburekele	Jungle and swamp	15	0 22	35
Preliminary plan 1,469.						
7624	Mohottawa and Narangoda	Galkadullamukalana	Forest.	179	1 12	55

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,401, N.-W. P.

වම 1900 ක්වු ජුලි මස 4 වෙනි දින කොළඹ මහසෙක්කාරස්ථානයේ කන්තෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1900 ක්වු අගෝස්තු මස 21 වෙනි දිනවූ අඟහරුවාද දවල් 1ට කුරුනෑගල කම්බේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පලාතේ කටුගම්පොල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 2ක්.

සිතියම 1,453.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
7568	කලියවඩන	ගමරුලගේ කුමුරේ කැලේ	කැලාව සහ මඩබිම	15 0 22	35

සිතියම 1,469.

7624	මොහොට්ටාව සහ තාරන්ගොඩ	ගල්කඩුල්ලේ මුකලාන	මුකලාන	179 1 12	55
------	-----------------------	-------------------	--------	----------	----

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල්ලන්තානේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානේදී දැනගන්නට පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානත්වසන්තේ අඟුවලෙස,
ඩබ්ලිව්. ටී. චේලර්,
වැඩබලන මහසෙක්කාරස් වමිහ.

No. 1,402, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, July 4, 1900.

ON Tuesday, August 21, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of lands situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,484.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
7636	Kotuwella	Halgaha-agara	Forest	40	1	14
7637	Do.	do.	do.	12	3	29
7638	Do.	do.	do.	5	1	28
7639	Wewelwala	Galmullamukalana	do.	21	2	17
7640	Do.	do.	do.	25	0	20
7641	Wewelwala and Bopitiya	do.	do.	17	0	16
7642	Wewelwala	do.	do.	3	0	33

Upset price, —Rs. 55 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,402, N.-W. P.

වම 1900 ක්වු ජුලි මස 4 වෙනි දින කොළඹ මහසෙක්කාරස්ථානයේ කන්තෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1900 ක්වු අගෝස්තු මස 21 වෙනි දිනවූ අඟහරුවාද දවල් 1ට කුරුනෑගල කම්බේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පලාතේ කටුගම්පොලහත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 7ක්.

සිතියම 1,484.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
7636	කොටුවැල්ල	ගල්ගහඅයාරේ	මුකලාන	40 1 14
7637	එම	එම	එම	12 3 29
7638	එම	එම	එම	5 1 28
7639	චේවැල්වල	ගල්වුල්ලේ මුකලාන	එම	21 2 17
7640	එම	එම	එම	25 0 20
7641	චේවැල්වල සහ බෝපිටිය	එම	එම	17 0 16
7642	චේවැල්වල	එම	එම	3 0 33

නියමකරණලද මුදල අක්කරයක් රුපියල් 55යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර් ජනරාල්ලන්තානේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානේදී දැනගන්නට පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානත්වසන්තේ අඟුවලෙස,
ඩබ්ලිව්. ටී. චේලර්,
වැඩබලන මහසෙක්කාරස් වමිහ.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 379, P. OF U.

Colonial Secretary's Office,
Colombo, June 29, 1900.

ON Friday, August 17, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at the Welimada Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of lands situated in the Udukinda division of the Badulla District of the Province of Uva.
Preliminary plan 80.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	
				A.	R. P.
210	Hewanekumbura	Maragaha-ela	Patana	1	2 36
211	Do.	Galmessa-ela	Chena	5	1 13
212	Tennakonwela	Oyaboda	do.	0	3 12
214	Hewanekumbura	Nidangoda	Patana	2	2 22

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 379, P. OF U.

වෂ් 1900 ක්වූ ජූනි මස 29 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්දොරුවෙහි.

ඉහත දිනට අණවූවේ ඒජන්තාධිකාරීවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන අණවූව සත්කම ඉඩම් අණවූවේ නියෝගවල ප්‍රකාරයට වෂ් 1900 ක්වූ අගෝස්තු මස 17 වෙනි දිනට පිකුරු දවල් 10 වැලිමඩා කානාගමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

ඉහතදිනට මුද්‍රා පලාතේ උඩුකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකරුවෙහි.
පිහිටම 80. අයිතිකරු කිසිවක්—අණවූව

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
210	උඩපලාතකෝරලේ හෙව නේ කුඹුර	මාරගහආල	පහත	1 2 36	10
211	එම	ගල්මැස්සආල	හේන	5 1 13	10
212	තෙත්තකොත්වෙල	මහබොඩ	එම	0 3 12	10
214	උඩපලාතකෝරලේ හෙව නේ කුඹුර	නිදන්ගොඩ	පහත	2 2 22	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාලයෙන්ද, විකුණුම් ගැණ තොරතුරු බදුල්ලේ අණවූවේ ඒජන්තාධිකාරීවරයාගෙන්ද දනගත යුතුයි.

ගරුකර අණවූකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 380, P. OF U.

Colonial Secretary's Office,
Colombo, July 4, 1900.

ON Friday, August 17, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.
Preliminary plan 849.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2955	Bandarawatta in Gampaha korale	Mulatakumbura	Paddy field cultivated by Miriswelwattegedara Rammenika	0	2 2	10
2956	Do.	do.	Paddy field cultivated by Adikarigedara Appuhami	0	1 20	10

NOTE.—These two lots will not be sold if the present occupant pay for them at the rate of Rs. 10 per acre and fees.

Preliminary plan 852. Applicant—J. Kiribanda.

2960	Malwatta in Gampaha korale	Maligatennehena	Chena partly cleared	6	2 10	20
2961	Medapokuna in Gampaha korale	Hiwalbokkehena	Chena cleared for small grain	0	3 0	20

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 380, P. OF U.

වර්ෂ 1900 ක්වූ ජූලි මස 4 වෙනි දින කොළඹ මහ සෙනෙකාරිස් උත්තාන්තේශ් කන්තෝරුවේදීය.

ලංකා විකුණුම් කොමිෂන්වරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 17 වෙනි දින වූ සිකුරුදා දවල් 1 ව ඛදුරු කවි වෙරිසේදී වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
2955	ගම්පහකෝරලේ බන්ධාර වත්ත	මුලුකුඹුර	මිරිස්වැල්වත්තේගෙදර රංමැනිකා වැඩකරන කුඹුර	0 2 2	10
2956	දූතව මේ ඉඩම් බුන්තියිදින්නා ගස්තුව සහ අක්කරයකට කවිවදෙක නොවිකුණත්.	එම	අදිකර්ගෙදර අප්පුහාමි රුපියල් 10ක ගනනේ ගෙවවොත් මේ ඉඩම්	0 1 20	10
2960	සිහියම 852. ඉල්ලුම්කාරයා—ජේ. කීර්තිචන්ඩා. ගම්පහකෝරලේ මල් වත්ත	මාලිගාකැන්තේශ්වත	විකක් කොවාපු හේන	6 2 10	20
2961	ගම්පහකෝරලේ මැද පොකුණ	තිවල්බොක්කේ හේන	ඒ. බෝගකිරීමට කොවා තිබෙන හේන	0 3 0	20

මේ ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේසර්පනරුල්ලානගෙන්ද, විකුණුම් ගැණ තොරතුරු ඛදුරු ලේ ආණ්ඩුවේ ඒජන්තලානගෙන්ද දැනගත යුතුයි.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්තේශ් අඟුචලෙස,
ඩබ්ලිවු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරිස් වමන.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 332, P. OF S.

Colonial Secretary's Office,
Colombo, June 28, 1900.

ON Tuesday, August 28, 1900, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portion of Crown Land, for sale, on the terms authorized by Government.

An allotment of land situated at Epitawala in Meda pattu of Kuruwiti korale. Preliminary plan 740.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
85	Malawigeowitawaturana	Crown	Low-lying forest	2 3 8	25

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 332, P. OF S.

වර්ෂ 1900 ක්වූ ජූනි මස 28 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස් උත්තාන්තේශ් කන්තෝරුවේදීය.

සබරගමුව දිසාවේ ඒජන්තලානගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 28 වෙනි දින වූ අඟහරුවාදා පස්වරු 1 ව රත්නපුරේ කවිවෙරිසේදී වෙන්දේසිකර විකුණුවට ගෝ බේරන්ට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
85	මලවිගෙ බිව්ව වතුරන	ආණ්ඩුව	කැලේ	2 3 8	25

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලානගෙන්ද, විකුණුම් කොමිෂන්වරු ගැණ කාරණා සබරගමුව පලාතේ ආණ්ඩුවේ ඒජන්තලානගෙන්ද දැනගත යුතුයි.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්තේශ් අඟුචලෙස,
ඩබ්ලිවු. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරිස් වමන.

Lease of Plumbago Lands in Ratnapura District.

THE Government Agent, Province of Sabaragamuwa, will receive sealed tenders for the purchase of the lease of the right to dig for plumbago for one year in the land called Nilapaludoleniya, lot R 519 in preliminary plan No. 6,752, of 1 acre in extent, and situated at Wewila in the Meda pattu, Kuruwiti korale.

2. The tenders, which must be in sealed envelopes superscribed, "Tenders for Plumbago Lands in Ratnapura District," will be received at the Ratnapura Kachcheri until 2 P.M. on Wednesday, August 8, 1900, when they will be opened, and all persons making tenders or their accredited agents will be required to be present to satisfy the Government Agent that the tenders are bona fide.

3. The person whose tender is accepted by the Government Agent, subject to the approval of and confirmation by Government, will be required to pay the amount of his tender at once in cash.

4. Within a month after the communication of the approval of Government the person whose tender is accepted shall enter into a bond for the fulfilment of the conditions on which the tender is accepted.

5. Further information can be obtained from the Government Agent, Ratnapura.

E. M. BYRDE, Government Agent.

Ratnapura Kachcheri, July 7, 1900.

රත්නපුර දිස්ත්‍රික්කේ මිනිරන් ඉඩම් බදු විකිනීම.

කුරුවිටෙකරලේ මැදපත්තුවේ වැවිලි සහ ගම් පිහිටා තිබෙන හොමිමර 6,752 කේ ජලානකඩ දැස්සේ පෙනෙන R 519 දරන නිලපරිදෙලේ දෙයිය සහ අක්කරයක් මහග ඇති ඉඩම් කවිවිසේ අවුරුද්දක් ඇතුලත මිනිරන් භාරගැනීමේ බලය බදුගැනීමට එවකලද මුද්දරලත් ඉල්ලීම පත්‍ර සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් බාරගන්ව ගෙදෙනවා ඇත.

2. "Tenders for Plumbago Lands in Ratnapura District" සහ වාසගම දරන මුද්දරලත් ඉල්ලීම පත්‍ර වම් 1900 ක්වූ අගෝස්තු මස 8 වෙනි බදාදා පස් වරු දෙකවනතුරු රත්නපුරේ කවිවිසේදී බාරගෙන ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. එවිට ඉල්ලීම පත්‍ර දිසිවන අංග හෝ ඔවුන් වෙනුවට ක්‍රියාකිරීමට නිසි බලය ලත් අය ඉදිරිපිටට පැමිණ ඒ දෙනලද ඉල්ලීම පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්ත උත්තාන්සේට ඒත්තුගන්වන්නට ඕනෑය.

3. ආණ්ඩුව විසින් ඒත්තුගැනීමට සහ ස්ඵරකිරීම වත් සටන්ව ඒජන්ත උත්තාන්සේ විසින් බාරගන්වා ලද ඉල්ලීම පත්‍රය අයිතිකාරයා විසින් ඔහුගේ ඉල්ලීම පත්‍රයේ සඳහන්වෙන මුදල සම්පූර්ණයෙන් ගෙවන්නට ඕනෑය.

4. ඉල්ලීම පත්‍රය බාරගත් බව දැනුම් දුන් මාසයක් තුළ එම ඉල්ලීම පත්‍රය අයිතිකාරයා විසින් එකී ඉල්ලීම පත්‍රය බාරගන්ව ගෙදෙන කොන්දේසි පිළිපැදීම පිනිස පොරොන්දු ඔප්පුවකට බැඳෙන්නට ඕනෑය.

වැඩිදුර කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ඉවත් ඇම්. බර්ඩ්, රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත වමන.

වම් 1900 ක්වූ ජූලි මස 7 දින රත්නපුරේ කවිවිසේදීය.

Lease of Gem Lands in Kukul Korale, Ratnapura District.

THE Government Agent, Province of Sabaragamuwa, will receive sealed tenders for the purchase of the lease of the right to dig for gems for one year in the following lands.

2. The tenders, which must be in sealed envelopes superscribed "Tenders for Gem Lands in Kukul Korale," will be received at the Ratnapura Kachcheri until 2 P.M. on Wednesday, August 8, 1900, when they will be opened,

and all persons making tenders or their accredited agents will be required to be present to satisfy the Government Agent that the tenders are bona fide.

3. The tenders may be for one or more than one or all of the under-mentioned lots.

4. The person whose tender is accepted by the Government Agent, subject to the approval of and confirmation by Government, will be required to pay the amount of his tender at once in cash.

5. Within fifteen days after the communication of the approval of Government the person whose tender is accepted shall enter into a bond for the fulfilment of the conditions on which the tender is accepted.

6. Further information can be obtained from the Government Agent, Ratnapura.

Lands referred to. Preliminary plan 6,924.

Table with 4 columns: Lot, Extent (A. R. P.), and Lot numbers. Rows include Pandeniyahena, Do., Kelinhitiya, Weddanahena, and Dolekanda.

E. M. BYRDE, Government Agent.

Ratnapura Kachcheri, July 7, 1900.

රත්නපුර පලාතේ කුකුල්කෝරලේ මැනින් ඉඩම් බදු විකිනීම.

මෙහි පහත සඳහන්වෙන ඉඩම්වල, අවුරුද්දක් තුළ මැනින් ගරගැනීමේ බලය බදුගැනීමට එවක ලද මුද්දරලත් ඉල්ලීම පත්‍ර සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් බාරගන්ව ගෙදෙනවා ඇත.

2. "Tenders for Gem Lands in Kukul Korale" සහ වාසගත දරන මුද්දරලත් ඉල්ලීම පත්‍ර, වම් 1900 ක්වූ අගෝස්තු මස 8 වෙනි බදාදා පස් වරු දෙක වනතුරු රත්නපුරේ කවිවිසේදී බාරගෙන, ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. එවිට ඉල්ලීම පත්‍ර දිසිවන අංග හෝ ඔවුන් වෙනුවට ක්‍රියාකිරීමට නිසි බලය ලත් අය ඉදිරිපිටට පැමිණ, ඒ දෙනලද ඉල්ලීම පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා හැටියට ඒජන්ත උත්තාන්සේට ඒත්තුගන්වන්නට ඕනෑය.

3. පහත සඳහන්වෙන ඉඩම්වලින් එක කවිවසක් හෝ ඊට වැඩි ගණනක් කොහොත් ඒ සියල්ලම ඉල්ලන්නට පුළුවන.

4. ආණ්ඩුව විසින් ඒත්තුගැනීමට සහ ඒත්තුගැනීමට සටන්ව ඒජන්ත උත්තාන්සේ විසින් බාරගන්වා ලද ඉල්ලීම පත්‍රය අයිතිකාරයා විසින් ඔහුගේ ඉල්ලීමේ මුදල අත්පිට ගෙවන්නට ඕනෑය.

5. ඉල්ලීම පත්‍රය බාරගත්බව දැනුම් දුන් දවස පහලවන ඇතුලතදී එම ඉල්ලීම පත්‍රය අයිතිකාරයා විසින් එකී ඉල්ලීම පත්‍රය බාරගන්ව ගෙදෙන කොන්දේසි පිළිපැදීම පිනිස පොරොන්දු ඔප්පුවකට බැඳෙන්නට ඕනෑය.

6. වැඩිදුර කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ජලාන 6,924.

Table with 4 columns: කවිවිස., ඉඩමේ නම., අ. රු. ප., and Lot numbers. Rows include 1114, 1114 1/2, 1114 3/4, 1115, and 1116.

ඊ. ඇම්. බර්ඩ්, සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත.

වම් 1900 ක්වූ ජූලි මස 7 දින රත්නපුරේ කවිවිසේදීය.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for water supply to the Maturata hospital, to wit:—

Preliminary plan 4,902. Village—Maturata.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
13167	Bohena	Chena	Crown	1	0 35
13168	Do.	do.	do.	0	0 26
13169	Do.	do.	do.	0	2 13.50
13170	Do.	do.	do.	0	0 10
13171	Do.	Native garden	do.	0	0 4
N 812	Bohenawatta	do.	D. A. de Silva	0	0 3.50
13172	Bohena	do.	Crown	0	0 5.50
13173	Do.	Chena	do.	0	0 2.25
13174	Warawatta	Native garden	do.	0	0 4.50
13175	Do.	do.	do.	0	0 5.75
13176	Waratanawatta	do.	do.	0	0 3.50
O 812	Aranatewatta	Chena	Wijetunge	0	0 2.50
P 812	Tikowtaneaswedduma	Paddy field	Gonnagedara Punchirala	0	0 9
Q 812	Do.	do.	Mulla R. Ranhami	0	0 2.50
R 812	Bulatkotakumbura	do.	M. Kumburagedara Hami	0	0 8.75
S 812	Madabitwupalakumbura	do.	Ratambegedara Appuhami	0	0 4.50
T 812	Karawelagahayata-aswed-duma	do.	R. H. Mudiyanseledagedara		
			Mulhami	0	0 2.50
U 812	Do.	Marshy land suited for paddy	R. H. Mudiyanseledagedara		
			Manikrala	0	2 1

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Maturata on August 11, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
June 22, 1900.

C. R. CUMBERLAND,
Assistant Government Agent.

විෂය 1876 ක්ව අදාළදේදේ නොමර 3නේ ආඥාවලින් ගවේනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කවුළුවක කට, ඒ නම:—වතුරට ආරෝග්‍යසාලාවට වතුරගැනීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවේනි කාණ්ඩයේ කරතිබෙන පොර්තුගල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ලබාගැනීමට තෝරාගත් නිසිආකාර මට අණලාභී කිසි, ඒ ඉඩම් ගම:—

සිතියම 4,902. ගම—වතුරට.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත.
				අ. රු. ජ.
13167	බෝහින්න	හේන	ආණ්ඩුව	1 0 35
13168	එම	එම	එම	0 0 26
13169	එම	එම	එම	0 2 13.50
13170	එම	එම	එම	0 0 10
13171	එම	වත්ත	එම	0 0 4
N 812	බෝහින්නේ වත්ත	වත්ත	ඩී. ඒ. ද සිල්වා	0 0 3.50
13172	බෝහින්න	එම	ආණ්ඩුව	0 0 5.50
13173	එම	හේන	එම	0 0 2.25
13174	වරවත්ත	වත්ත	එම	0 0 4.50
13175	එම	එම	එම	0 0 5.75
13176	වරතනවත්ත	එම	එම	0 0 3.50
O 812	අරතනේ වත්ත	හේන	විජේතුන්ග	0 0 2.50
P 812	මිත්තවුකැත්තේ අස්වැද්දුම	කුඹුර	ගොන්නගෙදර පුත්චිරල	0 0 9
Q 812	එම	එම	මුල්ලනේ රත්නාඹ	0 0 2.50
R 812	බුලත්තොටකුඹුර	එම	ඇම්. කුඹුරේගෙදරනාඹ	0 0 8.75
S 812	මඩබිත්තරපැලේ කුඹුර	එම	රතමගෙදර අස්පුකාඹ	0 0 4.50
T 812	කරවිලගහගම අස්වැද්දුම	එම	කේ. එච්. මුදියන්සේලා මල්කාඹ	0 0 2.50
U 812	එම	මඩවතුර	එම මැතින්රල	0 2 1

එබැවින් ඉඩම් අයිතිකරුවන්ට ආණ්ඩුවේ කල්පනාව නිබේන බව පොළපනාසාට දැනගැනීම සඳහා ගවේනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම කවුළුව නොගොස් ගවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වෛ 1900 ක්ව අගෝස්තු මස 11 වෙනි දින දවල් 12නේ කනියමට මතුරටදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල්ගණනාවන් ඊට ඇත්තාවූ ගවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

විෂය 1900 ක්වු ප්‍රති මස 22 වෙනි දින
භූමි රේඛණ කමිටියේ සභාපති.

සී. ආර්. කම්බර්ලානි,
ආණ්ඩුවේ උපදේශක මහත.

1876 ம் ஆ-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் மத துறட்டை ஆஸ்பத்திரிக்ரு தணணிர் எடுக்க என்னும் பகிரங்கதேவைகரு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணிகளை, அஃ தாவது :—

பிரதமப்படத்து இலக்கம் 4,902. குறிச்சி—மத துறட்டை.

துண்டு.	காணியினது பெயர்.	வ்வரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. தூ. பெ.
13167	வோயின்ணை	ஹேணை	ராஜரிகம	1 0 35
13168	ஹே	ஹே	ஹே	0 0 26
13169	ஹே	ஹே	ஹே	0 2 13.50
13170	ஹே	ஹே	ஹே	0 0 10
13171	ஹே	தோட்டம்	ஹே	0 0 4
N 812	வோயின்ணைதோட்டம்	ஹே	டி. யே. ட சில்வா	0 0 3.50
13172	வோயின்ணை	ஹே	ராஜரிகம	0 0 5.50
13173	ஹே	ஹேணை	ஹே	0 0 2.25
13174	வருவத்த	தோட்டம்	ஹே	0 0 4.50
13175	ஹே	ஹே	ஹே	0 0 5.75
13176	வருவத்தவத்த	ஹே	ஹே	0 0 3.50
O 812	அரணாதேவத்த	ஹேணை	விஜேதுங்க	0 0 2.50
P 812	டிக்கவுதெண்ணை அஸ்வேட்டம்	உயல	கொணணகெதா புன்சிறுல	0 0 9
Q 812	ஹே	ஹே	முல்லடி றணஹாமி	0 0 2.50
R 812	வுலதகொடுவேருமபுர	ஹே	எம். குமபுரேகெதாஹாமி	0 0 8.75
S 812	மடவித்தாபெலேகுடபுர	ஹே	றதிமயகிதர அப்புசாமி	0 0 4.50
T 812	கரவிவகஹயட எஸ்வெத்தம்	ஹே	கே. பெச். முதியன்செலா மலகாமி	0 0 2.50
U 812	ஹே	வயலுக்குத்தகுந்த யிடம்	கே. எச். முசலியன்செலா மெனிகரூல	0 2 1

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆ-த்தக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சா தியதியவாக என்னுக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறா எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாப் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகார ற் மூலமாய் 1900 ம் ஆண்டு ஆவணிமாசம் 11 ந் தேதியிலன்று பகல 12. மணிக்கு மத துறட்டையில எனமுன்பாக வெளிப்பட்டித் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தை களுக்காய்த் தாம சா திக்கு உரித்துகளின தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிட த்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

துவறெவியா கச்சேரி,
1900 ம் ஆ ஆனிமீ 22 ந் உ.

சி. ஆர். கம்பர்லாண்ட்,
அரசாட்சி உதவி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improving the road between Balakaduwa and junction of Trincomalee-Anuradhapura road, to wit :—

Preliminary plan 4,897. Village—Ulpotayaya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. B. P.
T 811	Asweddumepillewa	Lantana scrub with 1 jak tree	U. Punchirala	0 0 17
U 811	Ulpotayayekumbura	Paddy field	D. Punchirala and G. Kalu	
			Banda	0 0 28
V 811	Moragahamulademada	Lantana scrub with two jak trees	D. M. Kiri Banda	0 0 32
W 811	Ulpotayayewatta	Garden, plantain, jak, &c.	do.	0 0 36
X 811	Moragahamulademada	Garden, cacao, cocconut, &c.	do.	0 0 30
Y 811	Ulpotayayehena	Lantana scrub	do.	0 0 6
Z 811	Warakakosgahamula	Garden, plantations, &c.	Punchirala and others	0 0 25
A 812	Moragahamulademada	Lantana scrub	do.	0 0 30
B 812	Illagodawatta	Tea and cocconut estate	Mr. Almeida	0 0 20
C 812	Kiriwelketiyawatta	Tea estate	Mr. C. M. Fernando	0 0 9

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on July 30, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,
July 3, 1900.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

වි 1876 ක්වූ අවුරුද්දේ නොම්බර 3 හේ ආඥාවලින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නමි:—බලකඩුවේ සිට නිකුත්වුණේ අනුරාධපුරේ පාරේ හත්වෙනි අගර තිබෙන පාර වැඩිදිවුනු කෙරේ පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වි 1876 හේ ඉඩම් ලබා ගැනීමේ ආඥාවලින්” හත්වෙනි කාණ්ඩයේ කර තිබෙන පාරවලට ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රී සභා ආණ්ඩු උතුරු පාරවලට සේවය කිරීමට අණලැබී තිබේ, ඒ ඉඩම් නමි:—

සිතියම 4,897. ගම—උල්පොතයාය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියකම් කියන්නා.	වගක. රු. රු. ප.
T 811	අස්වැද්දුමපිල්ලුව	රටහිරුරු, කොස්ගහක්	සු. පුත්විරල	0 0 17
U 811	උල්පොතයායේ කුඹුර	කුඹුර	සී. පුත්විරල සහ ජී. කඵ බන්ඩා	0 0 28
V 811	මොරගහවුලදෙමන්ද	ලත්තාන	සී. ඇම්. කිරිබන්ඩා	0 0 32
W 811	උල්පොතයායේ වත්ත	වත්ත, කෙහෙල් කොස් යනාදිය	එම	0 0 36
X 811	මොරගහවුලදෙමන්ද	වත්ත, කොකො, පොල් යනාදිය	එම	0 0 30
Y 811	උල්පොතයායේ හේන	ලත්තාන	එම	0 0 6
Z 811	වරකාකොස්ගහවුලවහන	කෙහෙල් යනාදිය	පුත්විරල සහ කවන්	0 0 25
A 812	මොරගහවුලදෙමන්ද	ලත්තාන	එම	0 0 30
B 812	ඉල්ලගොඩවත්ත	තේ සහ පොල්වත්ත	අල්මේදු උත්තානේ	0 0 20
C 812	කිරිවැල්කැපියේවත්ත	තේවත්ත	සී. ඇම්. ප්‍රනාන්දු	0 0 9

එවැනි ඉඩම් අයිතියකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන පාරවලට මෙයින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුන්ම නොනොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අං වම් 1900 ක්වූ ජූලි මස 30 වෙනි දින 1 හේ කනිසමට මාතලේ කවීරියේදී මා ඉදිරිපිට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටිනට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණන් ඊට ඇත් තාවූ තවුන්හේ අයිතියමේ තොරතුරුත් කියාසිටිනට ඕනෑව මෙයින් දැනගත යුතුයි.

වි 1900 ක්වූ ජූලි මස 3 වෙනි දින මාතලේ කවීරියේදී.

ජී. ඇම්. ද සී. ජෝර්ජ්, ආණ්ඩුවේ උපදේශන වමක.

1876 ම (බ්‍රහ්)-ත්තු 3 ම ඉලකසංස්කෘතයින් තු 7 ම පිරිවිණ පිරිකාරය පලකම්බෙයවිඳුත්තු කිරුකරුකොලු තමනේ අනුරාපුරය රොදුම් සත්තිකරු ඉඩයවිඳුකසිටුපට වගියා පෙරුපිකක ඉනනුම පිරිසිඳුතෙවෙ කරු වෙණදියුතාන පින්නාස්සොලසපටිම ආණ්ඩුවේ, අමතාවතු:—

පිරිසිඳුකරු ඉලකසංස්කෘතයින් 4,897. ශ්‍රී විජය—ඉරුපතයාය.

නො.	කාරණය	විවරය.	ඉරුපතයායේ නම.	විසාලය. රු. රු. ප.
T 811	ආණ්ඩුවේ පිලවාව	ඉරුපතයායේ, 1 පිලා මාරය	ඉ. පුත්විරල	0 0 17
U 811	ඉරුපතයායේ කුඹුර	කුඹුර	ඉ. පුත්විරල, ඉ. පුත්විරල, ඉ. පුත්විරල	0 0 28
V 811	මොරගහවුලදෙමන්ද	ඉරුපතයායේ	ඉ. පුත්විරල	0 0 32
W 811	ඉරුපතයායේ වත්ත	වත්ත, කෙහෙල් කොස් යනාදිය	එම	0 0 36
X 811	මොරගහවුලදෙමන්ද	වත්ත, කොකො, පොල් යනාදිය	එම	0 0 30
Y 811	ඉරුපතයායේ හේන	ඉරුපතයාය	එම	0 0 6
Z 811	වරකාකොස්ගහවුලවහන	කෙහෙල් යනාදිය	පුත්විරල සහ කවන්	0 0 25
A 812	මොරගහවුලදෙමන්ද	ඉරුපතයාය	එම	0 0 30
B 812	ඉල්ලගොඩවත්ත	තේ සහ පොල්වත්ත	අල්මේදු උත්තානේ	0 0 20
C 812	කිරිවැල්කැපියේවත්ත	තේවත්ත	සී. ඇම්. ප්‍රනාන්දු	0 0 9

ඉරුපතයායේ කුඹුර පිලවාව ඉරුපතයායේ කුඹුර 1876 ම (බ්‍රහ්)-ත්තු 3 ම ඉලකසංස්කෘතයින් තු 7 ම පිරිවිණ පිරිකාරය පලකම්බෙයවිඳුත්තු කිරුකරුකොලු තමනේ අනුරාපුරය රොදුම් සත්තිකරු ඉඩයවිඳුකසිටුපට වගියා පෙරුපිකක ඉනනුම පිරිසිඳුතෙවෙ කරු වෙණදියුතාන පින්නාස්සොලසපටිම ආණ්ඩුවේ, අමතාවතු:—

මෙහිදී විකුණනු ලබන ඉරුපතයායේ කුඹුර පිලවාව ඉරුපතයායේ කුඹුර 1876 ම (බ්‍රහ්)-ත්තු 3 ම ඉලකසංස්කෘතයින් තු 7 ම පිරිවිණ පිරිකාරය පලකම්බෙයවිඳුත්තු කිරුකරුකොලු තමනේ අනුරාපුරය රොදුම් සත්තිකරු ඉඩයවිඳුකසිටුපට වගියා පෙරුපිකක ඉනනුම පිරිසිඳුතෙවෙ කරු වෙණදියුතාන පින්නාස්සොලසපටිම ආණ්ඩුවේ, අමතාවතු:—

මාතලේ කුඹුර, 1900 ම ඉරුපතයායේ කුඹුර 3 ම.

ඉ. පුත්විරල, ඉරුපතයායේ කුඹුර.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a latrine for the Court house at Matale, to wit :-

Preliminary plan 4,899. Village-Dodandeniya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
F 812	Dodandeniya Usaviyalangawatta	Garden with 1 cocoanut 2 jak, and 8 cacao plants	M. T. M. Muttapa Chetty	0 0 13

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on July 30, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,
June 29, 1900.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

විදී 1876 ස්වදේශිය රජයේ ආඥාවකින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කට, එනම් :- මාතලේ උසාවියට වැසිකිලියක් යොදාගන්නට පිණිස මෙකී පහත සඳහන්වන ඉඩම උඩාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විදී 1876 ස්වදේශිය රජයේ ආඥාවකින්" හවෙති කාණ්ඩයේ සරසවික පාසැලවලට ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියෙන් නිසි ආකාර මට අණලාභී නිබ්බේ, එ ඉඩම නම :-

කො. අංකය.	ඉඩමේ නම.	සිතියම 4,899. ගම-දොඩන්දෙනිය.	වගන්තිය.	අං. ර. ප.
F 812	දොඩන්දෙනියේ උසාවිය ලග වත්ත	පොල්ගහක් කොස්ගස් දෙකක් සහ කොකො පාසැල 5 ඇති වත්ත	ඇම්. ටී. ඇම්. මුක්කප්පා ගෙවිම්	0 0 13

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවාට පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බලාකර තිබෙන ගාරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතියැසිකම් ඇත්තාවූ සැවදෙනම නමුත්ම නොගොඩන් නමුත් වෙනුවට ක්‍රියාකරණ අග වසර 1900 ස්වදේශිය රජයේ විදී 30 වෙනි ඊක 1 කේ කතිසමට මාතලේ කවිචේරියේදී මා දෙදිරිපිටට පැමිණ එ කොසිඞ්ද මේ අයිතිවැසිකම ද කියා කියා සිටිනවා බලා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින ඉදිරි ගණකන් ඊට ඇත් තාවූ නමුත්ම අයිතියැසිකම කොරගුරුන් කියාසිටිනවා බලා සිටිනවා මෙයින් දැනගත යුතුයි.

වසර 1900 ස්වදේශිය රජයේ විදී 29 වෙනි ඊක මාතලේ කවිචේරියේදීක.	ඇම්. ටී. ෂෝර්ට්, ආණ්ඩුවේ උපදේශක වමම.
--	---

1876 දී මොලො-පුදු 3 ම මුලකසස්සඳුකුණ 7 දී පිරිවිස ප්‍රකාරයට මාතලේ කොළඹල කපුකුස සඳහා අඟුණ පහසුකම් සලසා දීම සඳහා ප්‍රධාන වශයෙන් මෙයින් දැනුම්දෙමි.
ප්‍රකාරයට මාතලේ කවිචේරියේදී මා දෙදිරිපිටට පැමිණ එ කොසිඞ්ද මේ අයිතිවැසිකම ද කියා කියා සිටිනවා බලා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින ඉදිරි ගණකන් ඊට ඇත් තාවූ නමුත්ම අයිතියැසිකම කොරගුරුන් කියාසිටිනවා බලා සිටිනවා මෙයින් දැනගත යුතුයි.

කුණේ. අංකය.	කාණ්ඩයක් පැවරූ පොදු.	විවරය.	උරුමකරුගේ නම.	විස්තරය.	අං. ර. ප.
F 812	කාණ්ඩයක් පැවරූ පොදු. මොලො-පුදු 3 ම මුලකසස්සඳුකුණ 7 දී පිරිවිස ප්‍රකාරයට මාතලේ කොළඹල කපුකුස සඳහා අඟුණ පහසුකම් සලසා දීම සඳහා ප්‍රධාන වශයෙන් මෙයින් දැනුම්දෙමි. ප්‍රකාරයට මාතලේ කවිචේරියේදී මා දෙදිරිපිටට පැමිණ එ කොසිඞ්ද මේ අයිතිවැසිකම ද කියා කියා සිටිනවා බලා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින ඉදිරි ගණකන් ඊට ඇත් තාවූ නමුත්ම අයිතියැසිකම කොරගුරුන් කියාසිටිනවා බලා සිටිනවා මෙයින් දැනගත යුතුයි.	1 මොලො-පුදු 3 ම මුලකසස්සඳුකුණ 7 දී පිරිවිස ප්‍රකාරයට මාතලේ කොළඹල කපුකුස සඳහා අඟුණ පහසුකම් සලසා දීම සඳහා ප්‍රධාන වශයෙන් මෙයින් දැනුම්දෙමි. ප්‍රකාරයට මාතලේ කවිචේරියේදී මා දෙදිරිපිටට පැමිණ එ කොසිඞ්ද මේ අයිතිවැසිකම ද කියා කියා සිටිනවා බලා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින ඉදිරි ගණකන් ඊට ඇත් තාවූ නමුත්ම අයිතියැසිකම කොරගුරුන් කියාසිටිනවා බලා සිටිනවා මෙයින් දැනගත යුතුයි.	ච. සී. චෝර්ට්,	ආණ්ඩුවේ උපදේශක වමම.	0 0 13

මෙම උතුමානන්වගන්තියෙන් නිසි ආකාර මට අණලාභී නිබ්බේ, එ ඉඩම නම :-

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
D 812	Pinhena	Cheng with a set lines and a few fruit trees	A. M. Smith	0 2 3
E 812	Do.	do.	do.	0 0 12

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on July 30, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,
June 29, 1900.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

කො.	ඉඩමේ නම.	අක්ෂර.	අයිතිකම කීයන්ට.	මහත. අ. රු. ප.
W1166	ගල්වෙල්ලේකවත්ත	සිතියම 2,378.	ඔව්—මාලිකයම.	0 1 19
X 1166	එම	පොල්වත්ත	පුත්තේන්දිරා	0 0 6

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට අත්පත්ව කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම තමන්ට තොරතා කලින් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්වූ අගෝස්තු මස 6 වෙනි දින දවල් එකේ කනිසමට කුරුණෑගල කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිදේදම අයිතිවාසිකම් ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

වම් 1900 ක්වූ ජූලි මස 6 වෙනි දින කුරුණෑගල කවිවෙරියේදීය. ආච. සී. පිඤ්ඤ, ආණ්ඩුවේ ඒජන්ත වහස.

1876 ම් මැරුණු 3 ම් මිලක්කප්පාඩු 7 ම් පිරිමින් පිරිසාරම ඉහත කල්පනා මගින් කලින් කල සඳහා සැලසුම් පිටපත් කොට පිටපත් කල බව දැනගැනීම සඳහා මෙයින් දැනුම් දෙමි.

කො.	අයිතිකරුගේ නම.	අක්ෂර.	මහත. අ. රු. ප.
T 1166	කලාපායකර තෙ	මහලයකර තෙ	0 1 17
U 1166	විඳු	විඳු	0 0 16
V 1166	දේවපායකර තෙ	විඳු	0 0 13
W 1166	කලාපායකර තෙ	විඳු	0 1 19
X 1166	විඳු	විඳු	0 0 6

එමගින් මෙහි සඳහන් වූ ඉඩමට අත්පත්ව කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම තමන්ට තොරතා කලින් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්වූ අගෝස්තු මස 6 වෙනි දින දවල් එකේ කනිසමට කුරුණෑගල කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිදේදම අයිතිවාසිකම් ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

ඊට 1900 ක්වූ ජූලි මස 6 වෙනි දින කුරුණෑගල කවිවෙරියේදීය. ආච. සී. පිඤ්ඤ, ආණ්ඩුවේ ඒජන්ත වහස.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a burial ground, to wit :-

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
K 1166	Kirigamagepitiya	Chena about 5 years old	Isanda Duraya and another	2 3 6

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kurunegala Kachcheri on August 6, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

F. C. FISHER,
Government Agent.

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට අත්පත්ව කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

කො.	ඉඩමේ නම.	අක්ෂර.	අයිතිකම කීයන්ට.	මහත. අ. රු. ප.
K 1166	කිරිගමේ පිටින	අඩුරුදු පහක් පමණ කල් තිබෙන කල්	එසඳුරුසා සහ තවත් අයෙක්	2 3 6

එබැවින් මෙහි සඳහන් වූ ඉඩමට අත්පත්ව කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම තමන්ට තොරතා කලින් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1900 ක්වූ අගෝස්තු මස 6 වෙනි දින දවල් එකේ කනිසමට කුරුණෑගල කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොයිදේදම අයිතිවාසිකම් ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්නම් තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

ඊට 1900 ක්වූ ජූලි මස 6 වෙනි දින කුරුණෑගල කවිවෙරියේදීය. ආච. සී. පිඤ්ඤ, ආණ්ඩුවේ ඒජන්ත වහස.

1876 ම් (බ්‍ර) - 3 ම් இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் ஒரு சவக்கலைக்கு என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :—

பிரதமபட்டத்து இலக்கம் 2,372. குறிச்சி—யட்டிவில (வேவுடவிப்பற்றுவில).

துண்டு.	காணியினை பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
K 1166	கிரிமகேபிட்டியா	ஐந்த வருடத்து சேனை	இசந்ததுறையாவும் வே ஞெருவரும்	ஏ. ஹ. பெ. 2 3 6

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (බ්‍ර) - 3 ම් කාணி எடுத்துக்கொள்வதையபற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிபுடிக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவன்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் (බ්‍ර) ஆகஸ்டு 6 ந தேதியிலன்று 1 மணிக்கு குருகைல கச்சேரியில் என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளிலுள்ள உட்கைகளினது தன்மையையும் அவ்வுட்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமாபடி. இதனால் அவர்களிடத்திற் கேட்கக்கொள்ளப்படுகின்றது.

குருகைல கச்சேரி, 1900 ம் (බ්‍ර) ஆகஸ்டு 6 ந் உ. எம். சி. பிஷர், அரசாட்சி ஏசனம்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit :—

Preliminary plan 2,382. Villages—Tambaregama and Hitokadawala in Wann hatpattu.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
O 1167	Kongahákumbura	Paddy field	Mudalihami, ex Arachchy, and others	0 2 37
P 1167	Kongasawedduma	do.	Tamare Banda Vidane and others	0 0 15
Q 1167	Kongaskumburaismatehena	Chena	do.	0 1 27.50
S 1167	Komalehena	do.	Kukuralagedara Mudiyanse and others	0 0 16.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kurunegala Kachcheri on August 6, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
July 6, 1900.

F. C. FISHER,
Government Agent.

1876 ன்வி அப்டி 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் ஒரு சவக்கலைக்கு என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :—

பிரதமபட்டத்து இலக்கம் 2,382. குறிச்சி—யட்டிவில (வேவுடவிப்பற்றுவில).

துண்டு.	காணியினை பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
O 1167	கோவ்வகையூர்	கூழூர்	பிரதீபாதி கிப்பாரதிபீடு சக நவநீரக	0 2 37
P 1167	கோவ்வகை அச்சுட்டி	பிழை	காமரேஷனிடா பிடிசை சக நவநீரக	0 0 15
Q 1167	கோவ்வகையூரே ஓடி	பிழை	பிழை	0 1 27.50
S 1167	கோவ்வகை பிழை	பிழை	குகுரலேடேரமுடியன்சை சக நவநீரக	0 0 16.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kurunegala Kachcheri on August 6, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
July 6, 1900.

F. C. FISHER,
Government Agent.

1876 ம் ஆண்டு-த் த 3 இலக்கச்சட்டதினத் 7 பிரிவின் பிரகாரம் வடக்குப் புன்கவண்டியப்பாதைக்கு என்னும் பக்கங்க செவைக்கு வேண்டியதான பின்னரச்சொல்லப்படும் காணிகளை, அங்காவது:—

பிரதமபடத்து இலக்கம் 2,382. சூழ்ச்சி—தம்பளகமவும், கிரொகடவெலவும்.

சூழ்ச்சி.	காணியினது பெயர்.	விவரம்.	உரிததாளியின் பெயர்.	விசாலம். அ. மு. பெ.
O 1167	கொனககருமபுற	நெல்லயல	முதலிகாமி பழைய ஆராச்சியும் மற்றவர்களும்	0 2 37
P 1167	கொனகல அலுவெடும	நெல்	தமாரேவண்டா விதானையும் மற்றவர்களும்	0 0 15
Q 1167	கொகன் கலுகுமபுற இல மரோகேன	சேன	சேன	0 1 27.50
S 1167	கொமாலேகேன	சேன	சூழ்ச்சியலகெடா முடியான்சே யுட மற்றவர்களும்	0 0 16.50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-த்துத் கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மற்றிராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியாளர் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பரிசீலித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

பேற்றூழ்ச்சி காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமமாக அல்லது அவரவருடைய காரியதாராமூலமாய் 1900 ம் ஆண்டு ஆவணிமாசம் 6 ந்தேதியிலன்று 1 மணிகுஞ் சூழ்ச்சியல கச்சேரியில் எனமுண்பாக வெளிப்படாத தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்கீளையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

சூழ்ச்சியல சச்சேரி,
1900 ம் ஆண்டு ஆடிமீன் 6 ந்து.

எ. சி. பிஷர்,
அரசாட்சி எசண்டி

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit:—

Preliminary plan 10,813. Village—Pannipitiya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
X 775	Kahandeyawatta	Cocoanut garden	M. Don Carolis	0 0 35
Y 775	Delgahawatta	do.	S. Don Abram and others	0 1 9
Z 775	Do.	do.	S. Susana Perera and others	0 0 11
A 776	Do.	do.	S. Agris Perera and others	0 0 38.50
B 776	Do.	do.	S. Susana Perera and others	0 1 12.50
C 776	Kahatagahawatta	Old cocoanut garden	S. Telenis Perera and others	0 2 11
D 776	Geeniadawatta	do.	M. Brampi	0 0 20.25
E 776	Do.	do.	H. Don Hendrick	0 1 27.50
F 776	Do.	do.	K. Janis Perera	0 2 37
G 776	Do.	do.	K. A. Wijeniya and another	0 1 0
H 776	Kahatagahawatta	do.	W. Siyadoris	0 1 16.25
I 776	Waljambughawatta	Cleared land	G. P. Perera	0 0 13
J 776	Do.	Cocoanut garden	S. Adonis Perera	0 2 15.50
K 776	Do.	Old cocoanut garden	M. Daniel Perera	0 0 10.25
L 776	Do.	Jungle	L. C. Perera and others	0 0 11.75
M 776	Do.	Old cocoanut garden	H. A. Perera and another	0 2 23
Village—Depanama.				
N 776	Waljambughawatta	Old cocoanut garden	M. C. Perera	0 0 12.75
O 776	Do.	do.	M. Prolis Perera	1 3 5
Q 776	Do.	Old cocoanut garden, formerly old road	do.	0 0 15
R 776	Do.	Old cocoanut garden	M. Samuel Perera	1 2 30.50
T 776	Do.	do.	M. Samuel Perera and another	0 2 7.50
U 776	Alubogahawatta	do.	Piloris Perera and others	0 1 24.50
V 776	Gorakagahawatta	do.	do.	0 0 33.25
W 776	Do.	do.	Bogoda Terunnanse	0 0 23.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the spot on August 20, 1900, at 6.30 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, July 5, 1900.

F. R. ELLIS,
Government Agent.

1876 ம் ஆண்டு ஏப்ரல் 3-ல் கொடுக்கப்பட்டிருந்த 7-வது பிரிவின் பிரகாரம் வடக்குப் புன்கவண்டியப்பாதைக்கு என்னும் பக்கங்க செவைக்கு வேண்டியதான பின்னரச்சொல்லப்படும் காணிகளை, அங்காவது:—
பிரதமபடத்து இலக்கம் 10,813. கிரொகடவெலவும், கிரொகடவெலவும்.

சூழ்ச்சி.	காணியினது பெயர்.	விவரம்.	உரிததாளியின் பெயர்.	விசாலம். அ. மு. பெ.
X 775	ககண்டேயவட்டம்	கொழும்பு	எ. சி. பிஷர்	0 0 35
Y 775	டெல்காவட்டம்	சேன	எ. சி. பிஷர்	0 1 9

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියත්තා.	මහත. අ. රු. ප.
Z 775	දෙල්ලකවත්ත	පොල්වත්ත	ඇස්. සුසානා ප්‍රේරු සහ තවත් අය	0 0 11
A 776	එම	එම	ඇස්. ආශ්‍රිත් ප්‍රේරු සහ තව අය	0 0 38-50
B 776	එම	එම	ඇස්. සුසානා ප්‍රේරු සහ තව අය	0 1 12-50
C 776	කහවගහවත්ත	පරණ පොල්වතාව	ඇස්. තෙල්ලේතිස් ප්‍රේරු සහ තව අය	0 2 11
D 776	ශිවබුඩවත්ත	එම	ඇම්. මුම්පි	0 0 20-25
E 776	එම	එම	එච්. දෙයින් හෙත්පිත්ත	0 1 27-50
F 776	එම	එම	කේ. ජාතිස් ප්‍රේරු	0 2 37
G 776	එම	එම	කේ. ඒ. විජේනෙදේ සහ තව කෙනෙක්	0 1 0
H 776	කහවගහවත්ත	එම	ඩබ්ලිව්. සියපෙරිස්	0 1 16-25
I 776	වල්පමුඛකවත්ත	එලිකරපු බිම	ඒ. පී. ප්‍රේරු	0 0 13
J 776	එම	පොල්වත්ත	ඇස්. අපේතිස් ප්‍රේරු	0 2 15-50
K 776	එම	පරණ පොල්වතාව	ඇම්. දැනියෙල් ප්‍රේරු	0 0 10-25
L 776	එම	කැලෑව	ඇල්. සී. ප්‍රේරු සහ තව අය	0 0 11-75
M 776	එම	පරණ පොල්වතාව	එච්. ඒ. ප්‍රේරු සහ තව කෙනෙක්	0 2 23
		මම—දෙපානම.		
N 776	එම	පරණ පොල්වතාව	ඇම්. සී. ප්‍රේරු	0 0 12-75
O 776	එම	එම	ඇම්. පොරේලීස් ප්‍රේරු	1 3 5
Q 776	එම	ප්‍රකම පරණ පොල්වතාව, පරණපාර	එම	0 0 15
R 776	එම	පරණ පොල්වතාව	ඇම්. සාමුවෙල් ප්‍රේරු	1 2 30-50
T 776	එම	එම	ඇම්. සාමුවෙල් ප්‍රේරු සහ තව කෙනෙක්	0 2 70-50
U 776	අඑබෝගහවත්ත	එම	පිලෝරිස් ප්‍රේරු සහ තව අය	0 1 24-50
V 776	ගොරකහවත්ත	එම	එම	0 0 33-25
W 776	එම	එම	බෝගොඩ තෙරුත්තාත්තේ	0 0 23-50

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුරැකියාව දැන්ගැනම සඳහා ගත්වෙති වගන්තියේ ඕනෑකර තිබෙන භූමියට මෙයින් දැනුම් දෙමි.

ඉගතනී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ට හොඳොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අය වූ 1900 ක්වූ අගෝස්තු මස 20 වෙනි දින පෙරවරු 6:30 කනියමට එම සානේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණ හත් එම ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත පුතුයි.

වසී 1900 ක්වූ ජූලි මස 5 වෙනි දින
කොලම් කවීමිරියේදිග. ඇල්. ආර්. ඇලීස්, ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් 690-ත්ත 3 ම් ඉලක්කප්පැදුණු 7 ම් පිරිවිණ් පිරකාරාම් කලනි පණ්ණාප්පොලපපමි පාසානිකනි, අභේතාවත:—
පිෂ්ප්පැදුණු ඉලකප් 10,813. ශ්‍රීසිංහ—පණ්ණාපිඨය.

නුංඤ.	කාණ්ඩය නම	විවරය.	உரித்தாளியின் பெயர்.	විඡාලය.
X 775	කාණ්ඩය නම	මෙහෙණිනේතොඨය	ආම්. මොහොත ප්‍රේරු	0 0 35
Y 775	මෙහෙණිනේතොඨය	එම	ආම්. මොහොත ප්‍රේරු	0 1 9
Z 775	එම	එම	ආම්. ශ්‍රීකානු මෙහෙණිනේතොඨය	0 0 11
A 776	එම	එම	ආම්. පුසානු මෙහෙණිනේතොඨය	0 0 38-50
B 776	එම	එම	ආම්. ශ්‍රීකානු මෙහෙණිනේතොඨය	0 1 12-50
C 776	කාණ්ඩය නම	මහා මෙහෙණිනේතොඨය	ආම්. මෙහෙණිනේතොඨය	0 2 11
D 776	කාණ්ඩය නම	එම	ආම්. පරමපි	0 0 20-25
E 776	එම	එම	ආම්. මොහොත ආණ්ඩුවේ	0 1 27-50
F 776	එම	එම	කේ. පාණ්ඩුමෙහෙණිනේතොඨය	0 2 37
G 776	එම	එම	කේ. ආ. බිප්පණ්ණියකී	0 1 0
H 776	කාණ්ඩය නම	එම	ආම්. පි. සී. මොහොත	0 1 16-25
I 776	මහා මෙහෙණිනේතොඨය	මෙහෙණිනේතොඨය	ආම්. මොහොත	0 0 13
J 776	එම	මෙහෙණිනේතොඨය	ආම්. මොහොත	0 2 15-50
K 776	එම	මහා මෙහෙණිනේතොඨය	ආම්. මොහොත	0 0 10-25
L 776	එම	මෙහෙණිනේතොඨය	ආම්. මොහොත	0 0 11-75
M 776	එම	මහා මෙහෙණිනේතොඨය	ආම්. මොහොත	0 2 23
			ශ්‍රීසිංහ—මෙහෙණිනේතොඨය.	
N 776	මහා මෙහෙණිනේතොඨය	මහා මෙහෙණිනේතොඨය	ආම්. මොහොත	0 0 12-75
O 776	එම	එම	ආම්. මොහොත	1 3 5
Q 776	එම	මහා මෙහෙණිනේතොඨය	එම	0 0 15
			මහා මෙහෙණිනේතොඨය.	
R 776	එම	මහා මෙහෙණිනේතොඨය	ආම්. මොහොත	1 2 30-50
T 776	එම	එම	එම	0 2 7-50
U 776	මහා මෙහෙණිනේතොඨය	එම	මහා මෙහෙණිනේතොඨය	0 1 24-50
V 776	මහා මෙහෙණිනේතොඨය	එම	එම	0 0 33-25
W 776	එම	එම	මහා මෙහෙණිනේතොඨය	0 0 23-50

මෙම මොහොත බැලීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුරැකියාව දැන්ගැනම සඳහා ගත්වෙති වගන්තියේ ඕනෑකර තිබෙන භූමියට මෙයින් දැනුම් දෙමි.

ணியிருக்கிறா எனபதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான இதனைக்கொண்டு பிரசித்தமாய் வ்னம் பரஞ்செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரா மூலமாய் 1900 ம் (ஆஸ்) ஆவணிமாசம் 20 ந் தேதியிலன்று காலை 6:30 மணிக்ரு அந்தயிடத தில என்முனபாக வெளிப்படலித் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது சனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சா திக்கும் உரித்துகளின தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,
1900 ம் (ஆஸ்) ஆடிமீ 5 ந் உ.

எவ். ஆர். எவில்,
அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit:—

Preliminary plan 10,819. Village—Malapalla.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
R 780	Batadombagahakumbura	Paddy field	G. Charles Perera	0 0	2-75
S 780	Do.	do.	do.	0 0	2
T 780	Nugagahawatta	Old cocoanut garden	M. Tigonis Appu	0 1	8-75
U 780	Do.	do.	do.	0 0	2
V 780	Kahatagahawatta	do.	E. Coranelis Appu and others	0 1	38
W 780	Nugagahawatta	do.	M. Tigonis Appu	0 1	7-
X 780	Do.	Young cocoanut garden	R. Sophiyana Theenu Dias	0 2	29-50
Y 780	Do.	Jungle	M. Magiris Appu and others	0 0	31-75
Z 780	Do.	do.	do.	0 0	1-50
A 781	Galawiladeniya	Paddy field	do.	0 0	12
B 781	Nugagahawattaowita	Owita	do.	0 0	8-50
C 781	Nugagahawatta	Jungle	P. Appu Sinno and others	0 1	18-50
D 781	Do.	Cocoanut	do.	0 0	4-50
E 781	Galawila	Paddy field	G. Balappu	0 0	1-50
F 781	Do.	do.	G. Davith Appu and others	0 1	3-50
G 781	Nugagahawatta	Old cocoanut garden	P. Pelis Perera	0 1	10-25
H 781	Do.	do.	P. Tegis Perera, P. O.	0 2	19-50
I 781	Millagahakumbura	Paddy field	H. C. P. Caldera and others	0 1	2-75
J 781	Nugagahawatta	Old cocoanut garden	W. Carlinahamy and others	0 2	8-25
K 781	Nugagahaowita	Owita	do.	0 0	7
L 781	Diyaparagahakumbura	Paddy field	do.	0 0	27-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the spot on August 21, 1900, at 3 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, July 5, 1900.

F. R. ELLIS,
Government Agent.

වම් 1876 ක්වු අවුරුද්දේ කොම්මර් විනේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒකම්:—කැලනිවැලි නම් දුම්රියපාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස "වම් 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පං. ගාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ලදුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම්:—

සිතියම 10,819. ගම—මාලපල්ල.

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත.
R 780	බටදෙකුගහකුඹුර	කුඹුර	ජී. චාර්ල්ස් පෙරේරා	0 0 2-75
S 780	එම	එම	එම	0 0 2
T 780	නුගහකවත්ත	පරණ පොල් වගාව	ඇම්. තිදෙතිස්අප්පු	0 1 8-75
U 780	එම	එම	එම	0 0 2
V 780	කහවගහවත්ත	එම	ජී. කොර්නෙලියස්අප්පු	0 1 38
W780	නුගහකවත්ත	එම	ඇම්. තිදෙතිස්අප්පු	0 1 7
X 780	එම	පැලපොල් වගාව	ආර්. ඇස්. තිනු බයස්	0 2 29-50
Y 780	එම	කැලැව	ඇම්. මාගිරිස්අප්පු	0 0 31-75
Z 780	එම	එම	එම	0 0 1-50
A 781	ගලකලදෙනිස	කුඹුර	එම	0 0 12
B 781	නුගහකවත්තහම්පිට	හම්පිට	එම	0 0 8-50
C 781	නුගහකවත්ත	කැලැව	පී. අප්පුසිංහෙදිය සහ තවත්	0 1 18-50
D 781	එම	පොල්	එම	0 0 4-50
E 781	ගලකල	කුඹුර	ජී. බාලප්පු	0 0 1-50
F 781	එම	එම	ජී. දුමින්අප්පු සහ තවත්	0 1 3-50
G 781	නුගහකවත්ත	පරණ පොල් වගාව	පී. පැලිස් ප්‍රේරා	0 1 10-25
H 781	එම	එම	පී. තේගිස් ප්‍රේරා පී. ඩී.	0 2 19-50
I 781	මිල්ලගහකුඹුර	කුඹුර	එම්. පී. සී. කල්දේරා සහ තවත්	0 1 2-75

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
R 775	Assessment No. 165	Cocoanut garden	Mr. D. C. Dias	0	0	15.62
S 775	Do.	do.	do.	0	0	36.50
9601	—	Waste land	Crown	1	0	26
9602	—	Cinnamon and grass	do.	1	3	99
T 775	Assessment No. 149	Cocoanut garden	A. L. Charlis Appu and others	0	0	1.35
U 775	Assessment No. 147	do.	Meera Lebbe Marakar	0	3	10
V 775	Assessment No. 140	do.	M. M. Hadjie Marikar	1	2	16.50
W 775	Do.	Grass field	do.	0	3	16.50
				6	3	20.58

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the spot on August 9, 1900, at 6.30 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, July 10, 1900.

F. R. ELLIS,
Government Agent.

විෂය 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3 වන ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කට, එනම් :—කැලනිවැලි නම් දුම්රුක පාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස “විෂය 1876 සේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙති කාණ්ඩයේ කරනිමට සංශෝධන ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරානව්වකන්සෙහෙත් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම්නම් :—

සිතියම 10,812. ගම—මරදන.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියම නිකන්තා.	මහත.
				අ. රු. ප.
K 775	නොමිමර 169	පොල්වත්ත	බී. ඇල්. ඇම්. මමිදුකාසිම්මරික්කාර්	0 0 0.62
L 775	එම 166	එම	ඇම්මොකෙට් සමපායෝ	0 0 2.37
M 775	එම	එම	එම	0 0 7.50
N 775	එම 167	එම	ඇස්. ඇම්. පෙරේරා මහත්මයා	0 0 1.75
O 775	එම	එම	එම	0 0 3.62
P 775	එම	එම	ඩබ්ලිව්. හොලම්ස් මහත්මයා	0 0 0.75
Q 775	එම	එම	එම	0 0 2.50
R 775	එම 165	එම	ඩී. සී. ඩයස් මහත්මයා	0 0 15.62
S 775	එම	එම	එම	0 0 36.50
9601	—	නිස්සීම	ආණ්ඩුව	1 0 26
9602	—	එම	එම	1 3 39
T 775	නොමිමර 149	පොල්වත්ත	ඒ. ඇල්. වාර්ලස්අල්පු	0 0 1.35
U 775	එම 147	එම	මීරුලොබ්බේ මරිකාර්	0 3 10
V 775	එම 140	එම	ඇම්. ඇම්. හාජ් මරිකාර්	1 2 16.50
W 775	එම	කනකොලබ්බ	එම	0 3 16.50

එවැනිම ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුරජාධාන දහගැනම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතනි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම කවුන්ම නොහොත් කවුන් මෙහුට ක්‍රියාකරණ අය වෂී 1900 ක්වූ අගෝස්තු මස 9 වෙනි දින පෙරවරු 6.30 කනිසමට එම ස්ථානයේ මා ඉදිරිපිට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට බිහිවා සහ මෙම ඉඩම් වෙහුට ඉල්ලාසිටින මුදල්ගණනන් ඊට ඇත්තාවූ කවුන්ගේ අයිතියමේ තොරතුරුත් කියාසිටින්නට බිහිවුව මෙයින් දැනගත යුතුයි.

වෂී 1900 ක්වූ ජූලි මස 10 වෙනි දින
කොලබ්බ කවිමෙරියේදීය.
ඇල්. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් (බ්‍රහ්)-ඡු 3 ම් මුලකස්සද්දත්තනු 7 ම් පිරිවිත් පිරකාරම් කලණි පණ්ණත්තාඡු පුකෙයිරත් වීඡි ංණ්ණම් පඡිරත්තදෙකෙඡු වෙණ්ඡයතාන පිණ්ණර්සපොලපටුම් කාණිකඡි, අඡ්ඡාඡු :—

පිරතමපදඡු මුලකඡම 10,812. ශ්‍රිඡ්ඡි—මාඡාඡු.

තණ්ඡ.	කාණිවිත් පෙයර්.	විපරම්.	ඡුඡ්ඡාණිවිත් පෙයර්.	විඡාලම්.
				ං. ශ්‍ර. ප.
K 775	මුලකඡම 169	ඡෙණ්ණර් ඡොප්පු	ං. ං. මම්මඡුකාඡිම් මරිඡ්කාර්	0 0 0.62
L 775	මුලකඡම 166	ඡෙ	ඡම්පාඡො අඡ්ඡඡ	0 0 2.37
M 775	ඡෙ	ඡෙ	ඡෙ	0 0 7.50
N 775	මුලකඡම 167	ඡෙ	ංඡ්. ංම්. පෙරොඡු	0 0 1.75
O 775	ඡෙ	ඡෙ	ඡෙ	0 0 3.62
P 775	ඡෙ	ඡෙ	ඡපිඡ්ඡු. ඡුලම්ඡ්	0 0 0.75
Q 775	ඡෙ	ඡෙ	ඡෙ	0 0 2.50
R 775	මුලකඡම 165	ඡෙ	ඡ. ඡී. ඡයඡ්	0 0 15.62
S 775	ඡෙ	ඡෙ	ඡෙ	0 0 36.50
9601	—	වෙණුම්කාණි	ශ්‍රඡු	1 0 26
9602	—	ඡෙ	ශ්‍රඡු	1 3 39

துண்டு.	காணியினது பெயர்.	விபரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். ஏ. மு. பெ.
T 775	இலக்கம் 149	தண்ணந்தோபயு	எ. எல். சார்ஸ் அபயு	0 0 1.35
U 775	இலக்கம் 147	ஹெ	மிராலெவ்வைமரிகார்	0 3 10
V 775	இலக்கம் 140	ஹெ	எம். எம். ஆயி. மரிகார்	1 2 16.50
W 775	ஹெ	பலல நிலம்	ஹெ	0 3 16.50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஹெ)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தின் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனை செய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்தாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தர்மாக அல்லது அவரவருடைய காரியகாரர்முலமாய் 1900 ம் (ஹெ) ஆவணிமாசம் 9 ந் தேதியிலன்று காலை 6:30 மணிக்கு அந்தியிடத்தில எனமுன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடங்கைகளினது தன்மையையும் அவ்வுடங்கைகளுக்காய் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,
1900 ம் ஆண்டு ஆடிமீ 10 ந் உ.

எவ். ஆர். எலிஸ்,
அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit :—

Preliminary plan 10,815. Village—Kottawa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
A 778	Maragahawatta	Old cocconut garden	P. Alwis, Peace Officer, and others	0	2	2.50
B 778	Delgahawatta	Jungle	G. S. Perera	0	1	5.25
C 778	Maragahawatta	do.	P. Alwis, Peace Officer, and others	0	0	8.25
D 778	Delgahawatta	Old cocconut garden	G. A. Perera.	0	2	11.25
E 778	Do.	do.	do.	0	0	3
F 778	Maragahawatta	do.	M. M. Dona Carlina Hamy and others	0	2	7.50
G 778	Do.	do.	do.	0	0	5.50
H 778	Do.	do.	M. Juwanis Costa	0	1	15.75
I 778	Kekunagahawatta	do.	W. J. Perera and others	0	0	36.50
J 778	Do.	do.	T. Avaneris and others	0	0	38
K 778	Do.	do.	P. Allis Appu and others	0	1	12.25
L 778	Do.	do.	P. Carolis Perera	0	0	27.25
M 778	Millagahawatta	do.	P. J. Perera	0	0	31.25
N 778	Delgahawatta	do.	J. Suwaris Appu	0	0	29.75
O 778	Do.	do.	J. Julis Appu	0	0	29.50
P 778	Dawatagahawatta	Young cocconut garden	M. Bastian Perera	0	1	4.25
Q 778	Do.	do.	M. William Perera	0	1	4
R 778	Do.	do.	G. Simon Perera	0	1	0
S 778	Dambagahawatta	Old cocconut garden	R. A. Don Juwanis and others	1	2	22.25
T 778	Galbodawatta	do.	R. A. Girigoris and others	0	3	14
U 778	Do.	do.	P. Carolis Perera	0	0	22
V 778	Do	do.	K. M. John and others	0	0	7.25
W 778	Do.	do.	G. Simon Perera	0	0	16
X 778	Alubogahawatta	do.	R. A. Don Carolis	0	3	26.50
Y 778	Ankendagahawatta	do.	R. A. Don Hendrick Appu and others	1	1	6.50
Z 778	Moragahawatta	do.	W. Elias Appu	0	2	37.50
A 779	Galbodawatta	do.	W. Chas. Perera	0	3	23
C 779	Do.	do.	R. A. Don Porolis and others	0	3	1.50
D 779	Do.	do.	do.	0	0	3.50
				12	0	11.75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the spot on August 20, 1900, at 3 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachchery,
Colombo, July 5, 1900.

F. R. ELLIS,
Government Agent.

வெளி 1876 இன் அபிப்பிராயம் போன்ற மூன்று அல்லது மேலும் கட்டிடக் கட்டுமானப் பணிகளை மேற்கொள்ளும் பொருட்டாக, மேற்கூறிய நிலங்களின் அங்குகளை மீட்டெடுக்க அரசாங்கம் திட்டமிட்டுள்ளது. மேற்கூறிய நிலங்களில் இருந்து அரசாங்கம் வாங்கும் நிலங்களின் பட்டியல் கீழ்க்கண்டது போன்றது. 1876-ஆம் ஆண்டின் நிலச்சட்டத்தின் 7-வது பிரிவின்படி, மேற்கூறிய நிலங்களை வாங்கும் வகையில், அரசாங்கம் மேற்கூறிய நிதியைக் கட்டும்படி அரசாங்கத்திடம் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கோ.	ஒப்பிடுகிற பெயர்.	விவரம்.	விவரம்.	தொகை.
A 778	பாண்டிமலை	பெரும்பாளையம்	சீ. அழகர், சீ. டி. சாமி கவி அம்	0 2 2.50
B 778	பெரும்பாளையம்	கட்டுரை	பீ. அழகர். மீட்டர்	0 1 5.25

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම් කියත්තා.	මකක.
				අ. රු. ප.
C 778	මාරුකොට්ඨක	කැලාව	පී. අල්විස්, පී. ඕ. සහ තව අය	0 0 8-25
D 778	දෙල්ගහවත්ත	පරණ පොල් වගාව	පී. ඒ. පෙරේරා	0 2 11-25
E 778	එම	එම	එම	0 0 3
F 778	මාරුගහවත්ත	එම	ඇම්. ඇම්. දෙසන කර්ලියානාමි	0 2 7-50
G 778	එම	එම	එම	0 0 5-50
H 778	එම	එම	ඇම්. ජුවානිස් කෝස්ත	0 1 15-75
I 778	කැකුගහවත්ත	එම	ඩබ්ලිව්. ජේ. පෙරේරා	0 0 36-50
J 778	එම	එම	පී. අවනේර්ස් සහ තව අය	0 0 38
K 778	එම	එම	පී. අල්විස්අප්පු සහ තව අය	0 1 12-25
L 778	එම	එම	පී. කරොලියස් පෙරේරා	0 0 27-25
M 778	මිල්ලගහවත්ත	එම	පී. ජේ. පෙරේරා	0 0 31-25
N 778	දෙල්ගහවත්ත	එම	ජේ. සුවාරිස්අප්පු	0 0 29-75
O 778	එම	එම	ජේ. ජුලියස්අප්පු	0 0 29-50
P 778	දවවගහවත්ත	පැලපොල්වගාව	ඇම්. ඩස්තියන් පෙරේරා	0 1 4-25
Q 778	එම	එම	ඇම්. විලියම් පෙරේරා	0 1 4
R 778	එම	එම	පී. සයිමොන් පෙරේරා	0 1 0
S 778	දෙඹගහවත්ත	පරණ පොල් වගාව	ආර්. ඒ. දෙව් ජුවානිස් සහ තව අය	1 2 22-25
T 778	ගල්බොඩවත්ත	එම	ආර්. ඒ. ගිරිගෝපීස් සහ තව අය	0 3 14
U 778	එම	එම	පී. කරොලියස් පෙරේරා	0 0 22
V 778	එම	එම	කේ. ඇම්. ජෝන් සහ තව අය	0 0 7-25
W 778	එම	එම	පී. සයිමොන් පෙරේරා	0 0 16
X 778	අඵබෝගහවත්ත	එම	ආර්. ඒ. දෙව් කරොලියස්	0 3 26-50
Y 778	අත්කෙත්දගහවත්ත	එම	ආර්. ඒ. දෙව් කෙත්දිස්අප්පු	1 1 6-50
Z 778	මොරගහවත්ත	එම	ඩබ්ලිව්. එලියස්අප්පු	0 2 37-50
A 779	ගල්බොඩවත්ත	එම	ඩබ්ලිව්. මාර්ලස් පෙරේරා	0 3 23
C 779	එම	එම	ආර්. ඒ. දෙව් පොරොලියස් සහ තව අය	0 3 1-50
D 779	එම	එම	එම	0 0 3-50

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව නිබන්ධව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ මිනුම්කර නිබන්ධ කැපියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වූ 1900 ක්ව අගෝස්තු මස 20 වෙනි දින පස්වරු 3කේ කනිසාවට එම සාහේදි මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅත්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිනව මිනුවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණකන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටිනව මිනුවා මෙයින් දැනගත යුතුයි.

වූ 1900 ක්ව ජූලි මස 5 වෙනි දින කොලම් කව්ලේරියේදීය. ඇප්. ආර්. ඇලියස්, ආණ්ඩුවේ ඒජන්ත වමිස.

1876 ම් (ආ) - ඡු 3 ම් මුලකප්පදාදත්තිනු 7 ම් පිරිවිණ් පිරකාරම් කලනිපඤ්ඤාඡු පුකෙයිරඡ කීඡිඡු ඤ්ඤම් පඡිරඡ්ඡදෙකෙවඡු වෙණ්ඡුයඡාන පිණ්ඤාඡ්ඡොලෙපඡඡම් කාණිඡ්ඡේ, අඡ්ඡාඡු :- පිරඡමපඡඡු මුලකප්ප 10,815. ඡුඡිඡ්ඡි-ඡොඡ්ඡාඡු.

ඡුණ්ඡු.	කාණිඡ්ඡිනඡු පෙයර්.	විපරම්.	ඡුඡිඡ්ඡාණිඡ්ඡිනඡු පෙයර්.	විඡාලම්.
				අ. ඡුඡ. පෙ.
A 778	මාරුකඡුඡු	පඡ්ඡාඡුඡුඡුඡුඡුඡුඡු	පී. අලවිණ් පීණ් ඉපිඡර්	0 2 2-50
B 778	ඡෙලකඡුඡුඡු	කාඡු	පී. ඤ්. පෙරෙරා	0 1 5-25
C 778	මාරුකඡුඡු	කාඡු	පී. අලවිණ් පීණ් ඉපිඡර්	0 0 8-25
D 778	ඡෙලකඡුඡුඡු	පඡ්ඡාඡුඡුඡුඡුඡුඡු	පී. ඤ. පෙරෙරා	0 2 11-25
E 778	ඡෙ.	ඡෙ.	ඡෙ.	0 0 3
F 778	මාරුකඡුඡු	ඡෙ.	ඤ්. ඤ්. ඡොඡුඡුඡුඡුඡුඡුඡු	0 2 7-50
G 778	ඡෙ.	ඡෙ.	ඡෙ.	0 0 5-50
H 778	ඡෙ.	ඡෙ.	ඤ්. ඡුඡාණිණ් ඡොඡුඡු	0 1 15-75
I 778	කඡුඡුඡුඡුඡුඡු	ඡෙ.	ඡුඡුඡුඡු. ඡෙ. පෙරෙරා	0 0 36-50
J 778	ඡෙ.	ඡෙ.	ඡු. අවඡුඡුඡුඡු	0 0 38
K 778	ඡෙ.	ඡෙ.	පී. අලවිණ්අපඡු	0 1 12-25
L 778	ඡෙ.	ඡෙ.	පී. කඡුඡුඡුඡු පෙරෙරා	0 0 27-25
M 778	මිලකඡුඡුඡු	ඡෙ.	පී. ඡෙ. පෙරෙරා	0 0 31-25
N 778	ඡෙලකඡුඡු	ඡෙ.	ඡුඡු. ඡුඡාණිණ් අපඡු	0 0 29 75
O 778	ඡෙ.	ඡෙ.	ඡුඡු. ඡුඡුඡු අපඡු	0 0 29-50
P 778	ඡුඡුඡුඡුඡු	ඡුඡුඡුඡු	ඤ්. වඡුඡුඡුඡු පෙරෙරා	0 1 4-25
Q 778	ඡෙ.	ඡෙ.	ඤ්. වඡුඡුඡු පෙරෙරා	0 1 4
R 778	ඡෙ.	ඡෙ.	පී. ඡුඡුඡුඡුපෙරෙරා	0 1 0
S 778	ඡුඡුඡුඡුඡුඡු	පඡ්ඡාඡුඡුඡුඡු	ඡුඡු. ඤ. ඡුඡුඡු ඡුඡුඡුඡු	1 2 22-25
T 778	කලවොඡුඡුඡු	ඡෙ.	ඡුඡු. ඤ. ඡුඡුඡුඡු	0 3 14
U 778	ඡෙ.	ඡෙ.	පී. කඡුඡුඡුඡු පෙරෙරා	0 0 22
V 778	ඡෙ.	ඡෙ.	ඡෙ. ඤ්. ඡුඡුඡු	0 0 7-25
W 778	ඡෙ.	ඡෙ.	පී. ඡුඡුඡුඡු පෙරෙරා	0 0 16
X 778	අඡුඡුඡුඡුඡු	ඡෙ.	ඡුඡු. ඤ. ඡුඡුඡු කඡුඡුඡු	0 3 26-50

தண்.டு.	காணியினது பெயர்.	விபரம்.	உரித்தாளியின் பெயர்	விசாலம். ஏ. டூ. பெ.
Y 778	அண்கெண்டகாவத்த	பணைய தென்னமரம்	ஆர். ஏ. தொண்ட எண்திரிக் அபபு	1 1 6:50
Z 778	மொரகாவத்த	ஷே	டவ்ளியு. எலியஸ் அபபு	0 2 37:50
A 779	கலவெடவத்த	ஷே	டவ்ளியு. சார்லஸ்பெரேரா	0 3 23
C 779	ஷே	ஷே	ஆர். ஏ. தொண்ட பொரோலிஸ்	0 3 1:50
D 779	ஷே	ஷே	ஷே	0 0 3:50

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஸ்ர) - த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்-
டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதி
யவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுதுக்கொள்ள அரசாட்சியார் எண்ணியிரு
க்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்
செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துபேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூ
லமாய் 1900 ம் (ஸ்ர) ஆவணியர் 20 ன் தேதியிலன்று பின்னேரம் 3 மணிக்கு அந்தயிடத்தில் என்முன்பாக வெளி
ப்படடுத் தத்தமக்கு அக்காணியினுள்ள உட்கைதகனினது தன்மையையும் அவ்வுட்கைதகன்க்காய்த் தாம் சாதிக்க
ளும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இரதான அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப
படுகின்றது.

கொழும்பு கச்சேரி,
1900 ம் (ஸ்ர) ஆடிமீ 5 ன் உ.

எப். ஆர். அலிஸ்,
அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the
provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the
following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit:—

Preliminary plan 10,817. Village—Makumbura.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A. R.	P.
S 779	Alubogahawatta	Old cocoanut garden	M. Jeronis Pieris	0 3	4:50
T 779	Putukekunagahawatta	do.	W. Nonohamy and others	0 0	8:50
Village—Malapalla.					
U 779	Putukekunagahawatta	Old cocoanut garden	K. Kula Appu and others	0 1	9
V 779	Gonnagahawatta	do.	K. Velun Appu and others	0 2	9:50
W 779	Walukeenagahawatta	do.	P. Tegis Perera, Peace Officer	0 0	29:50
X 779	Delgahawatta	do.	P. S. Perera and others	0 2	0
Y 779	Dambugahawatta	do.	do.	0 2	21
Z 779	Do.	do.	M. Siman Perera and others	0 3	2:50
Village—Makumbura.					
A 780	Galbodawatta	Old cocoanut garden	M. Lokkuhamy and others	0 2	0:50
B 780	Do.	do.	K. Anoris Appu and others	0 1	25
C 780	Delgahawatta	do.	G. Johanahamy and others	0 2	25:50
D 780	Galbodawatta	do.	M. Nonohamy and others	1 1	4
Preliminary plan 10,819. Village—Malapalla.					
H 780	Galagawawatta	Old cocoanut garden	M. Nonohamy and others	0 2	39
I 780	Galagawawatteowita	Owita	do.	0 0	15:50
J 780	Pitakadekumbura	Paddy field	P. Suwaris Perera and others	0 0	14
K 780	Elamagakumbura	do.	M. Tigonis Appu	0 1	3
L 780	Do.	Owita	do.	0 1	9:25
M 780	Do.	Paddy field	H. Tinnappu and others	0 1	18:50
N 780	Do.	Owita	do.	0 0	13
O 780	Puraneekumbura	Paddy field	P. Suwaris Perera and others	0 3	4:50
P 780	Do.	Owita	do.	0 0	8:25
Q 780	Do.	do.	do.	0 0	1

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at
the spot on August 21, 1900, at 6.30 o'clock A.M., and to state the nature of their respective interests in the lands,
and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, July 5, 1900.

F. R. ELLIS,
Government Agent.

வ 1876 க்ஷி புரூடேடே ஸெஷிஸ் 3-வன் றுடிபுதுக்க காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்-
டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதி
யவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுதுக்கொள்ள அரசாட்சியார் எண்ணியிரு
க்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்
செய்கிறேன்.

கோ.	ஓடுமே தல.	கிதியம் 10,817. கல—மாலகூர்.		மகக. ஏ. ரு. பெ.
		ஏய்தும.	ஏகிதிக்கல் கிதயகா.	
S 779	ஈலவெடவத்த	பரண்பொல்தலவல	ஏ. டீ. சேரேநிச பிசீச	0 3 4:50
T 779	புதுகுகுளகாவத்த	லல	வகிசிரி. டொய்கொலாதி கககவுடி	0 0 8:50
கல—மாலகூர்.				
U 779	லல	பரண்பொல்தலவல	கே. கபுடிசு கக கலபக	0 1 9
V 779	கொய்கககாவத்த	லல	கே. வெலிநடிசு கக கலபக	0 2 9:50
W 779	வலகுககாவத்த	லல	பி. சேநிசபேர	0 0 29:50
X 779	டேலகாவத்த	லல	பி. ஏய். சேரேந	0 2 0
Y 779	டமபுகாவத்த	லல	லல	0 2 21
Z 779	லல	லல	ஏ. டீ. கிமவசேர கக கலய	0 3 2:50

අංක.	ඉඩමේ නම.	අයදුම්.	අයිතීන් වලින් කිසියම්.	මග. අ. රු. ප.
			මම—මාකුඹුර.	
A 780	ගල්වෙඩවත්ත	රජයේ පොල් වගාව	ඇම්. ලොක්කොහාමි	0 2 0-50
B 780	එම	එම	කේ. අනෝරිස්සේ	0 1 25
C 780	දෙල්ගොඩවත්ත	එම	ඒ. ජේතානාගාමි සහ තවදාය	0 2 25-50
D 780	ගලවෙඩවත්ත	එම	ඇම්. නොන්තොහාමි	1 1 4
		සිතීම 10,819.	මම—මාලපල්ල.	
H 780	ගලවෙඩවත්ත	රජයේ පොල්වගාව	ඇම්. නොන්තොහාමි සහ තවදාය	0 2 39
I 780	ගලවෙඩවත්ත බිව්ට	බිව්ට	එම	0 0 15-50
J 780	පිටකඩ කුඹුර	කුඹුර	පී. සුවාරියේපෙරු සහ තවදාය	0 0 14
K 780	ඇලුම්කුඹුර	එම	ඇම්. නියෝතිස්සේ	0 1 3
L 780	එම	බිව්ට	එම	0 1 9-25
M 780	එම	කුඹුර	එම්. තීන්තප්ප සහ තවදාය	0 1 18-50
N 780	එම	බිව්ට	එම	0 0 13
O 780	පුරතේකුඹුර	කුඹුර	පී. සුවාරියේපෙරු සහ තවදාය	0 3 4-50
P 780	එම	බිව්ට	එම	0 0 8-25
Q 780	එම	එම	එම	0 0 1

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුජනසාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිතුකර තිබෙන හැටිට මෙයින් දැනුවත් කෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනා තවුන්ව නොහොත් තවුන්ව වෙනුවට ක්‍රියාකරණය වූ 1900 ක්ව අගෝස්තු මස 21 වෙනි දින පෙරවරු 6.30 ට කනිසම්ව එම සාධනේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසි අයදුම් ඉදිරිවාසිකමද කියා කියාසිටිනට බිතුවා සහ මෙම ඉඩම්වෙන්වට ඉල්ලාසිටින මුදල්ගණ හත් රුට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිටිනට බිතුම ව මෙයින් දැනගත යුතුයි.

මේ 1900 ක්ව ජූලි මස 5 වෙනි දින
කොලුම් කවිචේරියේදී.
ඇච්. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම (බ්‍ර) - 3 ්ු 3 ම මුලංකස්සඳඳනු 7 ම පිරිවින් පිරකාරම කලනී පළාතට පුකස්විරත වීතිඳු ආණ්ඩු පරිහරණ දෙපාර්තමේන්තුවේ විෂයය වූ පිස්සන්ගේ පිස්සන්ගේ සොලොපටම කාණිකො, අර්ථය වූ :—

අංක.	කාණිකො පටුම	විෂයය.	විෂයය.	විෂයය.
			විෂයය.	
S 779	අලවෙඩවත්ත	රජයේ පොල් වගාව	එම්. ලොක්කොහාමි	0 3 4-50
T 779	පිටකඩ කුඹුර	කුඹුර	ඒ. ජේතානාගාමි සහ තවදාය	0 0 8-50
		මුලංකස්සඳඳනු 10,817.	මුලංකස්සඳඳනු 10,817.	
U 779	පිටකඩ කුඹුර	රජයේ පොල් වගාව	ඒ. ජේතානාගාමි සහ තවදාය	0 1 9
V 779	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	0 2 9-50
W 779	වගුකොණකාවත්ත	වගුකොණකාවත්ත	වගුකොණකාවත්ත	0 0 29-50
X 779	තෙලකාවත්ත	තෙලකාවත්ත	තෙලකාවත්ත	0 2 0
Y 779	දාමපුරකාවත්ත	දාමපුරකාවත්ත	දාමපුරකාවත්ත	0 2 21
Z 779	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	0 3 2-50
		මුලංකස්සඳඳනු 10,817.	මුලංකස්සඳඳනු 10,817.	
A 780	කලවෙඩවත්ත	රජයේ පොල් වගාව	ඒ. ජේතානාගාමි සහ තවදාය	0 2 0-50
B 780	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	0 1 25
C 780	තෙලකාවත්ත	තෙලකාවත්ත	තෙලකාවත්ත	0 2 25-50
D 780	කලවෙඩවත්ත	කලවෙඩවත්ත	කලවෙඩවත්ත	1 1 4
		මුලංකස්සඳඳනු 10,819.	මුලංකස්සඳඳනු 10,819.	
H 780	කලකාවත්ත	රජයේ පොල් වගාව	ඒ. ජේතානාගාමි සහ තවදාය	0 2 39
I 780	කලකාවත්ත	කලකාවත්ත	කලකාවත්ත	0 0 15-50
J 780	පිටකඩ කුඹුර	කුඹුර	පී. සුවාරියේපෙරු සහ තවදාය	0 0 14
K 780	අලවෙඩවත්ත	අලවෙඩවත්ත	අලවෙඩවත්ත	0 1 3
L 780	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	0 1 9-25
M 780	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	0 1 18-50
N 780	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	0 0 13
O 780	පුරතේකුඹුර	කුඹුර	පී. සුවාරියේපෙරු සහ තවදාය	0 3 4-50
P 780	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	0 0 8-25
Q 780	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	කොණ්ණකාවත්ත	0 0 1

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුජනසාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිතුකර තිබෙන හැටිට මෙයින් දැනුවත් කෙමි. ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනා තවුන්ව නොහොත් තවුන්ව වෙනුවට ක්‍රියාකරණය වූ 1900 ක්ව අගෝස්තු මස 21 වෙනි දින පෙරවරු 6.30 ට කනිසම්ව එම සාධනේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසි අයදුම් ඉදිරිවාසිකමද කියා කියාසිටිනට බිතුවා සහ මෙම ඉඩම්වෙන්වට ඉල්ලාසිටින මුදල්ගණ හත් රුට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිටිනට බිතුම ව මෙයින් දැනගත යුතුයි.

මේ 1900 ක්ව ජූලි මස 5 වෙනි දින
කොලුම් කවිචේරියේදී.
ඇච්. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit :—

Preliminary plan 10,826. Village—Pitipana.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
X 785	Kiriberigahawatta	Cocoanut garden	Mr. John Ohlmus	3 1 6
Y 785	Indigahawaladeniya or Hungo-willakumbura	Paddy field	M. Velun Appu and others	0 0 4
Z 785	Do.	do.	Don Elias, Police Officer	0 0 12-25
Village—Godagama.				
A 786	Godagamagewatteowita	Owita contains a few young cocoanut plants	Don Peris Alvis and others	0 0 14-50
B 786	Godagamagewatta	Cocoanut garden	do.	0 0 6
C 786	Do.	do.	do.	0 2 3
Village—Pitipana.				
D 786	Hungawilladeniya	Paddy field	Don Peris Alvis and others	0 0 38
E 786	Do.	do.	G. J. A. Telenis and others	0 0 0-14
Preliminary plan 10,829. Village—Godagama.				
Q 786	Godagamagewatta	Cocoanut garden	Don Elias, Police Officer	1 1 30-75
R 786	Godagamagewattapahalakele	do.	R. H. Julisiya	0 0 1-50
S 786	Nama-amunuwela Erawella	Paddy field	J. A. Don Louis and others	0 0 14-25
T 786	Nama-amunuwela Erawellaowita	Owita	do.	0 0 4-75
U 786	Do.	Paddy field	D. Kornelis and others	0 0 0-75
V 786	Godagamagewatta	Cocoanut garden	Don Deonis and others	0 0 35-50
W 786	Nama-amunuwela Erawellaowita	Owita	Don Kornelis and others	0 0 6-25
X 786	Nama-amunuwela Erawella	Paddy field	Don Abraham Alvis and others	0 0 1
Y 786	Do.	do.	Don Louis Alvis and others	0 0 24-75
Z 786	Godagamagewatta	Cocoanut garden	Don Allis Vedarala and others	0 3 6-25
A 787	Nama-amunuwela Erawella	Paddy field	Don Abraham Alvis and others	0 0 26-25
B 787	Godagamagewatta	Cocoanut garden	D. William Alvis and others	0 1 25-75
C 787	Do.	do.	do.	0 1 25-50
D 787	Do.	Cocoanut garden overgrown with jungle	Don Karolis and others	0 0 27-75
E 787	Do.	do.	do.	0 1 15-50
F 787	Do.	Cocoanut garden	Don Kornis and others	0 0 35-50
G 787	Do.	do.	Don Louis Alvis and others	0 0 24-25
H 787	Do.	do.	Don Kornelis and others	0 1 27-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the spot on August 24, 1900, at 3 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, July 5, 1900.

F. R. ELLIS,
Government Agent.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3නේ අඤ්චනයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට අනුමැතිය ලබාගත්තකට, ඒ නමි :—කැලනිවැලි නම් දුම්රුව පාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ අඤ්චනයේ" හවෙති කාණ්ඩයේ කරතිබෙන පංගාර්තුචල ප්‍රකාරයට කාරක මනත්‍රිසභාවේ වනුණය ඇතුළු උතුමානන් වගන්තියෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නමි :—

සිතියම 10,826. ගම—පිටිපන.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත. අ. රූ. ප.
X 785	කිරිබෙරිගහවත්ත	පොල්වත්ත	ජෝන් භොලමිස් මහත්මයා	3 1 6
Y 785	ඉදිගහවලදෙනිය නොහොත් හුන්ගෝවිල කුඹුර	කුඹුර	ඇම්. වෙච්චන් අප්පු	0 0 4
Z 785	එම	එම	දෙව් එලියස්, පො. ම.	0 0 12-25
ගම—ගොඩගම.				
A 786	ගොඩගමගේවත්ත බ්‍රිට්ට	පොල්ගස් සල්පයක් ඇති බ්‍රිට්ට	දෙව් පිරිස් අල්විස් සහ තවත්	0 0 14-50
B 786	ගොඩගමගේ බ්‍රිට්ට	පොල්වත්ත	එම	0 0 6
C 786	එම	එම	එම	0 2 3
ගම—පිටිපන.				
D 786	හුන්ගෝවිලදෙනිය	කුඹුර	එම	0 0 38
E 786	එම	එම	ජී. ජේ. ඒ. තෙලේනිස් සහ තවත්	0 0 0-14
සිතියම 10,829. ගම—ගොඩගම.				
Q 786	ගොඩගමගේවත්ත	පොල්වත්ත	දෙව් එලියස්, පො. ම.	1 1 30-75
R 786	ගොඩගමගේවත්ත පහල කැල්ල	එම	ආර්. එම්. ජුලියියා	0 0 1-50

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහන. අ. රු. ප.
S 786	නමඅමුතුවෙලදුර වැල්ල	කුඹුර ඔව්ට	ජේ. ඒ. දෙගන් එවිස් සහ තවත් එම	0 0 14.25 0 0 4.75
T 786	එම	කුඹුර	සී. කොර්නෙලිස් සහ තවත්	0 0 0.75
U 786	එම	පොල්වත්ත	දෙගන් දිශෝනිස් සහ තවත්	0 0 35.50
V 786	ගොඩගමගේවත්ත නමඅමුතුවෙලදුර	පොල්වත්ත		
W 786	වැල්ල ඔව්ට	ඔව්ට	දෙගන් කොර්නෙලිස් සහ තවත්	0 0 6.25
X 786	නමඅමුතුවෙලදුර වැල්ල	කුඹුර	දෙගන් ආබරම් අල්විස් සහ තවත්	0 0 1.0
Y 786	එම	එම	දෙගන් එවිස් අල්විස් සහ තවත්	0 0 24.75
Z 786	ගොඩගමගේවත්ත	පොල්වත්ත	දෙගන් අල්විස් වෙදගල සහ තවත්	0 3 6.25
A 787	නමඅමුතුවෙලදුර වැල්ල	කුඹුර	දෙගන් ආබරම් අල්විස් සහ තවත්	0 0 26.25
B 787	ගොඩගමගේවත්ත	පොල්වත්ත	සී. විලියම් අල්විස් සහ තවත්	0 1 25.75
C 787	එම	එම	එම	0 1 25.50
D 787	එම	පොල්වත්ත, කැ ලේ වැව්ව	දෙගන් කරෝලිස් සහ තවත්	0 0 27.75
E 787	එම	එම	එම	0 1 15.50
F 787	එම	එම	දෙගන් කොරනිස් සහ තවත්	0 0 35.50
G 787	එම	එම	දෙගන් එවිස් අල්විස් සහ තවත්	0 0 24.25
H 787	එම	එම	දෙගන් කොර්නෙලිස් සහ තවත්	0 1 27.50

එවැනි ඉඩම් අයිතිකරුන්ගේ මට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනියාව දැනගැනීමට සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වසි 1900 සවු අගෝස්තු මස 24 වෙනි දින පස්වරු 3 වන කතිසමට එම ස්ථානවෙදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකමද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

වසි 1900 සවු ජූලි මස 5 වෙනි දින
කොළඹ කවිචේරියේදීය.

ඇස්. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්ත වමහ.

1876 ම් (බු) - තු 3 ම් இலக்கச்சட்டத்தினது 7 ම් பிரிவின்பிரகாரம் கலணி பள்ளத்தாககு புகையிரவீதி என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னாச்சொல்லப்படும் காணிகளை, அஃதாவது :—

பிரதமபடத்து இலக்கம் 10,826. குறிச்சி—பிடிபண.

නැංඳි.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். அ. மு. பெ.
X 785	සිරිබෝගිකාවත්ත	தென்னமரம்	யோன் ஜலம்ஸ்	3 1 6
Y 785	இந்திகாவலதெனியயிலலாத உந்தோலிலகும்புற	வயல	எம். வெலு அப்பு	0 0 4
Z 785	ஹே.	வயல	தொன் எலியஸ் பொலிஸ் ஒபிசர்	0 0 12.25
A 786	கொடகமகேவத்த ஒவிட	குறிச்சி—கொடகம். கொஞ்சம் தென்ன மரம்	தொன்பீரிஸ் அலவிஸ்	0 0 14.50
B 786	கொடகமகே ஒவிட	தென்னமரம்	ஹே.	0 0 6
C 786	ஹே.	ஹே.	ஹே.	0 2 3
D 786	உங்காவிலதெனிய	வயல	ஹே.	0 0 38
E 786	ஹே.	வயல	ஈ. யே. தெலேணிஸ்	0 0 0.14
Q 786	பிரதமபடத்து இலக்கம் 10,829. கொடகமகேவத்த	இலக்கம் 10,829. தென்னமரம்	குறிச்சி—கொடகம். தொன் எலியஸ் பொலிஸ் ஒபிசர்	1 1 30.75
R 786	கொடகமகேவத்த பால கால	ஹே.	ஆர். எச். யுலிசியா	0 0 1.50
S 786	நம அமுனுவெல இரவல	வயல	யே. எ. தொன் லுவிஸ்	0 0 14.25
T 786	ஹே.	ஒவிட	ஹே.	0 0 4.75
U 786	ஹே.	வயல	டி. கொர்றேலிஸ்	0 0 0.75
V 786	கொடகமகேவத்த	தென்னமரம்	தொந்தியோணிஸ்	0 0 35.50
W 786	நம அமுனுவெல இரவல ஒவிட	ஒவிட	தொன் கொர்னேலிஸ்.	0 0 6.25

தண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். அ. மு. பெ.
X 786	நமஅமுனாவெல இரவலை	வயல	தொன் அபரம் அலவிஸ்	0 0 1
Y 786	ஹெ	வயல	தொன் லுவிஸ் அலவிஸ்	0 0 24.75
Z 786	கொடகமகேவத்த	தென்னமரம்	தொன் அலவிஸ் வெதரூல்	0 3 6.25
A 787	நமஅமுனாவெல இரவலை	வயல	தொன் அபரம் அலவிஸ்	0 0 26.25
B 787	கொடகமகேவத்த	தென்னமரம்	டி. விஸியம் அலவிஸ்	0 1 25.75
C 787	ஹெ	ஹெ	ஹெ	0 1 25.50
D 787	ஹெ	தென்னமரமும் காடும்	தொன் க்ரோலிஸ்	0 0 27.75
E 787	ஹெ	ஹெ	ஹெ	0 1 15.50
F 787	ஹெ	ஹெ	தொன் கொரனிஸ்	0 0 35.50
G 787	ஹெ	ஹெ	தொன் லுவிஸ் அலவிஸ்	0 0 24.25
H 787	ஹெ	ஹெ	தொ. கொறணேலிஸ்	0 1 27.50

எடுத்துக் கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-ததக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுத்தகங்களில் அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமதாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1900 ம் ஆண்டு ஆவணிமாசம் 24 ந் தேதியிலன்று பின்னேரம் 3 மணிக்கு அந்த இடத்திலுள்ள என்முன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுட்கதைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,
1900 ம் ஆண்டு ஜூன் 5 ந் உ.

எஸ். ஆர். எலிஸ்,
அரசாட்சி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit:—

Preliminary plan 10,822. Village—Homagama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
A 783	Kahatagahalanda	Sweet potato garden	A. Don Louis	0 0 22
B 783	Do.	Jungle and cocoanut	D. Lasihamy and others	1 0 16.50
C 783	Do.	Old cocoanut garden	A. Brampi Appu and others	0 2 16.75
D 783	Do.	Jungle	M. Don Lewis	0 0 15.50
9608	Do.	Owita	Crown	0 0 5
E 783	Kotuweismatta	Paddy field	P. Appu Sinno	0 0 27.75
F 783	Kahatagahalanda	Old cocoanut garden	B. William Appu and others	1 0 30.50
G 783	Do.	do.	A. Punchi Nonahamy	0 1 7.50
H 783	Do.	do.	M. Brampi Perera and others	0 2 3.25
I 783	Ketagalagahawatta	do.	W. Sadiris and others	0 2 6
J 783	Do.	do.	K. Pavistinahamy	0 0 23.50
K 783	Do.	Cocoanut garden	H. A. Peiris	0 2 19
L 783	Tittakadawallawatta	do.	W. Talis and others	0 1 15.50
M 783	Heraligasawatta	do.	Dorawattege Louis Dias	0 0 4
N 783	Tittakadawallawatta	do.	K. Arnolis and others	0 0 38.50
O 783	Do.	do.	K. Toronis and others	0 0 0.35
P 783	Do.	do.	B. Odris Vedarala	0 3 24.50
Q 783	Delgahawatta	do.	M. Don Louis	0 1 16
R 783	Do.	do.	M. Don Abram and others	0 1 30.50
S 783	Do.	do.	M. Don Louis	0 0 15.25
T 783	Do.	do.	do.	0 0 34.25
U 783	Puwakgahalandewatta	do.	K. A. Mohotti Appu	0 0 27

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the spot on August 23, 1900, at 3 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, July 5, 1900.

F. R. ELLIS,
Government Agent.

இதே 1876 ன் ஆண்டு ஏப்ரல் 23-ல் கொடுக்கப்பட்ட சட்டத்தின்படி அரசாங்கம் கையேடுகளில் உள்ள பகுதிகளைக் கையாண்டு கொள்ளும்படி 1876 ம் ஆண்டு-ததக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுத்தகங்களில் அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

காணி.	பகுதி பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். அ. மு. பெ.
A 783	ககலிவகலந்தடி	வெட்டுவதம்	டி. டேவ் லிவிஸ்	0 0 22
B 783	சில	பொருள் சக கார்ப்பு	கி. ரூபிகாமி சக கல் டீஸ்	1 0 16.50

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit:—

Preliminary plan 10,822. Village—Homagama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
V 783	Polgasmewatta	Cocoanut garden	M. A. Hendrick Appu and others	0	1	6-25
W 783	Do.	do.	K. Johanis Appu	0	1	14-50
X 783	Do.	do.	M. Thegis Appu	0	1	6-25
Y 783	Do.	do.	G. Pintohami and others	0	2	29
Z 783	Do.	do.	A. F. S. Massillamany	0	3	11-75
A 784	Do.	do.	do.	0	1	3-25
B 784	Do.	do.	do.	0	0	12
C 784	Do.	do.	do.	0	0	4
9609	Do.	Chena	Crown	0	1	34-50
9610	Do.	do.	do.	0	0	21-25
9611	Do.	do.	do.	0	0	22
D 784	Do.	Cocoanut garden	K. Sekonis Appu	0	1	8
E 784	Do.	do.	do.	0	0	1-25
F 784	Do.	do.	do.	0	0	2-50
G 784	Kiriberiwatta	Young cocoanut garden	Mr. J. W. Ohlmus	0	0	20
H 784	Kiriberiwattalanda	Chena	do.	0	1	29-25
I 784	Kiriberigahawatta	Cocoanut garden, &c.	Belenis Perera	0	3	14-75
J 784	Kiriberigahawattaowita	Owita	do.	0	0	7
K 784	Kiriberigahawatta	Cocoanut garden over-grown with jungle	P. Telenis and others	0	2	17-50
L 784	Do.	do.	Mr. J. W. Ohlmus	0	2	1
M 784	Do.	Cocoanut garden	Mr. J. R. Martensteyn	1	0	31
N 784	Do.	do.	do.	0	0	6

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the spot on August 24, 1900, at 6.30 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, July 5, 1900.

F. R. ELLIS,
Government Agent.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොමිමර 3නේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි:—කැලනිවැලි නම් දුම්රන පාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ සරතිබෙන පංගාර්තුචල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මනුණිය ඇතුළු උතුමානන් වගන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමනමි:—

සිතියම 10,822. ගම—හෝමාගම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත.
				අ. රූ. ප.
V 783	පොල්ගස්මේවත්ත	පොල්වත්ත	ඇම. ඒ. හෙන්ඩ්‍රික් අප්පු සහ තව අය	0 1 6 25
W 783	එම	එම	කේ. ජොහානිස් අප්පු	0 1 14-50
X 783	එම	එම	ඇම. තේගිස් අප්පු	0 1 6-25
Y 783	එම	එම	ජී. පින්තෝහාමි සහ තව අය	0 2 29
Z 783	එම	එම	ඒ. ඇස්. ඇස්. මසිලාවති	0 3 11-75
A 784	එම	එම	එම	0 1 3-25
B 784	එම	එම	එම	0 0 12
C 784	එම	එම	එම	0 0 4
9609	එම	සේන	ආණ්ඩුව	0 1 34-50
9610	එම	එම	එම	0 0 21-25
9611	එම	එම	එම	0 0 22
D 784	එම	පොල්වත්ත	කේ. නිකෝනිස් අප්පු	0 1 8
E 784	එම	එම	එම	0 0 1-25
F 784	එම	එම	එම	0 0 2-50
G 784	කිරිබෙරවත්ත	පැලපොල්	ජේ. ඩබ්ලිව්. හොලම්ස් මහත්මයා	0 0 20
H 784	කිරිබෙරවත්තලත්ද	සේන	එම	0 1 29-25
I 784	කිරිබෙරගහවත්ත	පොල්වත්ත	බෙලේනිස් ප්‍රෙර්	0 3 14-75
J 784	කිරිබෙරගහවත්ත	මිහිට	එම	0 0 7
K 784	කිරිබෙරගහවත්ත	කැලේ වැව්ති බෙන පොල් වත්ත	ජී. තෙලේනිස් සහ තව අය	0 2 17-50
L 784	එම	එම	ජේ. ඩබ්ලිව්. හොලම්ස් මහත්මයා	0 2 1
M 784	එම	පොල්වත්ත	ජේ. ඩී. මාර්ටන්ස්ටයින්	1 0 31
N 784	එම	එම	එම	0 0 6

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනසාධ දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ මිනුකර තිබෙන භෑරියට මෙහිත් දැනුම්දෙමි.

ஓய்வகி ஓய்விலிருந்து அகியிவாசிகமதி அரவ்வாழி சுமடெனம தழிவம ஓயாவோவ் தழிவ் வெறுவல்
 தியாகரன் வகி 1900 ஸ்தி அலோஸ்து மச 24 வெதி டின பெரவர 6.30 ககிசமல் சிம ஸயானேடி ம
 ஓடிபிடுவல் பரமன ஸ் கையிஅவ்ஓமே அகியிவாசிகமதிடி கியா கியா சிபிவல் மிநுலா சக மெம ஓயிம வெறு
 வல் ஓடிபிடுவல் மடிடல் கனவன ஸ் அரவ்வாழி தழிவ்வை அகியிகமதி ஓயாவரவரவ் கியாசிபிவல் மிநு
 வல் மெகிவ் டுனமத துதுகி.

வகி 1900 ஸ்தி துடி மச 5 வெதி டின
 கையிம கவிவெரெசேடி.

அ.ப. அ.ப. அ.ப.பி,
 அரவ்வாழி ஸ்திவ்வ வகிம.

1876 ம் (ஸ்ர) - த்து 3 ம் இலக்கச் சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் களனிபள்ளத்தாக்கு புகையிரத
 விதிக்கு எனமும் பகிரங்க தேவைக்கு வேண்டியதான பின்னாச் சொல்லப்படும் காணிகளை, அஃதாவது :-
 பிரதமபடத்த இலக்கம் 10,822. குறிச்சி—கோமாகம.

துண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
			ஏ. ஹ. பெ.	
V 783	பொல்கச்மேவத்த	தென்னம்	அம். எ. எந்திரிக் அபபு	0 1 6.25
W 783	ஹெ	ஹெ	கே. யோஜுணில் அபபு	0 1 14.50
X 783	ஹெ	ஹெ	எம். தேகிஸ் அபபு	0 1 6.25
Y 783	ஹெ	ஹெ	ஜி. பிந்தோஜுமி	0 2 29
Z 783	ஹெ	ஹெ	எ. எப். எஸ். மசிலமணி	0 3 11.75
A 784	ஹெ	ஹெ	ஹெ	0 1 3.25
B 784	ஹெ	ஹெ	ஹெ	0 0 12
C 784	ஹெ	ஹெ	ஹெ	0 0 4
9609	ஹெ	சேன	முடி	0 1 34.50
9610	ஹெ	சேன	முடி	0 0 21.25
9611	ஹெ	சேன	முடி	0 0 22
D 784	ஹெ	தென்னம்	கே. சிகோணில் அபபு	0 1 8
E 784	ஹெ	ஹெ	ஹெ	0 1 25
F 784	ஹெ	ஹெ	ஹெ	0 0 2.50
G 784	கிரிவெரிவத்த	ஹெ	ஜே. டபினியு. ஓலம்ஸ்	0 0 20
H 784	கிரிவெரிவத்தலந்த	சேன	ஹெ	0 1 29.25
I 784	கிரிவெரிகாவத்த	தென்னம்	வெலேணில் பெரோ	0 3 14.75
J 784	கிரிவெரிகாவத்தஓவிட	ஓவிட	ஹெ	0 0 7
K 784	கிரிவெரிகாவத்த	தென்னையும் காடும	பி. தெலேணில்	0 2 17.50
L 784	ஹெ	ஹெ	ஜே. டபினியு. ஓலம்ஸ்	0 2 1
M 784	ஹெ	தென்னம்	ஜே. ஆர். மார்ட்டின்ஸ்டயின்	1 0 31
N 784	ஹெ	ஹெ	ஹெ	0 0 6

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஸ்ர) - த்துக் காணி எடுத்துக்கொள்வதபபற்றிய சட்ட
 த்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதி
 யவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்
 கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்
 செய்கிறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர்
 மூலமாய் 1900 ம் (ஸ்ர) ஆவணிமாசம் 24 ன் தேதியிலன்று காலமே 6.30 மணிக்கு அந்த இடத்தில என்முன்பாக
 வெளிப்படும் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம்
 சாத்திரம் உரித்துகளின் தொகையையும் விவரங்கனையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்
 ளப்படுகின்றது.

கொழும்பு கச்சேரி,
 1900 ம் (ஸ்ர) ஆடிமா 5 ன் உ.

எப். ஆர். எலிஸ்,
 அரசாட்சி ஏசண்டு.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Monday, July 30, 1900, at 3 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchaser, the Arrack Rent of the Central Province from August 1 to December 31, 1900, if the original purchaser has not before that date paid up the instalment due for June, 1900.

The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's purchase of the rent on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Kandy Kachcheri,
July 10, 1900.

F. J. SMITH,
for Government Agent.

බරක්කු රේන්දරයට, වර්ෂ 1900 ක්වූ ජූලි මස 30 වෙනි දිනට මත්තෙන් ගෙව යට නොගෙදුණේ විසමි, නැවත විකිනීමෙන් වෙන්ව ගෙදෙනා වූ යම් අලාභයකට ප්‍රථම ගැණුම්කාරයා වන කීවට සටන්කර වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 1 වෙනි දින පටන් වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එම රේන්දර, ඉහතකී ජූලි මස 30 වෙනි සදු දින පස්වරු තුනට මහනුවර කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී රේන්දර මුදලට ගත්ව ගෙදෙන අග විසින් එසේ ගත්ව ගෙදෙන ගණනෙන් එක මාසේ කට වැටහෙන ගහනක් එම ගැණුම්කාරයා විසින් විකුණු දවසේදී මුදලෙන් බැඳහවත්ව ඕනෑම.

වැසිදුර කොන්දේසි විකුනන දවසේදී කීයවා හේ රුමිකර දෙහලැබේ.

ඇ. ජේ. සමිත්,
ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යායෝජන වෙනුවට.

වර්ෂ 1900 ක්වූ ජූලි මස 10 වෙනි දින
මහනුවර කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, July 30, 1900, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from August 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of June, 1900.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

1. Gampola bridge toll.
2. Pupuressa road toll.
3. Kadawala road toll.
4. Aluwihare and Weragama road toll.
5. Nalanda bridge toll.
6. Teldeniya bridge and Kengalla road toll.
7. Ramboda and Tawalantenna road toll.
8. Bowwagama bridge toll.
9. Kaludaela-Perabahutenna road toll.
10. Balakaduwa road toll.
11. Dambulla and Galawela road toll.
12. Kolongahamula road toll.
13. Peradeniya bridge and Iriyagama road toll.
14. Katugastota toll.
15. Weragantota ferry.
16. Rikillagaskada toll.
17. Gondennawa toll.
18. Talatu-oya and Gonawatta tolls.
19. Halloluwa ferry.

Kandy Kachcheri,
July 10, 1900.

F. J. SMITH,
for Government Agent.

මහලු පහසු සඳහා වන මධ්‍යම දිසාවේ ගොවුපල් පාලම් රේන්දරයට, වර්ෂ 1900 ක්වූ ජූලි මස 30 වෙනි දිනදී නොගොස් රථවත්තෙන් ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවත්ව ගොගෙදුණේ විසමි, නැවත විකිනීමෙන් වෙන්ව ගෙදෙනා වූ යම් අලාභයකට මවුන් වගකීමට සටන්කර, වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එම රේන්දර, ඉහතකී ජූලි මස 30 වෙනි සදු දින පස්වරු 1ට මහනුවර කවිචේරියේදී නැවත විකුනන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලා ගන්නා අගවත්ත විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් එක මාසේක මුදල විකුණු දවසේදී මුදලෙන් බැඳහවත්ව ඕනෑම.

වැසිදුර කොන්දේසි විකුණන දවසේදී කීයවා හේ රුමිකර දෙහලැබේ.

විකිනීමට තිබෙන රේන්දර නම් :

1. ගම්පල පාලම් රේන්දරය.
2. පුටුරියේ පාරේ රේන්දරය.
3. කඩවල පාරේ රේන්දරය.
4. අළුවිහාරේ සහ වේරගම පාරේ රේන්දරය.
5. නාලන්දේ පාලම් රේන්දරය.
6. ගෙල්දෙනියේ පාලම් සහ කෙත්තල්ලේ පාරේ රේන්දරය.
7. රම්බඩ සහ කවලන්තැන්නේ පාරේ රේන්දරය.
8. බව්වාගම පාලම් රේන්දරය.
9. කඵදුඇල්ල පෙරබහුගැන්න පාරේ රේන්දරය.
10. බලකඩුවේ පාරේ රේන්දරය.
11. දඹුල්ල සහ ගල්වෙල පාරේ රේන්දරය.
12. කොලොන්නගමුල පාරේ රේන්දරය.
13. දේවදෙනියේ පාලම් සහ රථගම පාරේ රේන්දරය.
14. කටුපස්කොට රේන්දරය.
15. වේරගන්නාට ගොවුපල් රේන්දරය.
16. ඊකිල්ලගස්කඩ පාරේ රේන්දරය.
17. ගොන්දෙන්නාවේ රේන්දරය.
18. නලාගුම සහ ගෝනාවන්නේ රේන්දරය.
19. ගල්ලොඵවේ ගොවුපල් රේන්දරය.

ඇ. ජේ. සමිත්,
ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යායෝජන වෙනුවට.

වර්ෂ 1900 ක්වූ ජූලි මස 10 වෙනි දින
මහනුවර කවිචේරියේදීය.

NOTICE is hereby given that on Saturday, July 28, 1900, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale at the Ratnapura Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from August 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to complete the fifth and sixth instalments.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Ratnapura District.

1. Bridge toll at Kuruwita.
2. Bridge toll at Getahetta.
3. Bridge toll at Bilihul-oya.
4. Bridge toll at Kahawatta and road toll at Rakwana.
5. Road toll at Katandola.
6. Road toll at Patakada.
7. Road toll at Hunuwala.
8. Road toll at Balangoda.

M. S. PINTO,
for Government Agent.

Government Agent's Office,
Ratnapura, July 10, 1900.

වෛ 1900 ක්වූ අගෝස්තු මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙත රේන්ද පලමු ගැනුම්කාරයින් විසින් මැයි ජුනි මාසවල මාස්වුදල ගෙවන්ට නොගෙදුනොත් ඔවුන්ගේ අලාභි වෙනුවට එකී රේන්ද වෛ 1900 ක්වූ ජූලි මස 28 වෙනි සෙනසුරුදු දවල් එකේ කනිසමට සබරගමු පලාතේ ඒජන්තලත්තාන්සේ විසින් රත්න පුරේ කවිචේරියේදී නැවත විකුණන බව මෙයින් දන් වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුද ලෙන් දහසෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

රත්නපුරේ දිස්ත්‍රික්කේ.

1. කුරුමිට පාලම් රේන්දයද.
2. ගැවගැන්ගේ පාලම් රේන්දයද.
3. බිලිහුල්ලියේ පාලම් රේන්දයද.
4. කහවත්තේ පාලම් රේන්දය සහ රත්වානේ පාරේ රේන්දයද.
5. කැවන්දෙල පාරේ රේන්දයද.
6. පාතකඩ පාරේ රේන්දයද.
7. හුනුවල පාරේ රේන්දයද.
8. බලංගොඩ පාරේ රේන්දයද.

ඇම්. ඇස්. පිත්තු,
ඒජන්තලත්තාන්සේ වෙනුවට.

වෛ 1900 ක්වූ ජූලි මස 10 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Wednesday, July 25, 1900, at 1 P.M., the Assistant Government Agent of Kegalla will put up for re-sale at the Kegalla Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from August 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to complete the fifth and sixth instalments.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Kegalla District.

1. Road toll on the road Kegalla-Bulatkohopitiya at Hettimulla.
2. Toll at Gewilipitiya.

3. Toll at Ambaupitiya.
4. Bridge toll, Maha-oya.
5. Bridge toll, Bibili-oya.
6. Bridge toll, Ruwanwella.
7. Bridge toll, Mawanella.
8. Toll at Nawagamuwa.
9. Bridge toll, Ambepussa.
10. Road toll, Mayinoluwa.

M. S. PINTO,
for Government Agent.

Government Agent's Office,
Ratnapura, July 10, 1900.

වෛ 1900 ක්වූ අගෝස්තු මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙත රේන්ද පලමු ගැනුම්කාරයින් විසින් මැයි, ජුනි මාසවල මාස්වුදල ගෙවන්ට නොගෙදුනොත් ඔවුන්ගේ අලාභි වෙනුවට එකී රේන්ද වෛ 1900 ක්වූ ජූලි මස 25 වෙනි බදාදා දවල් 1කේ කනිසමට කැගල්ලේ උපඒජන්තලත්තාන්සේ විසින් කැගල්ලේ කවිචේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුද ලෙන් දහසෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

කැගල්ලේ දිස්ත්‍රික්කේ.

1. කැල්ලේ හිට මුලත්තොහුපිටියට ගත පාරේ ගෙවිම්වුල්ලේ පාරේ රේන්දයද.
2. ගැවිලිපිටියේ පාරේ රේන්දයද.
3. අඹන්පිටියේ පාරේ රේන්දයද.
4. මහඹියේ පාලම් රේන්දයද.
5. බිලිහුල්ලියේ පාලම් රේන්දයද.
6. රුවන්වැල්ලේ පාලම් රේන්දයද.
7. මාවතැල්ලේ පාලම් රේන්දයද.
8. නවතමුවේ පාරේ රේන්දයද.
9. අඹිපුස්සේ පාලම් රේන්දයද.
10. මයිගොඵවේ පාරේ රේන්දයද.

ඇම්. ඇස්. පිත්තු,
ඒජන්තලත්තාන්සේ වෙනුවට.

වෛ 1900 ක්වූ ජූලි මස 10 වෙනි දින රත්නපුරේ කවිචේරියේදීය.

MISCELLANEOUS NOTICES.

WHEREAS rinderpest has broken out at Aranayaka (Udagama) in Tunpalata pattu of Paranakuru korale, in the District of Kegalla of the Province of Sabaragamuwa, it is hereby declared that the said village Aranayaka (Udagama)—bounded on the north by the village boundary of Uggoda, east by the Maha-oya, south by the Pondape-ela, and west by Ambalakanda and Ilangipitiya villages—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.
BERTRAM HILL,
Assistant Government Agent.
Kegalla Kachcheri,
July 7, 1900.

WHEREAS rinderpest has broken out at Molagoda in Deyaladahamuna pattu of Kinigoda korale, in the District of Kegalla of the Province of Sabaragamuwa, it is hereby declared that the said village Molagoda—bounded on the north by the Kumbaloluwa-ela, east by the 52nd milepost, south by the Wekoladeniya village boundary, and west by the 51st milepost—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.
BERTRAM HILL,
Kegalla Kachcheri, Assistant Government Agent.
July 9, 1900.

WITH reference to the notification appearing in the Government Gazette No. 5,691 of May 18, 1900, Part III., page 867, it is hereby declared that the village Hingula in Meda pattu of Galboda korale, in the District of Kegalla, is free from rinderpest, and is no longer an infected area.

BERTRAM HILL,
Assistant Government Agent.
Kegalla Kachcheri,
July 4, 1900.

WHEREAS rinderpest has broken out at Anguruwella (Ruwanwella) in Dehigampal korale of Three Korales, in the District of Kegalla of the Province of Sabaragamuwa, it is hereby declared that the said village Anguruwella (Ruwanwella)—bounded on the north by Mudugomuwa village, east by Doranuwa village, south by the Ritigaha-oya, and west by Yatanwala village—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.
BERTRAM HILL,
Kegalla Kachcheri, Assistant Government Agent.
July 9, 1900.

Statement of the Sale of Salt in each Province during April, 1900, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on April 1, 1900	260,591	56	5,808	18	176,537	0	39,640	97	482,577	59
Since received	21,015	0	2,067	0	573	56	1,363	56	25,019	0
Surplus	—	—	—	—	—	—	—	—	—	—
	281,606	56	7,875	18	177,110	56	41,004	41	507,596	59
Issued for consumption in the Province	1,424	0	2,548	0	3,446	56	2,656	56	10,075	0
Do. removal to released Districts, &c.	17,314	0	648	0	—	—	1,965	0	19,927	0
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	139	56	7	0	—	—	17	110	164	54
	18,877	56	3,203	0	3,446	56	4,639	54	30,166	54
Balance on April 30, 1900	262,729	0	4,672	18	173,664	0	36,364	99	477,430	5

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed salt in the North-Western and Southern Provinces (estimated at cwt. 258,252·74), which has not yet been removed to Store :—

North-Western Province	Cwt.	lb.
Southern Province	203,857	29
				54,395	25
				258,252	74

Audit Office,
Colombo, July 9, 1900.

C. E. D. PENNYCUICK,
Acting Controller of Revenue.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JUNE, 1900.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : yala cultivations are generally in fair condition. Ploughing for maha has commenced in some villages.

Dry grain : no cultivation worth reporting.

Other products : the supply of vegetables and fruit was good and prices were fair.

Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; coconuts, Rs. 26 to Rs. 35 a thousand.

Rainfall : the rainfall was abundant during the month.

Remarks on harvest prospects generally : a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants : with the exception of a few cases of fever, dysentery, and mumps in some parts of the district, and of one case of smallpox at Walgama in Siyane korale west, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy : the plants of the yala cultivation are three months old, and are in very good condition in some parts of the district.

Dry grain : nil.

Other products : fruits and vegetables are scarce.

Prices of staple products : rice, Rs. 4 to Rs. 6 per bushel ; coconuts, Rs. 30 per thousand in the totamunes and Rayigam korale and Rs. 30 to Rs. 50 in Pasdun korales.

Rainfall : heavy.

Remarks on harvest prospects generally : fair.

Health of people : good.

Health of cattle : there is no murrain in the district, except one case at Bandaragama.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the ploughing of paddy fields in all the divisions has commenced.

Yala : in Harispattu and Pata Hewaheta the paddy plants are being transplanted, and in Udunuwara plants are in blossom.

Dry grain, maha : hill paddy chenas in Yatinuwara and Tumpane are being cleared, and in Uda Bulatgama hill paddy and kurakkan being sown.

Yala : in Udunuwara, Yatinuwara, Tumpane, Harispattu, and Pata Hewaheta kurakkan plants are in blossom.

Rainfall : sufficient in all the divisions.

Prices : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; cocoanuts, Rs. 4 per 100.

Health of people : there were cases of fever, chickenpox, and diarrhoea in Yatinuwara, Harispattu, Pata Dumbara, Uda Dumbara, Pata Hewaheta, and Udalapata, and sore-eyes prevailing in all the divisions.

Health of cattle : good. There was an outbreak of rinderpest at Ulapane in Udalapata.

MATALE DISTRICT.

Rainfall registered at Matale : 8.76 in.

Paddy : yala crops in plants.

Dry grain : crops in bud. The condition of crops not very good, rains being late.

Tanks in Matale north : empty.

Health of people : good.

Health of cattle : fair. Rinderpest still prevails at Naula, Bibile, and Penalaboda villages in Matale north. Disease not spreading.

NUWARA ELIYA DISTRICT.

Paddy : in Kotmale preliminary operations for the maha commenced. In Walapane and Uda Hewaheta reaping commenced ; prospects good.

Dry grain : in Kotmale chenas being sown. In Walapane and Uda Hewaheta no work on chenas.

Rain : the south-west monsoon, which set in towards the beginning of the month, blew strong till the end of the month.

Health of people : Kotmale and Uda Hewaheta satisfactory. In Walapane fever prevailed in some villages.

Health of cattle : rinderpest continued till the middle of the month in Dimbula. Hoof-and-mouth disease broke out in Walapane towards the end of the month, but not of a serious nature.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : .39 in. as registered at Public Works Department Office, Jaffna.

Weather : there was no rain during the month, except a partial light shower on the 4th. The wind was blowing hard from the south-west.

Paddy cultivation : preparations for the ensuing cultivation are being made.

Dry grain : panichamy and tenaichamy are in ear, plants, and being sown ; prospect good. Kurakkan in ears. Payaru and ellu nearly ripe.

Tobacco : sells at unusually increased prices. Harvest over.

Health of people : good, except a few cases of fever.

Health of cattle : good.

Prices of staple articles : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 3.75 per bushel ; varaku, Re. 1.50 per bushel ; sami, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.75 per bushel.

MANNAR DISTRICT.

Weather : rainfall amounted to 1 in. Strong blowing from the south-west. Heat moderate.

Agriculture : fields being manured for the next kalapokam.

Health of people : satisfactory.

Health of cattle : satisfactory.

Price of grain : rice, Rs. 5.25 per bushel ; paddy ; Re. 1.50 per bushel.

MULLAITTIVU DISTRICT.

[Report not received.]

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy : the paddy plants are in blossom, and many have been damaged owing to the continued rain which prevailed throughout the month.

Miscellaneous : vegetables are scarce and dear. Coconut crop is fair, and price per thousand varies from Rs. 30 to Rs. 35. Fish has been scarce.

Price of staple food : rice, Rs. 4.50 per bushel ; paddy, Rs. 2 per bushel.

Health : satisfactory. There were a few cases of dysentery and fever.

Cattle disease : cattle are free from disease.

Rainfall : 10.47 in.

MATARA DISTRICT.

Paddy : yala sown.

Fine grain : restricted cultivation.

Prospects : poor, owing to the dry weather at the wrong time.

Price of paddy : Re. 1.50 per bushel.

Price of dry grain : kurakkan, Re. 1.50 per bushel.

Health of people : good.

HAMBANTOTA DISTRICT.

Paddy : yala crops are in various stages of growth and doing well.

Fine grain : chenas are being sown, and are promising a good return. Very few Crown lands cleared.

Health of people : fever and sore-eyes are prevailing to some extent, except in East Giruwa pattu.

Health of cattle : good. Disease reported last month in East Giruwa pattu no longer exists.

Weather : heavy rainfall, chiefly in Giruwa pattu west, during the first three weeks.

Prices : Coast rice, Rs. 3.60 to Rs. 4.50 per bushel ; country rice, Rs. 3.84 to Rs. 4.50 per bushel ; kurakkan, 75 cents to Re. 1.50 per bushel ; paddy, Re. 1.75 to Rs. 2 per bushel ; cocoanuts, Rs. 30 to Rs. 40 per 1,000 ; plantain bunches, Rs. 20 to Rs. 30 per 100 ; Indian corn, 30 cents to 50 cents per 100 ; sweet potatoes, Rs. 15 per cwt. ; pumpkins, Rs. 20 to Rs. 30 per 100.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : kalavellamai partly reaped ; outturn fair. Etalai sowing still going on.

Other grains : nil.

Price of grain : paddy, Re. 1.25 per bushel. A good part of the munmari crop has been exported to Jaffna.

Rainfall : 1899, .02 in. ; 1900, .07 in.

Health : normal. Fever and mumps prevailing.

Health of cattle : good.

TRINCOMALEE DISTRICT.

Rainfall: nil.

Paddy: pinmari cultivation in Koddidiyar ripe. Cultivation in Tamblegam in ear. Want of rain felt.

Tobacco: cured and stacked. Partly sold. Price fair.

Fishery: good.

Health of people: satisfactory.

Health of cattle: fair.

Price of staple article: paddy, Re. 1.30 per bushel; rice, Rs. 3.75 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

[Report not received.]

PUTTALAM DISTRICT.

Paddy: in Demala hatpattu about 480 acres have been cultivated for the yala harvest of 1900, and the prospects are good, except in Kirimetiya pattuwa, where the greater portion of the crop was damaged by grubs. In Puttalam pattu division the crop is young. In Kalpitiya division fields have not yet been sown.

Fine grain: in Demala hatpattu the crop is in various stages of growth. In Rajakumarawanni pattu only of the Puttalam pattu division chenas have been sown, and plants are in good condition. In Kalpitiya division there has been no fine grain cultivation.

Staple products: the price of rice ranged from Rs. 3.50 to Rs. 5.50 per bushel; paddy, from Re. 1 to Re. 1.50 per bushel; kurakkan, from Re. 1 to Re. 1.25 per bushel; and coconuts, from Rs. 3 to Rs. 4 per 100 nuts.

Health of the people: fever, cough, colds, and ophthalmia prevail in the district, except in Kalpitiya division, where the health of the people is satisfactory.

Rainfall: the rainfall registered at Puttalam is 3.40 in.

CHILAW DISTRICT.

[Report not received.]

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

The rainfall at Anuradhapura, as registered, shows .98 in. Tamankaduwa district and Hurulupalata had no rain at all.

Paddy cultivation: yala crops are tender throughout the Province, save in some parts of Kalagampalata, where they are being reaped.

Tanks: the majority of tanks are quarter full, even less in some parts of the Province.

Health of cattle: satisfactory.

Health of people: satisfactory.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Paddy: crop ripe. Harvesting going on. Yield so far good.

Chenas: work not yet commenced. Kollu crop in Udukinda ripe.

Fruits and vegetables: scarce and dear.

Health of cattle: good. A few cases of hoof-and-mouth disease reported from Wellawaya korale, but the disease is fast disappearing.

Health of people: good. A few cases of fever and dysentery reported from different parts of the Province. The inhabitants of villages lying in the south-east of Buttala, Wedirata korale, are in want of food consequent on the failure of their last chena crop, but support themselves by borrowing from their neighbours; and the Ratemahatmaya is of opinion that Government relief is not necessary.

Weather: dry, with few occasional showers.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy: yala crops in Kukul korale full grown, in Kuruwiti korale in ear, in Nawadun korale sown; prospects are favourable. Maha crops in Kolonna korale are ripe and being reaped, in Atakalan korale coming to ear, in Nawadun and Kuruwiti korales cultivation has commenced and land prepared for sowing. The weather is favourable. In Kadawata and Meda korales maha fields are being cultivated. Yala crops are ripening; prospects are favourable. Health of the people is satisfactory. Cattle murrain prevails in Hanuwala and Opanake.

Dry grain: in Kuruwiti and Nawadun korales yala crops, both in owiti and hen, are sown. In Atakalan and Kolonna korales kurakkan and elpadi chenas are being cleared. In Kukul korale el chenas are being weeded, kurakkan crops blossoming, and amu chenas are being cleared.

The health of the people generally is satisfactory. Cases of fever are reported from Kuruwiti and Nawadun korales.

Rinderpest prevails in Endane, Kalalella, Nugawela, and Atakalanpanne in Atakalan korale and Opanake in Meda korale.

KEGALLA DISTRICT.

Paddy: yala prospects are fair. Ploughing for maha has commenced.

Dry grain: hill paddy and kurakkan are being sown. Mun has been sown in some parts of Beligal korale.

Prices: paddy, Re. 1.25 to Re. 1.50 per bushel; hill paddy, Re. 1.25 per bushel; kurakkan, Re. 1.12 per bushel; amu, Re. 1 per bushel.

Rainfall: Ambanpitiya, 13.13 in.; Ruwanwella, 10.51 in.

Cattle disease: rinderpest has broken out at Ranwala, near Kegalla. Six animals have died and four are suffering. The section of the road passing through the village has been closed to cattle traffic, and other precautionary measures have been adopted.

The Veterinary Surgeon visited the place and inoculated some of the cattle.

Health of people is unsatisfactory. Fever is prevailing throughout the district. Sore-eyes, dysentery, and mumps are also reported from parts of the district.